



Ceylon Government Gazette

Published by Authority.

No. 5,641—FRIDAY, AUGUST 25, 1899.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III.—Provincial Administration.

			PAGE				PAGE
Land Sales:—				Land Acquisition Notices 1187
Western Province	1147	Land Resumption Notices...			... —
Central Province	1162	Notices under Ordinance No. 1 of 1897			<i>Suppl.</i>
Northern Province	1165	Abstracts of Season Reports...			... —
Southern Province	1166	Notices under "The Forest Ordinance"			... —
Eastern Province	—	Sales of Arrack, Opium, and Toll Rents			... 1188
North-Western Province	1175	Miscellaneous Provincial and District Notices:—			
North-Central Province	1177	Sales of Salt and Timber			... —
Province of Uva	1183	Notifications of Close Season, Infected Areas, &c.			1213
Province of Sabaragamuwa	—	Specifications under "The Irrigation Ordinance"			1189

LAND SALES IN THE WESTERN PROVINCE.

Amended Notice.

No. 1,682, w. p.

Colonial Secretary's Office,
Colombo, July 27, 1899.

ON Tuesday, October 24, 1899, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, subject to the following conditions authorized by Government:—

(a) That the purchaser shall erect on the lot purchased by him a suitable building within eighteen months of the completion by him of the purchase upon a plan to be approved by the Government, and that in default of complying fully with this condition the sale shall be null and void, and the purchase amount will be refunded to the purchaser.

(b) That the said plan, showing the design and character of the buildings to be constructed, shall be submitted to the Government Agent for approval of the Government within three months from the date of completion of purchase, and any subsequent additions to the buildings should have the like approval before construction.

(c) That the buildings to be erected shall be applied only to such purposes as shall from time to time be approved by the Government

Preliminary plan 10,261. Situation—Cinnamon Gardens in Ward No. 9, within the Municipality of Colombo.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
					A.	R.	P.	per Acre.
								Rs.
7638	Gregory's radiant	—	Crown	Highland	1	0	0	4,000
7639	Do.	—	do.	do.	1	0	0	4,000
7640	Do.	—	do.	Highland and grass	1	0	0	4,000
7641	Do.	—	do.	do.	1	0	0	4,000
7642	Do.	—	do.	do.	1	0	0	4,000

1147

C 1

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
					A.	R.	per Acre.
					A.	R.	Rs.
Preliminary plan 10,375. Situation—Palle pattu of Salpiti korale.							
A 718	Narahenpita	Diwulgahawatta	Crown	Eight cocoonut plants 8 years old	0	0	27 500
B 718	Do.	Diwulgahaowita	do.	Owita grass	0	2	0 500

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

වෙහෙසකරණලද දැන්වීමයි.

No. 1,682, W. P.

වර්ෂ 1899 න්වැසු පුලි මස 27 වෙනි දින කොළඹ

මහසෙනෙවිතුමා විසින් කෙරුණු දේ.

වෙහෙසකරණලද දේ වශයෙන් වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1899 න්වැසු මක්කෝබර් මස 24 (විසිහතර) වෙනි දින වූ අඟහරුවාදා දවල් 12ට කොළඹ කම්මේරියේදී වෙහෙසකරණලද විකුණනට යෙදෙනවා ඇත.

(අ) ඉඩම මිලට ගන්නා අය විසින් මිලට ගැනීම සම්බන්ධ කටයුතු සම්පූර්ණයෙන් තැන් පටන් දහඅට මාසයක් ඇතුළත සැලසුණු ගෙයක් මිලට ගත් ඉඩමේ සාදනට බැහැ. ආණ්ඩුවට ඒකතුවෙන් සිතියමකට එකඟව සාදනට බැහැ. මේ නියමයට සම්පූර්ණයෙන් එකඟව ක්‍රියාකොටගොස් විකුණීම බලයක් නැතුව නිවැරදිවනවා ඇත. එවිට මිලට ගත් අය දුන් මුදල නැවත මුද්‍රාට දෙන්නට යෙදෙනවා ඇත.

(ඔ) ගොඩනගනට යන ගෙවල් සටහන සහ අන්දම දක්වන එකී සිතියම ආණ්ඩුව විසින් ඒකතුවෙන් පිණිස මිලට ගැනීම සම්බන්ධ කටයුතු සම්පූර්ණයෙන් දින පටන් තුන්වැසියක් ඇතුළත ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් පෙන්වා සිටිනට බැහැ. එසේම ඒ ගෙවල් ආදියට දෙවනු එකතුකොට සාදන ගොඩ නැගීම ආදිය ගැනින් ඒවා සාදනට පමුණුවෙන් ආණ්ඩුවේ කැමැත්ත ගත්ට බැහැ.

(ස) සාදන ගෙවල් ආදිය ආණ්ඩුව විසින් කළින්කලට ඒකතුවෙන් කටයුතුවල යෙදිය යුතුය.

කොළඹ මිසිනිසිපල්වෝර්ඩ් නොම්බර් 9යේ කුරුළුවන්ගේ සිතියමේ නොම්බර් 10,261. අක්කර

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අ. රු. ප.	මහ. රු.
7638	ශ්‍රීගොරීස් රේඛයන්ති	—	උස්බිම	1 0 0	4,000
7639	එම	—	එම	1 0 0	4,000
7640	එම	—	උස්බිම සහ තණකොළ	1 0 0	4,000
7641	එම	—	උස්බිම	1 0 0	4,000
7642	එම	—	එම	1 0 0	4,000

සල්පිටිකෝරලේ පල්ලේපත්තුවේ. සිතියම 10,375.

A 718	නාරාහේන්පිට	දිවුල්ගහවත්ත	පොල්පැල 8යි වයස		
			අවුරුදු 8යි	0	0
				27	500
B 718	එම	දිවුල්ගහබිවිට	බිවිට සහ තණකොළ	0	2
				0	0
					500

වෙම ඉඩම් ගැන වැඩිදුර කාරණ සර්වේශ්වර්තවලට තැන්පත්වෙහෙසද, විකුණීමේ කොන්දේසි ගැන වෙහෙසකරණලද දේ වශයෙන් වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් දැනගන්නට පුළුවන.

ගරුකර උපආණ්ඩුකාර උතුරුකන්වහන්සේගේ ආඥාව ලෙස,

ඩබ්ලිව්. ඩී. වෝලර්,
වැඩබලන මහසෙනෙවිතුමා විසින්.

No. 1,695, W. P.

Colonial Secretary's Office,
Colombo, August 15, 1899.

ON Friday, October 13, 1899, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10. Situation—Gangaboda pattu of Siyane korale.
Village—Pattiyagama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price	
				A.	R.	per Acre.	
					A.	R.	Rs.
V 20	Dangahakumbura	W. Don Bastian and another	Deniya fit for cocoonut	0	0	22 15	
W 20	Do.	do.	Paddy field	1	3	25 100	
X 20	Siyambalagahawatta	K. Don Christoppu and others	Cocoonut 30 years	54	3	30 200	
Y 20	Pinnalandahena	W. Don Bastian and another	Cocoonut 5 years	0	0	6 20	
Z 20	Do.	do.	do.	0	0	15 20	
A 21	Talgahadeniya	S. Bachechi Fernando	Deniya	0	1	27 15	
B 21	Kongahainneowita	W. Don Madilis	Owita	0	0	12 20	
C 21	Pinnalandahena	W. Don Bastian and another	Cocoonut plants 3 years old	5	3	36 30	

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
D 21	Mahawedeniya	M. L. Mohammado Lebbe	To be reserved as a tank	0 1 29	15
E 21	Mahawedeniyakumbura, &c.	M. L. Mohammado Lebbe and others	Paddy field	31 3 0	100
F 21	Siduadeniyawanata	S. Mohammado Lebbe and others	High ground	0 0 26	20
G 21	Pinnalanda	S. Mohammado Ally	Cocoanut and jak 30 years old	0 0 22	50
H 21	Pelengahawatta	G. Suwaris	Cocoanut and jak 8 years old	0 1 39	40
I 21	Do.	G. Suwaris and another	Cocoanut and jaks 30 years old	2 0 25	50
J 21	Ambagahawatta	G. Suwaris Appu	Cocoanut 6 years old	1 1 10	30
K 21	Do.	Kasi Lebbe Kader Lebbe	Cocoanut and jak 30 years old	2 1 20	100
L 21	Pinnalandaowita	G. Suwaris Appu	Owita	0 0 8	15
M 21	Pinnalanda	do.	do.	0 0 5	15
N 21	Kathanchiyadeniyakanatta	W. Sala Fernando	Threshing floor	0 0 10	15
O 21	Medagodella	U. Karanis Appu	Low jungle	0 3 32	30
P 21	Kalugasinnemaragahaowita	S. Gitanchy Fernando and others	Owita	9 2 20	20
Q 21	Nakiyadeniyakumbura	U. Don Johanis Perera	Paddy field	0 3 28	50
R 21	Hirigollewila	U. Don Saradiel and others	Marsh	0 0 34	15
S 21	Kalugasinnemaragahawatta	Palliadi Lebbe Saibo Dore and others	Cocoanut and jak 30 years old	5 3 3	300
T 21	Do.	Palliadi Lebbe Kasi Lebbe	Owita	0 0 17	20
U 21	Nayatotaowitavila	W. Babanisa and others	Marsh	0 1 37	20
V 21	Talgahakumburadeniya	S. Githa and others	To be reserved as a tank	0 0 16	20
W 21	Talgahakumbura Galelle-kumburalindagawa	do.	Paddy field	10 3 35	100
X 21	Nayatotaowita	U. Don Johanis Perera	Owita	22 0 20	25
Y 21	Kosgahawatta	W. Sala and others	Cocoanut 30 years	1 3 4	50
Z 21	Bandarawatta	Kasi Lebbe Slema Lebbe	do.	5 1 34	100
A 22	Niyandagaladeniya	S. Mohammadu Ally	Deniya	0 1 12	20

Preliminary plan 2. Situation—Gangaboda pattu of Siyane korale.

Village—Pugoda.

S 2	Velikumbura	E. Davith Appu and others	Paddy field	5 1 0	40
T 2	Migahawatta	E. Julihamy and others	Cocoanut 5 to 10 years	0 1 27	50
U 2	Puwakgahadeniya, &c.	N. Engo Nona and others	Paddy field	18 1 10	100
V 2	Siyambalagahawatta	E. Davith and others	Old garden	20 3 38	250
W 2	Pugodaowita	E. Loku Sinno Appu and others	Owita	11 1 34	30
X 2	Kelagahawatta	W. Puncho Nona and others	Cocoanut and jak 30 years old	2 1 16	150
Y 2	Do.	S. Juanis Perera	Chéna	0 2 1	20
Z 2	Do.	W. Punchi Nona and others	Twenty cocoanut plants 8 years old	0 1 21	20
A 3	Migahawatta	S. Vionis Perera and others	Old cocoanut and young cocoanut 2 years	18 3 0	30
B 3	Pugodaowita	K. Baronchy Appu and another	Owita	0 0 34	30
C 3	Do.	S. Pieris Perera and others	do.	16 2 35	30
D 3	Pansalwatta	Gunaratna Unnanse	Cocoanut 35 years old	1 1 20	200
E 3	Pugodaowita	S. Peris Perera and others	Owita	21 1 0	30
F 3	Puwakgahalanda	S. Mohammado Ally	Cocoanut 10 years old	3 1 33	50
G 3	Do.	do.	Cocoanut and jak trees 30 years old	0 1 13	50
H 3	Alubogahalanda <i>alias</i> Egoda-watta	S. Mohammadu Ally and others	Cocoanut, jak, and arecanut trees from 20 to 30 years old	4 1 13	50
I 3	Nugagahawatta	do.	Cocoanut, jak, and arecanut trees 40 years old	12 0 29	750
J 3	Kabalkosgahakele	M. Don Santiago	One old jak tree	1 1 32	50
K 3	Nugagahawatta	M. Don Santiago and others	Two old cocoanut trees 30 years old and cocoanuts 8 years old	0 3 10	200
L 3	Do.	S. Mohammado Ally and others	Cocoanut 35 years old	3 3 31	750
M 3	Naramugodaowitawatta	S. Mohammado Ally	Cocoanut 30 years old	0 2 30	200

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,695, W. P.

ව්‍යවස්ථාපිත 1899 න්‍යාය අනුකූල මස 15 වෙනි දින කොළඹ

මහලේකම්වරයාගේ කාර්යාලයේ සේවයේ යෙදවීමට.

ඉහත සඳහන් වූ සේවකයන්ගේ පුහුණුවීමේ ප්‍රතිඵලයක් ලෙසින් මෙහි සඳහන් කර ඇති ආකාරයට සේවයට යොමු කිරීමට තෝරාගෙන ඇත. 1899 න්‍යාය අනුකූල මස (13) දිනකදී වෙනම පවත්වා ගැනීමට යොමු කිරීමට තෝරාගෙන ඇත.

සියලුම කාර්ය මණ්ඩලයන්ගේ. සිතියම 10. ගම—පවිත්‍රගම.

කො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සක මිල. රු.
V 20	දන්තකුඹුර	වර්තමාන ඉඩමේ දෙව් බස් නිසන් සහ තවත් කෙනෙක්	පොල් වැව් 200 සැතපෙන බිම්	0 0 22	50
W 20	එම	එම	කුඹුර	1 3 25	100
X 20	සියලුම ගමවත්ත	කැ. දෙව් ක්‍රිස්තෝප්පු සහ තවත් අය	පොල් වගාව, අචිරු 30යි	54 3 30	200
Y 20	පින්තේලන්දෙහෙත	වර්තමාන ඉඩමේ දෙව් බස් නිසන් සහ තවත් කෙනෙක්	පොල් වගාව, අචිරු 5යි	0 0 6	20
Z 20	එම	එම	එම	0 0 15	20
A 21	කල්ගහදෙහිය	සී. බ්‍රිස් ප්‍රනාද	දෙහිය	0 1 27	15
B 21	කෝන්ගහඉත්තේ ඔව්ව	උ. ඩොන් මාද්ලිස්	ඔව්ව	0 0 12	20
C 21	පින්තේලන්දෙහෙත	ව. දෙව් බස් නිසන් සහ තවත් කෙනෙක්	පැලපොල් වගාව, අචිරු 3යි	5 3 36	30
D 21	මහවේදෙහිය	මිනිදිලේබේ මහවෙලේබේ	(විකුණට නොවේ) තහනම් කර තිබෙන වැව	0 1 29	15
E 21	මහවේදෙහියෙකුඹුර සහ තවත්	එම සහ තවත්	කුඹුර	31 3 0	100
F 21	සිදුවදෙහියෙවත්ත	සී. මහවදලේබේ සහ තවත්	උස් බිම්	0 0 26	20
G 21	පින්තේලන්ද	අ. ස. මහවදලේ	පොල් සහ කොස් වගාව, අචිරු 30යි	0 0 22	50
H 21	පේලේගහවත්ත	ග. සුමාරිස්	එම	එම 8යි 0 1 39	40
I 21	එම	ග. සුමාරිස් සහ තවත් කෙනෙක්	එම	එම 30යි 2 0 25	50
J 21	අඹගහවත්ත	ග. සුමාරිස්	පොල් වගාව	එම 6යි 1 1 10	30
K 21	එම	කාසිලේබේ කාදර්ලේබේ	පොල්, කොස් වගාව, අචිරු 30යි	2 1 20	100
L 21	පින්තේලන්දෙහිව	ග. සුමාරිස් අප්පු	ඔව්ව	0 0 8	15
M 21	පින්තේලන්ද	එම	එම	0 0 5	15
N 21	කනත්තියදෙහියේ කනත්ත	චී. සුලා ප්‍රනාද	කවත	0 0 10	15
O 21	මැදගොඩලේ	උ. කරනිස් අප්පු	පුච් කැලේ	0 3 32	30
P 21	කළුගහසිත්තේ මාරු ගහ ඔව්ව	සී. ගිනෙත්ස්සි ප්‍රනාද සහ තවත්	ඔව්ව	9 2 20	20
Q 21	නානියදෙහියෙකුඹුර	උ. දෙව් තේනානිස් ප්‍රේරු	කුඹුර	0 3 28	50
R 21	කිරිගොල්ලේවිල	උ. දෙව් සරදිලේ සහ තවත්	වඩබිම්	0 0 34	15
S 21	කළුගහසිත්තේ මාරු ගහවත්ත	පලිසාදිලේබේ සෙයිබෝ දෙව් සහ තවත් කෙනෙක්	පොල් සහ කොස් වගාව, වස අචිරු 30යි	5 3 3	300
T 21	එම	පලිසාදිලේබේ කාසිලේබේ	ඔව්ව	0 0 17	20
U 21	කළුගහවත්තේ මාරු ගහවත්ත	චී. බ්‍රාහ්මයා සහ තවත් කෙනෙක්	වඩවතුර	0 1 37	20
V 21	කල්ගහකුඹුරේ දෙහිය	සී. ගිපා සහ තවත් කෙනෙක්	වැව විකුණට නොවේ, තහනම් කර තිබේ	0 0 16	20
W 21	කල්ගහකුඹුරේ දෙහිය	එම	කුඹුර	10 3 35	100
X 21	නානියදෙහියේ මාරු ගහවත්ත	උ. දෙව් තේනානිස් ප්‍රේරු	ඔව්ව	22 0 20	25
Y 21	කොස්ගහවත්ත	චී. සලා සහ තවත් අය	පොල්, වස අචිරු 30යි	1 3 4	50
Z 21	බත්තරවත්ත	කාසිලේබේ ස්ලේමාලේබේ	එම	5 1 34	100
A 22	නියදෙහියෙකුඹුර	අ. ස. මහවදලේ	දෙහිය	0 1 12	20
S 2	වැලිකුඹුර	ආ. දේව් අප්පු සහ තවත්	කුඹුර	5 1 0	40
T 2	මෙහෙවත්ත	ආ. ප්‍රලිහාමි සහ තවත්	පොල්, වස අ: 5 හේ සිව් 10	0 1 27	50
U 2	පුළුන්ගහදෙහිය සහ තවත්	සී. එන්ගොනෝනා සහ තවත්	කුඹුර	18 1 10	100
V 2	සියලුම ගමවත්ත	චී. දේව් සහ තවත්	පරණ වගාව	20 3 38	250
W 2	පුළුන්ගහ	චී. ලොකුසිංහ අප්පු සහ තවත්	ඔව්ව	11 1 34	30
X 2	කැලගහවත්ත	චී. පුළුන්ගොනෝනා සහ තවත්	පොල්, කොස්, වස 30යි	2 1 16	150
Y 2	එම	සී. පුළුන්ගොනෝනා	තේන	0 2 1	20
Z 2	එම	චී. පුළුන්ගොනෝනා සහ තවත්	පොල් පැල 20යි, වස අ: 8යි	0 1 21	20
A 3	මෙහෙවත්ත	සී. මිනෝනිස් ප්‍රේරු සහ තවත්	පරණ පොල් සහ පැලපොල්, වස අචිරු 2යි	18 3 0	30

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්හා.	අන්දම.	අක්කර		
				මහත.	යක	මිල.
				අ. රු.	ප.	රු.
B 3	පුගොඩමිච්ච	ක. බාරෙත්ච්චිඅප්ප සහ තවත් කෙනෙක්	මිච්ච	0	0	34 30
C 3	එම	සී. පිරිස් ප්‍රේර සහ තවත්	එම	16	2	35 30
D 3	පත්සල්වත්ත	ගුනරත්නලත්තානසේ	පොල්, වයස අ: 35යි	1	1	20 200
E 3	පුගොඩමිච්ච	සී. පිරිස් ප්‍රේර සහ තවත්	මිච්ච	21	1	0 30
F 3	පුවක්කලන්ද	ඇස්. මහමදුඅලි	පොල්, වයස අච්චරුද 10යි	3	1	33 50
G 3	එම	එම	පොල් සහ කොස්, වයස අච්චරුද 30	0	1	13 50
H 3	අලුබෝගලන්ද නොහොත් එගොඩවත්ත	ඇස්. මහමදුඅලි සහ තවත්	පොල්, කොස්, පුවක්, අච්චරුද 20 සිට 30යි	4	1	13 50
I 3	නුගහවත්ත	එම	එම අච්චරුද 40යි	12	0	29 750
J 3	කබල්කොස්ගහ කැලේ	බී. දෙත් සන්තියාගු	පරන කොස්ගස් 1යි	1	1	32 50
K 3	නුගහවත්ත	බී. දෙත් සන්තියාගු සහ තවත්	පරණ පොල්ගස් 2යි, වයස අ: 30ක් සහ පැලපොල් අ: 8යි	0	3	10 200
L 3	එම	ඇස්. මහමදුඅලි සහ තවත්	පොල්, වයස අච්චරුද 35යි	3	3	31 750
M 3	නාරත්තොඩමිච්චවත්ත	ඇස්. මහමදු අලි	පොල්, වයස අච්චරුද 30යි	0	2	30 200

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේසර්ස්කරුලත්තානසේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බිස්නස්මිනිස්ටර් ඒජන්ට් වංශ.බී.පී.හි ආණ්ඩුමේ එජන්ට්ලත්තානසේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උපආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාව ලෙස,
 ඩබ්ල්. ඩී. මේරර්,
 වැඩිමලන මහසේනායාර්ජ එම්.ආ.

No. 1,696, W. P. Colonial Secretary's Office, Colombo, August 15, 1899.

ON Friday, October 6, 1899, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,453. Situation—Meda pattu of Hewagam ko.ale. Village—Bope.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
8809	Battadombagahalanda	L. Koranis	Cocconut, jak, and arecanut	2	3 18	25
Preliminary plan 10,544 Situation—Meda pattu of Hewagam korale. Village—Panaluwa.						
8808	Hikgahawatta	E. Appu Sinno	Cocconut plants 3 years	0	3 25	20

Preliminary plan 10,163. Situation—Palle pattu of Salpiti korale. Village—Depanama.

O 661	Pupulakanatta	M. Samiel Kura	Cocconut about 1 year	3	0 32	15
P 661	Do.	M. Harmanis Kura	Cocconut about 10 years	0	2 35	20
Q 661	Do.	do.	Garden	1	2 9	40
Village—Depanama and Pannipitiya.						
R 661	Pupulakanatta and Kendahena	M. Harmanis Kura	Cocconut 6 to 10 years	2	1 30	20

Preliminary plan 10,692. Situation—Palle pattu of Salpiti korale. Village—Nampamunuwa.

I 752	Nampamunuwakanatta	L. Lenora	Jungle	0	2 31	25
J 752	Do.	A. Arnolis Fernando	Cinnamon 1 year old	0	0 35	30
K 752	Do.	H. A. Don Hendrick	Sixty cocconut plants 1 year	0	2 27	30

Preliminary plan 6,891. Situation—Palle pattu of Hewagam korale. Village—Pitipana.

982	Alubokotuwelanda	Matarage Johanis	Four cocconut trees 6 to 15 years	12	1 33	25
997	Alubokotuweuwatta	do.	Old garden	12	2 2	25
998	Alubokotuwelanda	do.	Two cocconut trees 28 years	5	0 35	25

Preliminary plan 4,553. Situation—Palle pattu of Salpiti korale. Village—Boralesgomuwa.

F 18	Kekunagaha alias Alubogahakanatta	Crown	Jungle	2	3 23	35
N 14	Polgahakanatta alias Polattakanatta	do.	do.	8	1 0	35
V 14	Hikgahawatta	Dewage Cornelis Allis and others	do.	1	0 10	35

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Lieut.-Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,696, W. P.

වර්ෂ 1899 ජූනි අගොස්තු මස 15 වෙනි දින කොළඹ මහසෙනෙකාරීස්ථානයේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ කොළඹ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි තහන සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1899 ජූනි මස (6) හයවෙනි දිනට සිකුරුදු දවල් 12ට කොළඹ කවිච්චියේදී වෙන්දේසිකර විකුණනු ලබන නිකුත්කරනු ලබන සේදෙනවා ඇත. හේවාගම්කෝරලේ මුද්‍රාදන්ගුවේ. සිතියම 9,453. ගම—බෝරේ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කර රු.
8809	බටදෙණිගලන්ද	ලී. කොරනිස්	පොල්, කොස්, පුවක්	2 3 18	25
8808	කික්කවත්ත	සිතියම 10,544. ගම—පනාඵව.	පොල්පැල, වසස අඩු.	3 3 0 3 25	20
O 661	පුපුලකනන්ත	ඒ. අප්පුසිංහයා	පොල්, වසස අඩු 1යි	3 0 32	15
P 661	එම	මො. සාමියෙල්කුරු	පොල්, වසස අඩු 1යි	3 0 32	15
Q 661	එම	මො. හර්මානිස්කුරු	එම	10 2 0 2 35	20
R 661	පුපුලකනන්ත නොහොත් කැන්දගේන	ගම—දෙපානම සහ පත්තිපිටිය. හර්මානිස්කුරු	පොල්, වසස අඩු 6 සිට 10 දක්වා	1 2 9	40
I 752	තම්පවුහුව කනන්ත	සිතියම 10,692. ගම—තම්පවුහුව.	කැලේ	0 2 31	25
J 752	එම	ලීගනගේ ලෙනෝරු	කැලේ	0 2 31	25
K 752	එම	ඒ. අර්නෝලිස් ප්‍රනාන්දු	කුරුළු, වසස අඩු 1යි	0 0 35	30
982	හේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ අළුබෝගහකොටුපුළුන්ද	සිතියම 6,891. ගම—ප්‍රිථිපන. මාතරගේ ජේතානිස්	පොල්පැල, වසස අඩු 6 සිට 15යි	0 2 27	30
997	අළුබෝගහකොටුපුළුන්ද	එම	පරන වගාව	12 1 33	25
998	අළුබෝගහකොටුපුළුන්ද	එම	පොල්ගස් 2යි, වසස අඩු 28යි	12 2 2	25
F 18	කැකුකහන නොහොත් අළුබෝගහකනන	සිතියම 4,553. ගම—බොරැස්ගොඩුද. රාජසත්තක	කැලේ	5 0 35	25
N 14	පොල්ගහකනන්ත නොහොත් පොල්අත්ත කනන්ත	එම	එම	2 3 23	35
V 14	කික්කවත්ත	දේවගේ කොරනේලිස් සහ තවත් අය	එම	8 1 0	35

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡරකරුල්ලක් නොවන සේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ අනුමතයෙන්ද දැනගන්නට පුළුවන. හරුකර උපආණ්ඩුකාර උතුමානන්තවත්තගේ ආඥාව ලෙස, ඩබ්ලිව්. ටී. වෙලර්, වැඩබලන මහසෙනෙකාරීස්ථානයේ.

No. 1,697, W. P.

Colonial Secretary's Office, Colombo, August 15, 1899.

ON Friday, October 6, 1899, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty allotments of land situated in the Udugaha pattu of Siyane korale, Colombo District of the Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
7544	Kahatagahalanda or Hadawela-pitiyawatta	R. Appurala	Garden	1 2 24	40
7545	Kahatagahalanda or Egodawatta	W. Amaris Appu	Encroachment on Crown land	0 1 37	40
7546	Do.	do.	Cocoanut 15 years old	0 2 37	40
V 687	Egodawatta	W. Banchy, Police Vidane	Cocoanut 18 years old	0 1 2	40
W 687	Egodawatta or Kahatagahalanda	do.	Encroachment on Crown land	1 0 0	40
X 687	Kahatagahalanda or Mahakumburawatta	R. Appurala	do.	0 2 32	40
Y 687	Kahatagahalanda or Arembewatta	W. Banchy, Police Vidane, and another	do.	1 1 0	40
Z 687	Arembewatta	do.	Cocoanut 15 years old	1 0 5	40
A 688	Arembewatta or Kahatagahalanda	R. Appurala and another	Encroachment on Crown land	0 2 3	40
B 688	Arembewatta	do.	Cocoanut 15 years old	0 3 22	40

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
							Rs.
C 688	Arembekumburadeniyawatta or Kahatagahalanda	R. Sinnappu	Encroachment on Crown land	0	2	13	40
D 688	Bomeluwakumbura	W. Amaris Appu	Paddy field	0	3	15	40
E 688	Arembekumbura	W Amaris Appu and another	do.	3	2	22	40
F 688	Kekunagahakumbura	W. Banchy, Police Vidane	do.	1	3	39	40
7547	Paragahatennadeniya	Crown	Deniya	0	1	0	30
G 688	Paragahatenna or Mahawatta	T. Sinno Appu	Encroachment on Crown land	0	3	3	40
H 688	Paragahatenna or Rukaitanagahawatta	R. Davith Appu	do.	0	1	2	40
I 688	Paragahatenna or Siyambalagahawatta	R. Appurala	do.	0	1	13	40
J 688	Paragahatenna or Kongahawatta	W. Senchi Appu and another	Cocoanut 3 years old	0	1	25	40
K 688	Paragahatenna or Kahatagahawatta	W. Appusinno	do.	0	3	35	40
7548	Paragahatenna	Crown	Jungle	1	3	5	40
L 688	Kotewelawatta	W. Amaris Appu and another	Cocoanut 40 years old	1	1	35	50
M 688	Bomaluwewatta or Paragahatenna	R. Appurala	Cocoanut 8 years old	1	0	19	40
N 688	Halgahawatta or Paragahatenna	W. Appusinno	Cocoanut 3 to 6 years	0	2	25	40
O 688	Paragahatenna or Madatiyagahawatta	W. Amaris Appu	Encroachment on Crown land	0	0	35	40
P 688	Madatiyagahawatta	do.	Cocoanut 20 years old	1	1	0	50
Q 688	Ketakelegahawatta or Paragahatenna	R. Sinnappu	Cocoanut 4 years old	0	2	3	30
R 688	Madatiyagahawatta or Paragahatenna	W. Amaris Appu	Cocoanut 5 years old	1	1	7	30
S 688	Pitiyawatta or Paragahatenna	T. Punchappuhamy	Cocoanut 10 years old	0	3	28	40
T 688	Do.	do.	Cocoanut 4 years old	1	0	15	30
U 688	Do.	do.	Cocoanut 30 years old	0	0	16	40
V 688	Kaluwagahawatta or Paragahatenna	R. Sinnappu	Low jungle	0	3	7	25
W 688	Egodawatta or Paragahatenna	R. Malhamy Vidane	Cocoanut 20 years old	0	2	14	50
X 688	Kekunaliyaddawatta or Kahatagahalanda	W. Seenchi Appu	Cocoanut 6 years old	1	0	23	30
Y 688	Do.	do.	Encroachment on Crown land	2	0	19	40
Z 688	Kekunaliyaddawatta	do.	Cocoanut 20 years old	0	0	15	50
A 689	Kekunaliyaddawatta or Paragahatenna	R. Davith Appu	Encroachment on Crown land	2	1	1	40
B 689	Pitiyawatta or Paragahatenna	T. Punchappuhamy	Jungle	0	1	34	40
C 689	Siyambalagahawatta or Paragahatenna	R. Davith Appu	Jungle	0	2	0	40
D 689	Kahatagahawatta or Paragahatenna	R. Appurala	Low jungle	3	0	6	30
E 689	Do.	do.	Cocoanut 8 years old	1	2	31	50
F 689	Migahawatta or Paragahatenna	T. Baronchy Appu	Low jungle	2	2	38	30
G 689	Do.	do.	Cocoanut 25 years old	0	0	25	50
H 689	Do.	do.	Threshing floor	0	0	15	25
I 689	Migahakumbura <i>alias</i> Wilakumbura	do.	Paddy field	1	2	35	50
7550	Haliyawatta	W. Amaris Appu	Cocoanut 15 years old	0	2	6	50
7551	Haliyawattedeniya	do.	Deniya	0	0	36	20
7552	Haliyawatta or Kahatagahalanda	Amaris Appu	Encroachment on Crown land	1	2	2	40
7553	Kahatagahalandadeniya	Crown	Deniya	0	1	29	20
7553½	Kahatagahalandadeniya or Malpelkumbura	—	Paddy field	0	0	15	50
7554	Haliyawatta	W. Amaris Appu	Cocoanut 15 years old	1	2	3	50
J 689	Delgahawatta or Kahatagahalanda	W. Seenchi Appu	Encroachment on Crown land	0	3	24	40
		Village—Bounawa.					
K 689	Lindamulakumbura	B. Harmanis Appu	Paddy field	0	1	6	50
L 689	Delgahawatta	B. Lokuhamy	Garden	1	0	7	60
M 689	Kongahawatta or Madupolalantenna (Uralinkanda)	B. Karanis Appu and others	Encroachment on Crown land	0	1	7	40
N 689	Kongahawatta	B. Harmanis Appu	Garden	2	1	11	60
O 689	Kongahawatta or Madupolatenna (Uralinkanda)	do.	Cocoanut 12 years old	0	2	39	40
P 689	Bulugahawatta or Kalahugahalanda (Uralinkanda)	B. Hendrick Appu	Cocoanut 10 years old	2	0	37	40
Q 689	Do.	B. A. Hendrick Appu	Encroachment on Crown land	1	0	39	40
R 689	Kahatagahalanda or Batadombagahatenna	K. Babaya	do.	1	3	15	40

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Lieut.-Governor's command.

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,697, W. P.

වර්ෂ 1899 න්වැ අගෝස්තු මස 15 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමා විසින් නිකුත් කළේය.

බස්නාහිර දිසාවේ කොළඹ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩු සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1899 න්වැ මක්කෝබර් මස (6) හසවෙනි දිනට සිකුරුදු දවල් 12ට කොළඹ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට හෝ නිවැසුකරනට යෙදෙනවා ඇත.

බස්නාහිර දිසාවේ කොළඹ පලාතේ සිතනාකෝරලේ උඩුගහපත්තුවේ කොට්ඨාසයේ පිහිටාගියේන විවිධාකාර 60න්.

සිතියම 10,227. ගම—විරසුරි කන්ද.

නො	ඉඩමේ නම.	අයිතිකම් නිකුත්නා,	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගස මිල. රු.
7544	කහවගහලන්ද නොහොත් හැඩවලපිටිය වත්ත	රනතුන්ආච්චියේ අප්පුරුල	වගාව	1 2 24	40
7545	කහවගහලන්ද නොහොත් එගොඩවත්ත	වි. අමාරිස්අප්පු	රාජසන්තක ඉඩමෙන් අයුත්තේ ගැනීම	0 1 37	40
7546	එම	එම	පොල් වයස අවුරුදු 15යි	0 2 37	40
V 687	එගොඩවත්ත	වි. බාන්වි පොලිස්විදුනේ	එම එම	18යි 0 1 2	40
W687	එගොඩවත්ත නොහොත් කහවගහලන්ද	එම	රාජසන්තක ඉඩමෙන් අයුත්තේ ගැනීම	1 0 0	40
X 687	කහවගහලන්ද නොහොත් මහකුඹුරේවත්ත	ර. අප්පුරුල	එම	0 2 32	40
Y 687	කහවගහලන්ද නොහොත් අරඹුවත්ත	වි. බාන්වි පොලිස්විදුනේ සහ තවත් කෙනෙක්	එම	1 1 0	40
Z 687	අරඹුවත්ත	එම	පොල් වයස අවුරුදු 15යි	1 0 5	40
A 688	අරඹුවත්ත නොහොත් කහවගහලන්ද	ර. අප්පුරුල සහ තවත් කෙනෙක්	රාජසන්තක ඉඩමෙන් අයුත්තේ ගැනීම	0 2 3	40
B 688	අරඹුවත්ත	එම	පොල් වයස අවුරුදු 15යි	0 3 22	40
C 688	අරඹුකුඹුර දෙනියවත්ත නොහොත් කහවගහලන්ද	ර. සිඤ්ඤප්පු	රාජසන්තක ඉඩමෙන් අයුත්තේ ගැනීම	0 2 13	40
D 688	බෝමළුවේ කුඹුර	වි. අමාරිස්අප්පු	කුඹුර	0 3 15	40
E 688	අරඹුකුඹුර	එම සහ තවත් කෙනෙක්	එම	3 2 22	40
F 688	කැකුනගහ කුඹුර	වි. බාන්වි පොලිස්විදුනේ	එම	1 3 39	40
7547	පරහහතැන්න දෙනිය	රාජසන්තක	දෙනිය	0 1 0	30
G 688	පරහහතැන්න නොහොත් මහවත්ත	තෙ. සිඤ්ඤප්පු	රාජසන්තක ඉඩමෙන් අයුත්තේ ගැනීම	0 3 3	40
H 688	පරහහතැන්න නොහොත් රුක්අත්තගහ වත්ත	ර. දවිත්අප්පු	එම	0 1 2	40
I 688	පරහහතැන්න නොහොත් සිසිලාගහවත්ත	ර. අප්පුරුල	එම	0 1 13	40
J 688	පරහහතැන්න නොහොත් කෝන්ගහවත්ත	වි. සිත්විඅප්පු සහ තවත් කෙනෙක්	පොල් වයස අවුරුදු 3යි	0 1 25	40
K 688	පරහහතැන්න නොහොත් කහවගහවත්ත	වි. අප්පුසිඤ්ඤප්පු	එම එම	0 3 35	40
7548	පරහහතැන්න	රාජසන්තක	කැලේ	1 3 5	40
L 688	කොට්ටලවත්ත	වි. අමාරිස්අප්පු සහ තවත් කෙනෙක්	පොල් වයස අවුරුදු 40.3	1 1 35	50
M 688	බෝමළුවේවත්ත නොහොත් පරහහතැන්න	ර. අප්පුරුල	එම එම	8යි 1 0 19	40
N 688	හල්ගහවත්ත නොහොත් පරහහතැන්න	වි. අප්පුසිඤ්ඤප්පු	එම එම	3යි 6යි 0 2 25	40
O 688	පරහහතැන්න නොහොත් මදවිසගහවත්ත	වි. අමාරිස්අප්පු	රාජසන්තක ඉඩමෙන් අයුත්තේ ගැනීම	0 0 35	40
P 688	මදවිසගහවත්ත	එම	පොල් වයස අවුරුදු 20යි	1 1 0	50
Q 688	කැටකැලගහවත්ත නොහොත් පරහහතැන්න	ර. සිඤ්ඤප්පු	එම එම	4යි 0 2 3	30
R 688	මදවිසගහවත්ත නොහොත් පරහහතැන්න	වි. අමාරිස්අප්පු	එම එම	5යි 1 1 7	30
S 688	පිටියවත්ත නොහොත් පරහහතැන්න	තෙ. පුත්වල්පුහාමි	එම එම	10යි 0 3 28	40
T 688	එම	එම	එම එම	4යි 1 0 15	30
U 688	එම	එම	එම එම	30යි 0 0 16	40
V 688	කළුගහවත්ත නොහොත් පරහහතැන්න	ර. සිඤ්ඤප්පු	පුත්විකැලේ	0 3 7	25

නො.	ඉමේ නම.	අයිතී කම නියත්තා.	අන්දම.	මහත. අ. ර. ප.	අක්කර ගක මිල. රු.
W 688	එහෙබවත්ත නොහොත් පරගහතැන්න	ර. මල්ගාමි විදගේ	පොල් වගස අවුරුදු 20යි	0 2 14	50
X 688	කෑකුනලියද්ද වත්ත නොහොත් කහවගහලන්ද එම	වි. සිත්විඳප්පු එම	එම එම 6යි	1 0 23	30
Y 688			රුජසත්තක ඉඩමෙන් අයුත්තේ ගැනීම	2 0 19	40
Z 688	කෑකුනලියද්ද වත්ත	එම	පොල් වගස අවුරුදු 20යි	0 0 15	50
A 689	කෑකුනලියද්ද වත්ත නොහොත් පරගහතැන්න	ර. දුවන්අප්පු	රුජසත්තක ඉඩමෙන් අයුත්තේ ගැනීම	2 1 1	40
B 689	පිපිඬවත්ත නොහොත් පරගහතැන්න	කෙ. පුත්වජ්ජනාමි	කැලේ	0 1 34	40
C 689	සියඹලාගහවත්ත නොහොත් පරගහතැන්න	ර. දුවන්අප්පු	එම	0 2 0	40
D 689	කහවගහවත්ත නොහොත් පරගහතැන්න	ර. අප්පුරුල එම	පුත්විකැලේ	3 0 6	30
E 689			පොල් වගස අවුරුදු 8යි	1 2 31	50
F 689	මීගහවත්ත නොහොත් පරගහතැන්න	කෙ. බාණන්විඳප්පු එම	පුත්විකැලේ	2 2 38	30
G 689			පොල් වගස අවුරුදු 25යි	0 0 25	50
H 689			කමත	0 0 15	25
I 689	මීගහකුඹුර නොහොත් විලේ කුඹුර	එම	කුඹුර	1 2 35	50
7550	ගාලියවත්ත	වි. අමාරිස්අප්පු සහ තවත්	පොල් වගස අවුරුදු 15යි	0 2 6	50
7551	ගාලියවත්ත දෙකිය	එම	දෙකිය	0 0 36	20
7552	ගාලියවත්ත නොහොත් කහවගහලන්ද	රුජසත්තක	රුජසත්තක ඉඩමෙන් අයුත්තේ ගැනීම	1 2 2	40
7553	කහවගහලන්ද දෙකිය	එම	දෙකිය	0 1 29	20
7553½	කහවගහලන්ද නොහොත් මල්පාල කුඹුර	එම	කුඹුර	0 0 15	50
7554	ගාලියවත්ත	වි. අමාරිස්අප්පු	පොල් වගස අවුරුදු 15යි	1 2 3	50
J 689	දෙල්ගහවත්ත නොහොත් කහවගහලන්ද	වි. සිත්විඳප්පු	රුජසත්තක ඉඩමෙන් අයුත්තේ ගැනීම	0 3 24	40
K 689	ලීදමුල කුඹුර	ගම—මොවුනුව. බ. හර්මානිස්අප්පු	කුඹුර	0 1 6	50
L 689	දෙල්ගහවත්ත	බ. ලොකුගාමි සහ තවත් කෙනෙක්	පොල් වගස අවුරුදු 30යි	1 0 7	60
M 689	කෝන්ගහවත්ත නොහොත් මදුපලන්ද නැන්න (රුලීන්කන්ද)	බ. හර්මානිස්අප්පු සහ තවත්අය	රුජසත්තක ඉඩමෙන් අයුත්තේ ගැනීම	0 1 7	40
N 689	කෝන්ගහවත්ත	එම	පොල් වගස අවුරුදු 30යි	2 1 11	60
O 689	කෝන්ගහවත්ත නොහොත් මදුපලන්ද (රුලීන්කන්ද)	එම	එම එම 12යි	0 2 39	40
P 689	බුළුගහතැන්න නොහොත් කලුගහලන්ද (රුලීන්කන්ද)	බ. හෙන්දික්අප්පු එම	එම එම 10යි	2 0 37	40
Q 689			රුජසත්තක ඉඩමෙන් අයුත්තේ ගැනීම	1 0 39	40
R 689	කහවගහලන්ද නොහොත් බවදෙඹගහතැන්න	ක. බබයා පොලීස්දුරා	එම	1 3 15	40

මෙම ඉඩම් ගැණුම් වැඩිදුර කාරණා සර්වේසර්පනරුලුත්තාත්සේගෙත්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තරුත්තාත්සේගෙත්ද දැනගත්ව පුළුවන.

ගරුගර උපආණ්ඩුකාර උතුමානන්වගත්සේගේ ආඥාව ලෙස,
 ඩබ්ල්සු. වි. චේලර්,
 වැඩබලන මහසෙකුතාරිස් මමය.

No. 1,698, w. r. Colonial Secretary's Office, Colombo, August 14, 1899.

ON Tuesday, October 17, 1899, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-seven allotments of land situated in the Gangaboda pattu of Siyane korale, Colombo District of the Western Province.

Lot.	Name of Land.	Preliminary plan 5. Village—Dotemulla. Name of Claimant.	Description.	Extent. per Acre. A. R. P.	Rs.
W 7	Hikgahawatta	W. Bempi Appu	Cocoanut, jak, and areca-nut 8 years old	4 0 30	40

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent, per Acre.	Rs.
X 7	Hikgahawatta	W. Bempi Appu	Cocoanut and jak 30 years	3 2 17	75
Y 7	Lunuganwela	R. Joranis and others	Paddy field	7 2 36	100
Z 7	Do.	H. Belenis and others	Owita	0 0 4	15
A 8	Do.	do.	do.	0 1 11	15
B 8	Galabodadeniya	R. Balappu	Deniya	1 1 22	15
C 8	Kandubogahawatta	R. Elias Appu and others	Cocoanut 12 years old	1 1 23	40
D 8	Galabodawatta	R. Jasim Appu and others	Cocoanut 30 years old	7 3 26	100
E 8	Galabodawattekele	do.	Jungle	1 2 25	20
F 8	Migahawatta, &c.	do.	Cocoanut and jak 40 years	54 2 0	250
G 8	Galabodawattekele	R. Balappu and another	4 cocoanut 8 years old	4 3 15	40
H 8	Millagahawatta	R. Karamanis Appu and another	Chena	0 1 7	20
I 8	Detemullewela	R. Balappu	Deniya	0 0 14	15
J 8	Do.	R. Karamanis Appu and others	Owita	0 0 6	15
K 8	Do.	do.	do.	0 0 7	15
L 8	Millagahakumbura, &c.	R. Jasim Appu and others	Paddy field	4 2 0	75
M 8	Detemullewela	do.	Owita	0 0 8	15
N 8	Weralugahaowita	do.	do.	7 1 35	30
O 8	Lunuganwela	R. Joranis and others	Deniya	0 0 39	15
P 8	Galabodawattekele	R. Jasim Appu and others	Jungle	3 2 35	30
10	Do.	do.	do.	0 0 23	20
Q 8	Lunuganwela	R. Sinnappu	Deniya	0 1 20	15
R 8	Kahatagahawatta	do.	Cocoanut and jak 30 years	0 1 34	50
S 8	Do.	do.	Jungle	0 2 28	20
T 8	Galabodawatta	R. Karthelis	Cocoanut plants 4 years	0 3 15	25
U 8	Kahatagahawatta	R. Sinnappu	Old cocoanut	0 1 0	40
V 8	Galabodawattekele	R. Appusimmo and others	Jungle	2 2 16	20
W 8	Migahawatta	B. Carlinahamy	Cocoanut 6 years old	0 1 29	30
X 8	Kahatagahawatta	R. Sinnappu	Cocoanut 15 years old	8 3 16	60
Y 8	Sundiranralagedeniya	K. A. Bastian Appu	Cocoanut 2 years old	1 0 23	20
11	Monara-andukanda	Crown	Jungle	7 0 32	30
Z 8	Kahatagahawatta	V. Suwaris and others	Cocoanut 10 years old	0 2 26	50
A 9	Do.	R. Joranis Appu	do.	0 1 34	50
B 9	Kahatagahawattekele	R. Paulis Appu and another	Jungle	1 3 16	30
C 9	Bogahawatta	R. Saviel Appu	Cocoanut 10 years old	1 0 6	50
D 9	Kahatagahawattehena	R. Saviel Appu	Chena	1 0 12	20
E 9	Nikawalaowita	R. Jasim Appu and others	Owita	0 0 30	15
F 9	Kosgahakumbura	do.	Paddy field	6 1 30	75
G 9	Kosgahaowita	do.	Owita	5 1 27	30
H 9	Detemullewela	do.	Deniya	0 0 32	15
Village—Nikawala.					
I 9	Nikawalaowita	D. Sinchihami and others	Owita	14 0 20	30
J 9	Kankaniyawatta	R. Hendrick Appu	Cocoanut 35 years old	0 2 0	50
K 9	Monaraendukandehena	K. Babasinappu	Cocoanut 6 years old	0 1 11	30
L 9	Do.	K. Don Dionis, Police Vidane	do.	0 1 38	20
N 9	Do.	do.	do.	0 0 30	20
O 9	Do.	do.	do.	2 1 16	20
P 9	Diyagalagewatta, &c.	W. Jona Fernando and others	Cocoanut 40 years old	22 0 15	200
Q 9	Kongahawatta	Don Dionis, Police Vidane	Cocoanut 3 years old	0 1 23	20
R 9	Benewaledeniya	T. Sinnappu and others	Deniya	0 0 15	15
S 9	Do.	do.	Owita	0 0 28	15
T 9	Do.	do.	do.	0 0 3	15
U 9	Ihalakumbura, &c.	L. Babahamy and others	Paddy field	7 3 7	75
V 9	Pujagalewatta	W. Jona Fernando	Cocoanut and jak 40 years	1 1 2	50
W 9	Do.	K. Babasinappu	Cocoanut and jak 11 years	1 1 30	30
X 9	Do.	K. Babasinappu and another	Jungle	2 3 38	20
Y 9	Do.	D. Sinchihamy	do.	0 0 25	20
Z 9	Ritigahawatta	do.	One old jak tree	1 0 22	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,698, W. P.

විෂි 1899 ක්වු අගෝස්තු මස 14 වෙනි දින කොළඹ

මහසෙනෙවුගාරිස්ලන්තාන්සේසේ කන්තෝරුවේදීය.

සභාගීර් දිසාවේ කොළඹ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1899 ක්වු ඔක්තෝබ්‍ර මස 17 වෙනි දිනවු අගහරු වාද දවල් 12ට කොළඹ කවිවේරියේදී මෙන්දේසිකර විකුණන්නට හෝ නිවැරදිකරන්නට යෙදෙනවා ඇත.

වස්තාභි ර දිසාචේ කොලුම් පලාතේ ගහවඩවත්තුවේ සිසාකාකෝරලේ නොවිධාසයේ පිහිටා තිබෙන විමසුමේ 57ක්.

සිතියම 5. ගම—දෙවමුල්ල.

නො.	ඉඩමේ නම.	අයිතිකම කිසිවක.	අත්දව.	අක්කර		
				වගක. අ. රු. ප.	ඌක මිල. රු.	
W7	තික්කනවත්ත	වි. බෙත්පිප්පු	පොල්, කොස්, වසස අවු රුදු 8යි	4	0 30	40
X7	එම	එම	පොල් සහ කොස්, අවු. 30	3	2 17	75
Y7	ලුහුගත්වෙල	ර. ජේරනිස් සහ තවත්	කුඹුර	7	2 36	100
Z7	එම	හ. බෙල්නිස් සහ තවත්	ඕව්ව	0	0 4	15
A8	එම	එම	එම	0	1 11	15
B8	ගලබඩවදනිය	ර. බාලප්පු	දෙනිය	1	1 22	15
C8	කඳුවත්තනවත්ත	ර. එලියෙස්අප්පු සහ තවත්	පොල්, වසස අවුරුදු 12	1	1 23	40
D8	ගල්බඩවත්ත	ර. ජසින්අප්පු සහ තවත්	පොල්, වසස අරුදු 30	7	3 26	100
E8	ගලබඩවත්තේකැලේ	එම	කැලේ	1	2 25	20
F8	මිහනවත්ත සහ තවත්	එම	පොල්සහකොස්, අ. 40	54	2 0	250
G8	ගලබඩවත්තේකැලේ	ර. බාලප්පු සහ තවත් කෙණේක්	පොල්ගස් 4යි, වසස අ. 8	4	3 15	40
H8	මිල්ලගහවත්ත	ර. කරමානිස් අප්පු සහ තවත් කෙණේක්	හේන	0	1 7	20
I8	දෙවමුල්ලේවෙල	ර. බාලප්පු	දෙනිය	0	0 14	50
J8	එම	ර. කරමානිස්අප්පු සහ තවත්	ඕව්ව	0	0 6	15
K8	එම	එම	එම	0	0 7	15
L8	මිල්ලගහකුඹුර සහ තවත්	ර. ජසින්ගඅප්පු සහ තවත්	කුඹුර	4	2 0	75
M8	දෙවමුල්ලේවෙල	එම	ඕව්ව	0	0 8	15
N8	වෙරළගහඕව්ව	එම	එම	7	1 35	30
O8	ලුහුගත්වෙල	ර. ජේරනිස් සහ තවත්	දෙනිය	0	0 39	15
P8	ගලබඩවත්තේකැලේ	ර. ජසින් සහ තවත්	කැලේ	3	2 35	30
10	එම	එම	එම	0	0 23	20
Q8	ලුහුගත්වෙල	ර. සිත්ඤ්ඤප්පු	දෙනිය	0	1 20	15
R8	කහවගහවත්ත	එම	පොල් සහ කොස්, අවු. 30	0	1 34	50
S8	එම	එම	කැලේ	0	2 28	20
T8	ගලබඩවත්ත	ර. කර්තේලිය	පොල්පැල, අවුරුදු 4යි	0	3 15	25
U8	කහවගහවත්ත	ර. සිංඤ්ඤප්පු	පරණ පොල්	0	1 0	40
V8	ගලබඩවත්තේකැලේ	ර. අප්පුසිංඤ්ඤ සහ තවත්	කැලේ	2	2 16	20
W8	මිහනවත්ත	වු. කර්ලිකාමාමි	පොල්, වසස අවුරුදු 6	0	1 29	30
X8	කහවගහවත්ත	ර. සිඤ්ඤප්පු	පොල්, වසස අවුරුදු 15	8	3 16	60
Y8	සුන්දිරත්තලාගේ දෙනිය	කේ. එ. බස්නියන්අප්පු	පොල්, වසස අවුරුදු 2යි	1	0 23	20
11	මොනරුඇඹුකන්ද	රාජසත්තක	කැලේ	7	0 32	30
Z8	කහවගහවත්ත	වි. සුවාරිස් සහ තවත්	පොල්, වසස අවුරුදු 10යි	0	2 26	50
A9	එම	ර. ජේරනිස්අප්පු	පොල්, වසස අවුරුදු 10යි	0	1 34	50
B9	කහවගහවත්තේ කැලේ	ර. පව්ලිය අප්පු සහ තවත් කෙණේක්	කැලේ	1	3 16	30
C9	බෝගහවත්ත	ර. සව්ලේඅප්පු	පොල්, වසස අවුරුදු 10යි	1	0 6	50
D9	කහවගහවත්තේහේන	එම	හේන	1	0 12	20
E9	නිකවලවෙල	ර. ජසින්අප්පු සහ තවත්	ඕව්ව	0	0 30	15
F9	කෝත්ගහකුඹුර	එම	කුඹුර	6	1 30	75
G9	කොස්සහඕව්ව	එම	ඕව්ව	5	1 27	30
H9	දෙවමුල්ලවෙල	එම	දෙනිය	0	0 32	15
ගම—නිකවල.						
9	නිකවලඕව්ව	දෙ. සිත්ඵිගාමි සහ තවත්	ඕව්ව	14	0 20	30
J9	කත්තානිසාවත්ත	ර. හෙත්දික්අප්පු	පොල්, වසස අවුරුදු 35යි	0	2 0	50
K9	මොනරුඇඹුකන්දේ හේන	කො. බබාසිඤ්ඤප්පු	එම	63	0 1 11	30
L9	එම	කො. දෙත් දිනේරිස් පොලිය පිදුනේ	එම	6යි	0 1 38	20
N9	එම	එම	එම	0	0 30	20
O9	එම	එම	එම	2	1 16	20
P9	දියගලගේවත්ත සහ තවත්	වි. ජෝන් ප්‍රනාද	පොල්, කොස්, වසස අවු රුදු 140	22	0 15	200
Q9	කෝත්ගහවත්ත	දෙත්දිනේරිස් පොලිය පිදුනේ	පොල්, වසස අවුරුදු 3යි	0	1 23	20
R9	බෙනේවලේදෙනිය	වි. සිඤ්ඤප්පු සහ තවත්	දෙනිය	0	0 15	15
S9	එම	එම	ඕව්ව	0	0 28	15
T9	එම	එම	එම	0	0 3	15
U9	ඉහලේකුඹුර සහතවත්	ලො. බබාසාමි සහ තවත්	කුඹුර	7	3 7	75
V9	පුජගලේවත්ත	වි. ජෝන්ප්‍රනාද	පොල්, කොස්, අවුරුදු 40යි	1	1 2	50
W9	එම	කො. බබාසිඤ්ඤප්පු	එම	11යි	1 1 30	30

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අක්දම.	ඉ. රු. ප.	අක්කර ගස මිල.
X 9	එම	කො. බබාසිසිද්දකුප්පු සහනවත් කැලේ		2 3 38	20
Y 9	එම	දො. සිව්විතමි	එම	0 0 25	20
Z 9	ඊවිගහවත්ත	එම	පරණ කොස්ගස් එකයි	1 0 22	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ්‍යාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාතිර් දිසාවේ වංකාභිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්තරයෙන්ද දැනගන්ව පුළුවන.

ගරුභර උපආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ල්. ටී. චේලර්,
 වැඩබලන මහසෙනෙකාරීස් වම්මන.

No. 1,699, w. p.

Colonial Secretary's Office,
 Colombo, August 19, 1899.

ON Friday, October 20, 1899, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Alutkuru korale north of the Negombo District of the Western Province.

Preliminary plan 4,064.

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
8936	Kehgella	Nabirittamukalana	Jungle	7 0 16	20
8937	Do.	do.	do.	5 3 20	20

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Lieut.-Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,699, w. p.

වර්ෂ 1899 ජූලි අගෝස්තු මස 19 වෙනි දින කොළඹ මහසෙනෙකාරීස් රාජ්‍යාන්තරයෙන්ද කන්දෝරුවේදී.

බස්නාතිර් දිසාවේ වංකාභිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්තරයෙන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1899 ජූලි මස 20 වෙනි දින බස්නාතිර් දිසාවේ 12ට පමණ කොළඹ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

බස්නාතිර් දිසාවේ මීගමු පලාතේ උතුරු අලුත්කුරු කෝරලේ පිහිටා තිබෙන බිම් කැබලි 2ක්. සිතියම 4,064. අයිතිකම් කියවනා—ආණ්ඩුව.

කො.	ගම.	ඉඩමේ නම.	අක්දම.	ඉ. රු. ප.	අක්කර ගස මිල.
8936	කෙහෙල්ඇල්ල	නාබිරිත්තමුකලාන	කැලාව	7 0 16	20
8937	එම	එම	එම	5 3 20	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ්‍යාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාතිර් පලාතේ වංකාභිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්තරයෙන්ද දැනගන්ව ගැනීමේ.

ගරුභර උපආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ල්. ටී. චේලර්,
 වැඩබලන මහසෙනෙකාරීස් වම්මන.

No. 1,700, w. p.

Colonial Secretary's Office,
 Colombo, August 19, 1899.

ON Friday, October 20, 1899, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-six allotments of land situated in the Hapitigam korale of the Negombo District of the Western Province.

Preliminary plan 9,647.

Lot.	Village.	Name of Land.	Description.	Fees for Certificate of Quiet Possession and Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs. c.
5	Botale	Kurundugahalanda	Jungle	1 2 29	20 0
6	Do.	Serugahalanda	do.	3 0 3	20 0
13	Talagama	Makulanpurekumbura	Paddy	1 2 0	6 0
14	Do.	Arambekumbura	do.	2 0 24	8 50
20	Do.	Beligahawatta	Cocoanut	0 1 14	35 0
24	Makure	Ketakelagahawatta	Landa	0 1 22	15 0
32	Do.	Siyambalagahakumbura	Paddy	1 2 37	6 0

Lot.	Village.	Name of Land.	Description.	Extent.	Fees for Certificate of Quiet Possession and Upset Price per Acre.	
					A. R. P.	Rs. c.
33	Makure	Madugahakumbura	Paddy	0 0 36		3 50
34	Do.	do.	do.	1 0 9		6 0
35	Do.	Welikumbura	do.	1 0 6		6 0
36	Do.	Kosgahaliyadda	do.	0 0 39		3 50
37	Talagama	Asweddumkumbura	do.	1 3 6		6 0
38	Makure	Kosgahaliyadda	do.	0 2 13		3 50
39	Talagama	Kekunagahaliyadda	do.	0 1 13		3 50
40	Do.	do.	do.	0 1 10		3 50
46	Botale	Weralugahahena	Landa	0 1 22		15 0
47	Do.	do.	do.	0 2 1		15 0
50	Do.	Wiharawattuhena	do.	0 2 19		15 0
52	Do.	Siyambalagahawatta	Cocoanut	0 0 22		30 0
55	Do.	Galabodahena	Landa	0 2 12		12 0
56	Do.	Migahahena	do.	0 2 4		12 0
62	Makure	Gorakagahakumbura	Paddy	0 2 12		3 50
63	Do.	do.	do.	0 2 17		3 50
69	Do.	Pilakumbura	do.	0 0 8		3 50
78	Botale	Galabodawatta	do.	0 0 19		19 40
79	Do.	Ambagahawatta	Landa	0 0 16		15 0
80	Do.	Delgahawatta	Arecanut jungle	1 0 2		40 0
81	Do.	Moragahahena	Cocoanut	0 2 3		20 0
83	Do.	Siyambalagahawatta	do.	0 1 4		150 0
86	Do.	Galabodahena	do.	0 2 35		20 0
91	Madabawita	Dangahadeniya	Paddy	1 0 4		6 0
92	Do.	Ketakelagahawatta	Cocoanut	0 0 11		50 0
94	Siyambalagoda	Galabodawatta	do	2 3 22		150 0
95	Madabawita	Delgahawatta	Landa	0 0 9		10 0
96	Do.	Etawalakumbura	Paddy	0 0 15		3 50
97	Do.	do.	do.	1 0 2		6 0
98	Do.	Pehidurekumbura	do.	0 3 38		3 50
99	Do.	Pehidunkumbura	Paddy	0 2 34		3 50
101	Do.	Daladakumbura	do.	0 0 15		3 50
102	Do.	do.	do.	0 2 23		3 50
103	Do.	Kandagewatta	Old garden	0 2 27		150 0
105	Do.	Asweddumkumbura	Paddy	1 3 1		6 0
106	Do.	Udumullakumbura	do.	0 2 11		3 50
108	Do.	Kalahatagahawatta	Old garden	0 2 4		150 0
109	Do.	do.	Cocoanut	0 1 21		40 0
120	Do.	Wewakumbura	Paddy	0 3 33		3 50
122	Do.	Galamulaliyadda	do.	0 2 6		3 50
123	Do.	Galmullawatta	Old garden	4 0 20		200 0
124	Do.	do.	do.	0 1 5		150 0
125	Do.	Dorakadakumbura	Paddy	1 0 13		6 0
126	Do.	Dunukeyyapota	do.	0 2 24		3 50
127	Do.	Pinkumbura	do.	0 0 16		3 50
128	Do.	Dangahawatta	Old garden	4 0 3		200 0
129	Do.	do.	Cocoanut	0 0 24		40 0
139	Botale	Galabodahena	do.	0 1 12		40 0
140	Newgala	Imbule-elahena	Landa	1 0 13		12 0
141	Do.	do.	do.	1 3 20		12 0
146	Do.	Dorakadakumbura	Paddy	0 2 21		3 50
147	—	Kukulliyadda	do.	0 1 18		3 50
151	Madabawita	Angekumbura	do.	1 2 17		6 0
152	Do.	Horankemawekumbura	do.	1 3 25		6 0
154	Do.	Katakelagahahena	Cocoanut	0 1 31		20 0
157	Do.	Pahalepaskiriya	Paddy	0 1 19		3 50
158	Do.	do.	do.	1 0 37		6 0
159	Do.	Kobbekumbura	do.	1 2 21		6 0
160	Do.	Dabekumbura	do.	1 1 18		6 0

Further information regarding these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent of the Western Province.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,700, w. P.

වර්ෂ 1899 ක්වූ අගෝස්තු මස 19 වෙනි දින කොළඹ

මහසෙනෙවිතුමා විසින් පවත්වනු ලබන කටයුතු පිළිබඳව.

මහසෙනෙවිතුමා විසින් පවත්වනු ලබන කටයුතු පිළිබඳව මෙහි පහත සඳහන් වන ආණ්ඩුවක
කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1899 ක්වූ ඔක්තෝබර් මස 20 වෙනි දින වූ සිකුරුද්ද දවස
12ට පමණ කොළඹ කවිච්චියේදී වෙන්දේසිකර විකුනවට නොහොත් නිවැසිකරදෙවට යෙදෙනවා ඇත.

බස්නාහිර දිසාවේ මහවු පලාතේ හාපිටිගම්කෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි 66ක්.

පිහිටම 9,647. ගම—බෝතලේ.

සහතිකපත්‍රයකට
ගෙවන මුදල
සහ අක්කර

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියන්නා.	අන්දම.	මහත.	
				අ. රු. ප.	රු. ග.
5	කුරුදුගහලන්ද	ආණ්ඩුව	කැලේ	1 2 29	20 0
6	සේරුවහලන්ද	එම	එම	3 0 3	20 0
		ගම—තලගම.			
13	මකුලන්පුරේකුඹුර	බො. සිංඤ්ඤ සහ තවත්	කුඹුර	1 2 0	*6 0
14	අරඹේකුඹුර	ඉ. උන්නා සහ තවත්	එම	2 0 24	*8 50
20	බෙලිගහවත්ත	ඉ. පුලින්නා සහ තවත්	පොලේ	0 1 14	35 0
		ගම—මාකුර.			
24	කැටකැලගහවත්ත	මා. පුන්වජ්ජුහාමි සහ තවත්	ලන්ද	0 1 22	15 0
32	සියඹලගහකුඹුර	දම්මදස්ස තෙරුන්නාන්සේ	කුඹුර	1 2 37	*6 0
33	මඩුගහකුඹුර	ප. තෙලේනිස්, වෙ. වි.	එම	0 0 36	*3 50
34	එම	ම. බාරොන්විජ්ජු සහ කෙ			
		තෙක්	එම	1 0 9	*6 0
35	වැලිකුඹුර	එම	එම	1 0 6	*6 0
36	කොස්ගහලියද්ද	ප. අල්ලිස්අජ්ජු සහ තවත්	එම	0 0 39	*3 50
		ගම—තලගම.			
37	අස්වැද්දුම්කුඹුර	ප. බාරොන්විජ්ජු	එම	1 3 6	*6 0
		ගම—මාකුර.			
38	කොස්ගහලියද්ද	ප. තෙලේනිස්, වෙ. වි.	එම	0 2 13	*3 50
		ගම—තලගම.			
39	කැකුගහගලියද්ද	බැ. පුන්වි රිදී	එම	0 1 13	*3 50
40	එම	බැ. පුලන්විතා	එම	0 1 10	*3 50
		ගම—බෝතලේ.			
46	වෙරලගහසේන	අ. පුන්විබබා	ලන්ද	0 1 22	15 0
47	එම	එම	එම	0 2 1	15 0
50	විහාරවත්තසේන	ආණ්ඩුව	එම	0 2 19	15 0
52	සියඹලගහවත්ත	ප. අමාරිස් අජ්ජුහාමි	පොලේ	0 0 22	30 0
55	ගලබඩසේන	කි. බබාඅජ්ජු	ලන්ද	0 2 12	12 0
56	මීගහසේන	බො. ගෙන්ද්‍රිස් අජ්ජුහාමි	එම	0 2 4	12 0
		ගම—මාකුර.			
62	ගොරකගහකුඹුර	ප. තෙලේනිස්, වෙ. වි.	කුඹුර	0 2 12	*3 50
63	එම	ප. බාරොන්වි සහ තවත්	එම	0 2 17	*3 50
69	පිලිකුඹුර	ම. බාරොන්විජ්ජු සහ කෙ			
		තෙක්	එම	0 0 8	*3 50
		ගම—බෝතලේ.			
78	ගලබඩවත්ත	ප. අමාරිස් අජ්ජුහාමි	පොලේ	0 0 19	40 0
79	අඹගහවත්ත	එම	ලන්ද	0 0 16	15 0
80	දෙල්ගහවත්ත	ඉ. පුන්වජ්ජු	පුවක් කැලේ	1 0 2	40 0
81	මාරගහසේන	ක. දවිත්අජ්ජුහාමි සහ කෙ			
		තෙක්	පොලේ	0 2 3	20 0
83	සියඹලගහවත්ත	පො. ලුච්ඡ ප්‍රනාද	එම	0 1 4	150 0
86	ගලබඩසේන	ප. අමාරිස් අජ්ජුහාමි	එම	0 2 35	20 0
		ගම—මඩබාවිට.			
91	දත්තගදෙතිස	හ. සිංඤ්ඤ	කුඹුර	1 0 4	*6 0
92	කැටකැලගහවත්ත	ප. අමාරිස්අජ්ජුහාමි	පොලේ	0 0 11	50 0
		ගම—සියඹලාගොඩ.			
94	ගලබොඩවත්ත	බු. අජ්ජුරුල සහ තවත්	එම	2 3 22	150 0
		ගම—මඩබාවිට.			
95	දෙල්ගහවත්ත	ආණ්ඩුව	ලන්ද	0 0 9	10 0
96	ඇත්තාවලකුඹුර	සුජ්ඣ තෙරුන්නාන්සේ	කුඹුර	0 0 15	*3 50
97	එම	ජී. බී. තෙරන්	එම	1 0 2	*6 0
98	පැහිදුන්කුඹුර	ප. වාර්ලස් ප්‍රේරු, වි. ආ.	එම	0 3 38	*3 50
99	එම	එම	එම	0 2 34	*3 50
101	දලදකුඹුර	එම	එම	0 0 15	*3 50
102	එම	ග. පිටර් අජ්ජුහාමි සහ තවත්	එම	0 2 23	*3 50
103	කන්දසේවත්ත	ප. බබාහාමි සහ තවත්	පරණ වගාව	0 2 27	150 0
105	අස්වැද්දුමකුඹුර	ප. වාර්ලස් ප්‍රේරු, වි. ආ.	කුඹුර	1 3 1	*6 0
106	උඩුමුල්ලේකුඹුර	එම	එම	0 2 11	*3 50
108	කහටගහවත්ත	අ. අන්ද්‍රිස්තයිදෙ සහ තවත්	පරණ වගාව	0 2 4	150 0
109	එම	ගො. තොපානිස්තයිදෙ	පොලේ	0 1 21	40 0
120	වැවකුඹුර	සුජ්ඣ තෙරුන්නාන්සේ	කුඹුර	0 3 33	*3 50
122	ගලමුලලියද්ද	සී. ජිනිස්අජ්ජු	එම	0 2 6	*3 50
123	ගල්මුල්ලේවත්ත	සී. ජිනිස්අජ්ජු	පරණ වගාව	4 0 20	200 0
124	එම	එම	එම	0 1 5	150 0
125	දොරකඩකුඹුර	එම	කුඹුර	1 0 13	*6 0
126	දුනුකෙසියාපොත	ර. දෙත් ප්‍රතිසිස්ක	එම	0 2 24	3* 50

* සහතිකපත්‍රයකට ගෙවනව බිහි මුදල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවකු.	අන්දම.	සහතික පත්‍රයකට ගෙවන මුදල සහ අන්තර්	
				මහරු. රු. ප.	පහ මිල. රු. ග.
127	පිංකුමුර	සුස්ත තෙරුන්තාන්සේ	කුමුර	0 0 16	*3 50
128	දන්තවත්ත	ප. සිව්විඳුපුරාමි සහ කෙනෙක්	පරණ වගාව පොල්	4 0 3	200 0
129	එම	එම	එම	0 0 24	40 0
139	ගලබඩවත්ත	ප. අමාරිස් සහ කෙනෙක්	එම	0 1 12	40 0
140	ඉඹුලේආලේසේන	මි. කලිත්තා	ලන්ද	1 0 13	12 0
141	එම	එම	එම	1 3 20	12 0
146	දෙරකඩකුමුර	ම. ලපසා සහ තවත්	කුමුර	0 2 21	*3 50
147	කුකුල්ලියද්ද	එම	එම	0 1 18	*3 50
151	අත්තේකුමුර	ගම—මඩබාවිට. හෙ. හෙන්දික්අප්පු සහ තවත්	එම	1 2 17	*6 0
152	ගරත්තනවේකුමුර	හෙ. ඉසන්අප්පු	එම	1 3 25	*6 0*
154	කැටකැලගහගේන	කොළඹ බෙන්ජමින් ද සිල්වා	පොල්	0 1 31	20 0
157	පහලපස්කිරිග	ප. වාර්ලස් පුරා	කුමුර	0 1 19	*3 50
158	එම	මරියා මදලේනා	එම	1 0 37	*6 0
159	කොඹිබේකුමුර	ම. අබන්විතසිදෙ සහ තවත්	එම	1 2 21	*6 0
160	දබේකුමුර	වි. හැ. හෙරන්	එම	1 1 18	*6 0

* සහතික පත්‍රයකට ගෙවනව බිනෑ මුදල.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්ගුරුන්තාන්සේගෙන්ද, විකිනිමේ කොත්දෙසි ගැණ බස්නාහිර පලාතේ වංශාඛිපති ආණ්ඩුවේ ඒජන්ත ඉන්තාන්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරුභර උපආණ්ඩුකාර උතුරුතන්වත්තේගේ ආඥාවලෙස,
 ඩබ්ලිව්. ටී. චේලර්,
 වැඩබලන මහසෙනෙකාරිස් විමිහ.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,640, C. P.

Colonial Secretary's Office,
Colombo, August 8, 1899.

ON Wednesday, October 18, 1899, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nineteen allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 3,820.						
10433	Bogomuwa	J. Iriyagama, late Ratemahatmaya of Uda Hewaheta	Chena	4	3 20	20
Preliminary plan 3,558.						
10021	Bogomuwa	The Ratemahatmaya of Uda Hewaheta	Rocky chena land	2	1 24-25	15
10022	Do.	For general sale	do.	1	3 33-50	15
Preliminary plan 4,715.						
12592	Metibembiya	Dissanayakagedara Menikrala and M. R. Ukkurala of Welegeriya	Patana and rocks	3	2 30	15
Preliminary plan 4,640.						
12419	Wetagepota	—	Paddy field	1	1 17	30
12420	Do.	—	do.	0	3 17	30
12421	Do.	—	do.	0	3 33	30
Preliminary plan 3,819.						
10432	Moragolla	J. Iriyagama, late Ratemahatmaya of Uda Hewaheta	Chena	1	3 6-75	20
Preliminary plan 3,555.						
10016	Bogomuwa	The Ratemahatmaya of Uda Hewaheta	Chena	1	2 5	20
Preliminary plan 3,595.						
10104	Pallewala	The Ratemahatmaya of Uda Hewaheta	Chena	2	0 8	20
Preliminary plan 3,557.						
10017	Bogomuwa	The Ratemahatmaya of Uda Hewaheta	Chena	2	0 29-50	20
10018	Do.	do.	do.	1	1 22	20
10019	Do.	For general sale	do.	1	1 26-75	20
10020	Do.	The Ratemahatmaya of Uda Hewaheta	do.	1	1 0	20
Preliminary plan 3,576.						
10046	Pallewala	J. Iriyagama, late Ratemahatmaya of Uda Hewaheta	Chena	2	1 23	20
Preliminary plan 3,487.						
9630	Dimbulkumbura	The Ratemahatmaya of Uda Hewaheta	Patana	8	3 32	15
9631	Do.	For general sale	do.	9	3 10	15
9632	Do.	do.	Jungle	0	1 11	20
Preliminary plan 4,832.						
12965	Manakola	Galpotagedara Sarana	Patana	1	0 15	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No 1,640, C. P.

වම් 1899 ක්වු අගෝස්තු මස 8 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීජ්ජනනාන්සේසේ කන්තෝරුවේදිස.

මිම දිසාවේ නුවරඑළියේ උපඵජ්ජනනාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1899 ක්වු ඔක්තෝබර් මස 18 වෙනි දිනවු බද්ද දවල් 12ට නුවර එළියේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මිම දිසාවේ නුවරඑළිය පලාතේ උඩහේවාතුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 19ක්.

සිතියම 3,820.

කො.	ගම.	ඉල්ඵමිකාරයා.	අත්දම්.	මහත. අ. රු. ප.
10433	බෝගමුව	ජේ. ජරිගම, උඩහේවාතුව හිටපු රඵමකන්මයා	භේක	4 3 20

අක්කරයක් මලකර තිබෙන්නේ රුපියල් 20 බැගින්ය.

නො.	ගම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහක. අ. රු. ප.
10021	බෝගමුව	සිතියම 3,558. විකිනීමට, උඩහේවාහැටේ රටේ මහන්මයා		2 1 24.25
10022	එම	එම	ගල් සහිත හේන එම	1 3 33.50
12592	මැව්බිම්බිය	සිතියම 4,715. දිසානායකගෙදර මැනින්රාල සහ වැල්ලඟිරියේ ඒ. ආර්. උක්කුරාල අක්කරයක් මිලකර නිබන්වේ රුපියල් 15 බැගින්ය.	ගල් සහ පහන	3 2 30
12419	වැවගේපොක	සිතියම 4,640.	කුඹුර	1 1 17
12420	එම	—	එම	0 3 17
12421	එම	—	එම	0 3 33
		අක්කරයක් මිලකර නිබන්වේ රුපියල් 30 බැගින්ය.		
10432	මොරගොල්ල	සිතියම 3,819. ජේ. ඊරියගම, උඩහේවාහැටේ හිටපු රටේමහන්මයා	හේන	1 3 6.75
10016	බෝගමුව	සිතියම 3,555. උඩහේවාහැටේ රටේමහන්මයා	එම	1 2 5
10104	පල්ලේවෙල	උඩහේවාහැටේ රටේමහන්මයා	එම	2 0 8
10017	බෝගමුව	සිතියම 3,557. උඩහේවාහැටේ රටේමහන්මයා	එම	2 0 29.50
10018	එම	එම	එම	1 1 22
10019	එම	විකිණීමට	එම	1 1 26.75
10020	එම	උඩහේවාහැටේ රටේමහන්මයා	එම	1 1 0
10046	පල්ලේවෙල	සිතියම 3,576. ජේ. ඊරියගම, උඩහේවාහැටේ හිටපු රටේමහන්මයා	හේන	2 1 23
		අක්කරයක් මිලකර නිබන්වේ රුපියල් 20 බැගින්ය.		
9630	දිවුල්කුඹුර	සිතියම 3,487. උඩහේවාහැටේ රටේමහන්මයා	පහන	8 3 32
9631	එම	විකිණීමට	එම	9 3 10
9632	එම	එම	කැලේ	0 1 11
		බිම්කැබෙලි 9630 සහ 9631 අක්කරයක් මිලකර නිබන්වේ රුපියල් 15 බැගින්ය. බිම්කැබෙලි 9632 අක්කරයක් මිලකර නිබන්වේ රුපියල් 20 බැගින්ය.		
12965	මාණකැලේ	සිතියම 4,832. ගල්පහනගෙදරරටත්ත අක්කරයක් මිලකර නිබන්වේ රුපියල් 25 බැගින්ය.	පහන	1 0 15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේභාර්ජනරාජ් උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ හුවර්චලියේ උපඵජන්තඋත්තාන්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරුභර උපආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,
 ඩබ්ලිව්. ටී. චේලර්,
 වැඩබලන මහසෙක්කාරීජ වම්ම.

No. 1,641, C. P.

Colonial Secretary's Office,
Colombo, August 10, 1899.

ON Wednesday, October 18, 1899, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price		
				Extent.	per Acre.	
				A.	R. P.	Rs.
12880	Wellagiriya	Messrs. Finlay, Muir & Co.	Tea (encroachment on Crown land) and patana	7 2 6		100
Preliminary plan 4,778.						
12453	Ukutula	—	Chena, 6 years	1 0 10		30
Preliminary plan 4,666.						

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Lieut.-Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,641, C. P.

වර්ෂ 1899 ක්වූ අගෝස්තු මස 10 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ කාර්යාලයේ කන්තෝරුවේදීය.

මාධ්‍යම දිසාවේ නුවරඑළියේ උපජ්ජනනලාභීන්ගේ සේවයේ පිසිය මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1899 ක්වූ ඔක්තෝබර් මස 18 වෙනි දිනවූ බද්ද දවල් 12ට නුවරඑළියේ කවුච්චේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මාධ්‍යම දිසාවේ නුවරඑළියපලානේ උඩහේවාහැවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 2ක්. සිතියම 4,778.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහස.
12880	වැල්ලඟරිය	පීන්ලේමුරු සමාගම	නේ සහ පහත	අ. රු. ප. 7 2 6
	අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 100 බැගින්ය.	සිතියම 4,666.		
12453	උතුරුලේ	—	අවුරුදු 6 වසසැති හේන	1 0 10
	අක්කරයක් මිලකර තිබෙන්නේ රුපියල් 30 බැගින්ය.			

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරාලයේදී, පිනිනීමේ කොන්දේසි ගැණ නුවරඑළියේ උපජ්ජනනලාභීන්ගේ සේවයේදී දැනගත හැකිවේ.

ගරුකර උපආණ්ඩුකාර උතුරුමානවහන්සේගේ ආඥාවලෙස,
ඩබ්ලිව්. ටී. චේලර්,
වැඩබලන මහසෙනෙවිතුමාගේ වමක.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 311, N. P.

Colonial Secretary's Office,
Colombo, August 16, 1899.

ON Saturday, September 30, 1899, at 11 o'clock A.M., the Government Agent for the Northern Province will put up to auction, at the resthouse at Pallai, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-nine allotments of land situated in the Pachchilaipali division of the Jaffna District of the Northern Province.

Preliminary plan 182. Village—Pulopalai.
Name of Land—Innaseykkadu.

Lot.	Description.	Extent. A. R. P.	Upset Price per Acre.	
			Rs.	c.
80	Jungle	2 1 5	10	0
87	Do.	2 1 27	10	0
88	Do.	2 1 24	10	0
95	Do.	2 1 39	10	0
105	Do.	2 2 23	12	50
108	Do.	1 1 15	12	50
109	Do.	2 0 11	12	50
110	Do.	2 0 35	12	50
113	Do.	1 2 38	12	50
114	Do.	1 3 19	12	50
115	Do.	1 3 29	12	50
116	Do.	1 3 5	12	50
117	Do.	1 2 14	12	50
118	Do.	1 2 38	12	50
119	Do.	2 0 0	12	50
120	Do.	1 3 19	12	50
122	Do.	2 2 38	12	50
123	Do.	2 0 26	12	50
124	Do.	2 0 0	12	50
125	Do.	1 2 25	12	50

Village—Thambagamam.
Name of Land—Innaseykkadu.

126	Open ground	1 1 31	10	0
127	Do.	1 2 12	10	0
128	Do.	1 3 21	10	0
129	Do.	2 1 31	10	0
130	Do.	3 3 20	10	0
131	Do.	1 1 29	10	0
132	Do.	2 0 14	10	0
135	Do.	2 3 21	10	0
136	Do.	1 3 18	10	0
137	Do.	2 0 26	10	0
138	Do.	0 3 14	10	0
139	Do.	1 0 13	10	0
140	Do.	1 1 7	10	0
141	Do.	1 0 7	10	0
142	Do.	0 3 25	10	0

Preliminary plan 2,165. Village—Sankattarvayel.
Name of Land—Manelkadu.

7961	Scrub jungle	3 2 3	10	0
------	--------------	-------	----	---

Preliminary plan 2,162. Village—Sankattarvayel.
Name of Land—Manelkadu.

7956	Scrub jungle	2 2 2	10	0
------	--------------	-------	----	---

Preliminary plan 2,166. Village—Yakkachchi.
Name of Land—Rasavalley.

7963	Scrub jungle	29 1 30	10	0
7965	Do.	1 0 20	10	0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Jaffna.

By His Excellency the Lieut.-Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 311, N. P.

கொ. சக்ஷித்தாரா ஆபீஸ்,
கொழும்பு, 1899 ம் ஆண்டு ஆவணிமீ 16 ந் உ.

1899 ம் ஆண்டு புரட்டாசிமாதம் 30 ந் திகதி பகல் 11 மணிகளுக்கு பின் வாடிவீட்டில் வட்டாரகாணத்தது கவண்ணமேந்து ஏசனறவள்ளால் இதனடியிற் சொல்லப்ப

ட்டிருக்கிற முடிக்கூரிய காணித்தட்டுக்களை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்கப்படும்.

39 காணித்தட்டுகள், வட்டாரகாணத்தது யாழ்ப்பாண மழைநீரிகளை பச்சிலைப்பள்ளிப் பகுதியிலிருக்கின்றது.

பிளான இலக்கம் 182.

குறிச்சி—புலோப்பலை.

காணியினது பெயர்—இனானுகிச்சாடு.

உரித்தாளியினது பெயர்—முடி.

பாணிப்பு வீலை
ஏக்கரொரண

இல.	விவரம்.	விசாலம். ஏ. மு. ப.	றுக்கு ரூ. ச.
80	காடு	2 1 5	10 0
87	காடு	2 1 27	10 0
88	காடு	2 1 24	10 0
95	காடு	2 1 39	10 0
105	காடு	2 2 23	12 50
108	காடு	1 1 15	12 50
109	காடு	2 0 11	12 50
110	காடு	2 0 35	12 50
113	காடு	1 2 38	12 50
114	காடு	1 3 19	12 50
115	காடு	1 3 29	12 50
116	காடு	1 3 5	12 50
117	காடு	1 2 14	12 50
118	காடு	1 2 38	12 50
119	காடு	2 0 0	12 50
120	காடு	1 3 19	12 50
122	காடு	2 2 38	12 50
123	காடு	2 0 26	12 50
124	காடு	2 0 0	12 50
125	காடு	1 2 25	12 50

குறிச்சி—தம்பகாமம்.

126	வெளிநிலம்	1 1 31	10 0
127	ஓடி	1 2 12	10 0
128	ஓடி	1 3 21	10 0
129	ஓடி	2 1 31	10 0
130	ஓடி	3 3 20	10 0
131	ஓடி	1 1 29	10 0
132	ஓடி	2 0 14	10 0
135	ஓடி	2 3 21	10 0
136	ஓடி	1 3 18	10 0
137	ஓடி	2 0 26	10 0
138	ஓடி	0 3 14	10 0
139	ஓடி	1 0 13	10 0
140	ஓடி	1 1 7	10 0
141	ஓடி	1 0 7	10 0
142	ஓடி	0 3 25	10 0

பிளான இலக்கம் 2,165.

குறிச்சி—சங்கத்தாரவயல்.

காணியினது பெயர்—மணலகாடு.

7961	பறுக்குகாடு	3 2 3	10 0
------	-------------	-------	------

பிளான இலக்கம் 2,162.

7956	பறுக்குகாடு	2 2 2	10 0
------	-------------	-------	------

பிளான இலக்கம் 2,166.

குறிச்சி—இயக்கச்சி.

காணியினது பெயர்—இராசவல்லி.

7963	பறுக்குகாடு	29 1 30	10 0
7965	ஓடி	1 0 20	10 0

இந்தக்காணிகளைப் பற்றிய சமஸ்தனமான விபரங்களைக் குறித்து சோவையா ஜெஸ்ஸல் சரை அவர்களிடத்தும், விற்பனவின கொந்தீசைக்கூறித்து யாழ்ப்பாணம் கவண்ணமேந்து ஏசனறவள்ளால் அவர்களிடத்தும் கேட்டறியலாம்.

உபதேசாஹ்பதி மகோத்தமாவரது கட்டளைபடி,
டபன்யு. றீ. தேயிலர்,
இராசாங்க வித்திரின வேலைபார்ப்பவர்.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,010, s. P.

Colonial Secretary's Office,
Colombo, August 15, 1899.

ON Tuesday, October 10, 1899, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at the Baddegama Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-nine allotments of land situated in the Gangaboda, Wellaboda, and Hinidum pattus divisions of the Galle District of the Southern Province.

Preliminary plan 5,148.—Wellaboda pattu.
Village—Tiranagama.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per A. cre. Rs.
10951	Etambagahabedda	—	Jungle	4	2 20	50
Preliminary plan 1,722.—Wellaboda pattu. Village—Maliduwa.						
2979	Dalukgalabedda	S. Mendis	Jungle	7	0 0	20
2986	Imbulgasdeniya	—	Garden	0	2 21	20
2987	Dalukgalabedda	—	Jungle	0	2 26	20
2995	Ihalawelaudumulleowita	—	Owita	0	1 6	10
2999	Dikbeddewatta-addarawita	—	do.	0	0 32	10
3016	Dikbeddeowita	—	do.	0	3 6	10
3019	Dikbeddetalgasdeniyabedde- watta	—	Garden	2	1 14	20
3020	Do.	—	do.	0	3 24	20
J 103	Mahahadinagodaowita	—	Owita	0	0 21	10
3044	Hadinagodawatta	—	Garden	1	2 36	20
K 103	Hadinagodakele	—	Partly jungle, partly cleared	2	0 9	20
M 103	Diataliyagahawatta	—	Garden	0	3 27	20
S 103	Delkodawatta-addarowita	—	Owita	0	1 0	10
3048	Adappagodawatta	—	Chena	6	2 23	20
3049	Do.	—	Garden	1	3 11	20
Preliminary plan 5,136.—Hinidum pattu. Village—Habarakada.						
10889	Parandelelaokanda	Epage Aberan	Patana (chena)	6	3 5	10
Preliminary plan 5,144.—Hinidum pattu. Village—Hiniduma.						
10938	Minikandalagodella	Mawitagamage Janis	Planted with jak and cocoanuts	1	1 12	10
10939	Do.	do.	Cleared land, one jak tree	0	1 29	10
Preliminary plan 2,835.—Hinidum pattu. Village—Tawalama.						
5648	Batadombagasgodella	Pussewelage Hendrick	Jungle	1	0 39	10
Preliminary plan 2,206.—Hinidum pattu. Village—Tawalama.						
3087	Dehigetaokanda	Epage Odiris	Chena	5	2 0	20
Preliminary plan 2,833.—Hinidum pattu. Village—Talangalla.						
5646	Imbulgahaokanda	Don Andris	Owita	0	3 19	10
Preliminary plan 4,683.—Gangaboda pattu. Village—Pataweliwitiya.						
13026	Terunwalakanda	Liyanadurage Ando	Jungle	2	0 29	15
13027	Deniyakoratuwa	do.	Occasionally planted with sweet potatoes	0	1 8	15
13028	Terunwalakanda	do.	Garden	0	0 27	15
Preliminary plan 2,105.—Gangaboda pattu. Village—Rekadohena in Waduveliwitiya.						
2686	Pelikannewila	—	Field	5	0 27	30
Preliminary plan 2,351.—Gangaboda pattu. Village—Ihalakimbiya.						
3614	Surattamullanagodaowita	Liyanadurage Ando	Garden	0	3 28	20
3615	Do.	Liyanadurage Endo	do.	0	3 11	20
3617	Bokarayamulanagoda	Menikge Nikulas	Owita land	1	0 23	15
3619	Patirayamulanaokanda	Andris de Silva	Planted with pota- atoes	0	1 38	15
Preliminary plan 2,985.—Gangaboda pattu. Village—Kudahambana.						
6465	Kudahambanakanda	J. Dissanayaka	Garden	0	3 8	15
6465½	Do.	do.	Low jungle	0	1 24	15

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 5,051.—Gangaboda pattu. Village—Dewiture.					
10681	Horawahallebeddeowita	—	Owita planted with yams	0 2 37	25
Preliminary plan 1,604.—Gangaboda pattu. Village—Hemmeliya.					
L 60	Polayalhena	Johanis de Silva Dissana- yake	Garden	3 0 32	20
1405	Gorakagahodeliyadde- koratuwa	Kariyawasan Jalatantirige Bastian	Low jungle	0 3 15	20
1407	Wilegodabedda	Don Elias de Silva Suria- arachchi	Jungle	12 0 30	30
1412	Mullegodakanatta	Narasinha Karolis and Mohammed Tamby	Garden	5 3 39	20
1416	Udaokanda-addarabedde- owita	Don Adirian de Silva	Jungle	4 1 7	15
1423	Kudahambanahena	Cornelis Wijesinha	Low jungle	4 2 10	15

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,010, S. P.

වර්ෂ 1899 නවු අගෝස්තු මස 15 වෙනි දින කොළඹ
මහසෙනෙට්ටුවේ සඳහා විකුණන ලද භූමි ප්ලාන්.

දකුණු දිසාවේ ගාල්ලේ ඒජන්තවරයා විසින් මෙහි පහත සඳහන් වූ භූමි ප්ලාන් භූමි ආණ්ඩු විවේචනා කමිටුවේ වර්ෂ 1899 නවු මක්තෝබර් මස 10 වෙනි දින වූ අභ්‍යන්තර වූ දෙපාර්තමේන්තු මත නාසායමේදී වෙන්දේසි කර විකුණනු ලබන බවට තීරණය කර ඇත.

දකුණු දිසාවේ ගාල්ලේ වැල්ලඹවත්තුවේ හිනිදුම්පත්තුවේ සහ ගඟබවත්තුවේ පිහිටා තිබෙන භූමි ප්ලාන් 39 ක්.

වැල්ලඹවත්තුවේ. සිතියම 5,148. ගම—හිරිපාය. කක්සේරු මහත. මුදල.

නො.	භූමිමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු ප.	මුදල. රු.
10951	ඇට්ටිගම බැද්ද	—	බැද්ද	4 2 20	50
2979	දළුතල බැද්ද	සිතියම 1,722. ගම—මල්වත්ත.	බැද්ද	7 0 0	20
2786	ඉඹුල්ලේදෙහි	ඇස්. මැන්දිස්	වත්ත	0 2 21	20
2987	දළුතල බැද්ද	—	බැද්ද	0 2 26	20
2995	ඉහල මල්වත්ත මාවත	—	මාවත	0 1 6	10
2999	දික්බැද්දේ වත්ත අද්දර මාවත	—	මාවත	0 0 32	10
3016	දික්බැද්ද මාවත	—	මාවත	0 3 6	10
3019	දික්බැද්ද නල්ලේදෙහි බැද්ද වත්ත	—	වත්ත	2 1 14	20
3020	එම	—	එම	0 3 24	20
J 103	මහනදින්නගොඩ මාවත	—	මාවත	0 0 21	10
K 103	හදිනාගොඩ කැලේ	—	කොටසක් බැද්ද සහ කොටසක් එළිකරපු	2 0 9	20
3044	හදිනාගොඩවත්ත	—	වත්ත	1 2 36	20
M 103	දිනනල්ලියාගම වත්ත	—	එම	0 3 27	20
S 103	දෙල්ලොඩවත්ත අද්දර මාවත	—	මාවත	0 1 0	10
3048	අද්දරවත්ත	—	වත්ත	6 2 23	20
3049	එම	—	වත්ත	1 3 11	20
10889	සරබාල්ල මකන්ද	හිනිදුම්පත්තුවේ. සිතියම 5,136. ඇපාගෙ අබරන් පහත (හේන)	ගම—හබරකඩ.	6 3 5	10
10938	මිනිකන්දල ගොඩැල්ල	සිතියම 5,144. ගම—හිරිපාය. මාවතගමේ ජාතිස්	කොස් සහ පොල් වවාපු ඉඩම	1 1 12	10
10939	එම	එම	එළිකරපු ඉඩම කොස් හස් එකයි	0 1 29	10
5648	බටදෙමහස් ගොඩැල්ල	සිතියම 2,835. ගම—හබරකඩ. පුස්සවෙලාගේ හෙත්තීක් බැද්ද	බැද්ද	1 0 39	10
3087	දෙහිගාට මකන්ද	සිතියම 2,206. ඇපාගෙ මිදිරිස්	හේන	5 2 0	20
5646	ඉඹුල්ල මකන්ද	සිතියම 2,833. ගම—හබරකඩ. දෙත් අත්දිරිස්	මාවත	0 3 19	10

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	තක්සේරු මුදල. රු.
13026	තෙරුවන්වල කන්ද	ගඟබඩපත්තුවේ. සිතියම 4,683. බි. හේ. කොර්නේලියස් ද සිල්වා	ගම—පාතවැලිවිටිය.	2 0 29	15
13027	දෙකිය කොරටුව	එම	බැඳ්ද සමහරවිට බතල වවක ඉඩම	0 1 8	15
13028	තෙරුවන්වල කන්ද	එම	වත්ත	0 0 27	15
2686	පිලිකන්තවල	සිතියම 2,105. —	ගම—රුකදහේන, වාඩුවැලිවිටියේ. කුඹුර	5 0 27	30
3614	සුරභනමුලානගොඩබිවිට	සිතියම 2,351. —	ගම—ඉහලකිම්බිය. ලියනදුරගෙ අන්දෙ	0 3 28	20
3615	එම	—	ලියනදුරගෙ එන්දෙ එම	0 3 11	20
3617	බෝකරයාමුලානගොඩ	—	මැනික්ගෙ නිකුලස් ඕවිට ඉඩම	1 0 23	15
3619	පතිරනමුලන ඕකන්ද	—	අන්දිය ද සිල්වා බතලවවාපු ඉඩම	0 1 38	15
6465	කුඩාහම්බනකන්ද	සිතියම 2,985. —	ගම—කුඩාහම්බන. ජේ. දිසානායක	0 3 8	15
6465½	එම	—	එම කුඩාබැඳ්ද	0 1 24	15
10681	ගොරවගල්ලබැඳ්ද බිවිට	සිතියම 5,051. —	ගම—දිව්තුරේ, ඕවිට අලුවවාපු	0 2 37	25
L 60	පොලොල්හේන	සිතියම 1,604. —	ගම—හැම්මැලිය. කේනානිස් ද සිල්වා දිසානායක	3 0 32	20
1405	ගොරකහනගොඩ ලියද්ද කොරටුව	—	කාරියවසන් ජාලන් ගත් තිරිගෙ බස්නියන් කුඩාබැඳ්ද	0 3 15	20
1407	විලේගොඩ බැඳ්ද	—	දෙත් එලියස් ද සිල්වා සූරිය ආරච්චි බැඳ්ද	12 0 30	30
1412	මුල්ලේගොඩකනන්ත	—	නරසිංහ කරෝලියස් සහ මොහමද්නම්බි වත්ත	5 3 39	20
1416	උඩඕකන්දඅද්දර බැඳ්ද ඕවිට	—	දෙත් අදිරියන් ද සිල්වා බැඳ්ද සිතියම 1,604.	4 1 7	15
1423	කුඩාහම්බන හේන	—	කොරනේලියස් විජේසිංහ කුඩාබැඳ්ද	4 2 10	15

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියා සිටින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිනීමේදී තේරුම් ගත් ඉඩමකට සහතිකයක් ලෙසට සහතිකයක් දැක්විය යුතුය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනල්ලන්තානේසේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණුපලානේ එජන්තලන්තානේසේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උපදාණ්ඩුකාර උතුමානන්වනන්සේගේ ආඥාව ලෙස,
ඩබ්ල්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙකුකාරිස් වමන.

No. 1,011, s. P. Colonial Secretary's Office, Colombo, August 18, 1899.

ON Thursday and Friday, September 28 and 29, 1899, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at the Dikwella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-nine allotments of land situated in the Wellaboda pattu of Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
14485	Pattuaralagehena	Palleaparekka	New clearing	0	3 3
14486	Metihakkehena	do.	Cocoanut and jak	3	0 28
14487	Do.	do.	do.	0	0 4
Preliminary plan 5,014/4.					
13718	Hannasipittaniya or Nugehena	Bambarenda	Jungle and chena	3	2 33
13719	Do.	do.	do.	1	1 30
13720	Do.	do.	do.	1	0 0
Preliminary plan 4,733.					
13340	Joolgahahena	Bambarenda	Chena	29	2 30
13341	Do.	do.	Citronella	4	1 37
Preliminary plan 4,816.					
13722	Kotagoraka or Narangahahena	Bambarenda	Chena	4	2 17
13723	Do.	do.	Citronella	1	2 25
13724	Ulpathelahena	do.	do.	3	1 36
13725	Moragahahena	do.	Chena	6	1 0
13726	Moragahakumbura	do.	Field	0	0 38
13727	Moragahahena	do.	Citronella	2	1 25
13728	Do.	do.	Jungle	2	0 10
13729	Kosgahahena	do.	Citronella	1	0 24
13730	Do.	do.	Chena	0	3 10
13731	Batjandenyakosgahahena	do.	Citronella	5	3 10

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
7583	Muttetuwaitalalaha	Preliminary plan 3,292. Kekanadura	Young cocoanuts	0 0 32
400	Arehena	Preliminary plan 1,544. Batigama	Jungle	4 1 33
402	Dangahahena	do.	do.	1 3 24
13885	Gaminahena or Elakepudenyahena	Preliminary plan 4,859. Urugamuwa	Young cocoanuts	1 2 5
13886	Do.	do.	Chena	0 1 38
13887	Do.	do.	Cocoanuts	0 1 17
13889	Gaminahena or Kospelahena	do.	Jak	2 1 24
13890	Gaminahena	do.	Chena	1 1 13
13891	Werellahena	do.	Citronella	1 3 35
13892	Do.	do.	Cleared	0 3 34
13893	Do.	do.	Garden	1 1 9
14351	Maragasgodella	Preliminary plan 4,973. Urugamuwa	Jungle	4 0 12
14352	Do.	do.	Garden	5 1 23
3495	Godella or Maragahahena	Preliminary plan 2,315. Urugamuwa	Jak	0 1 35
2633	Kongahahena or Wewahena	Preliminary plan 1,701. Urugamuwa	Jak	3 1 17
3506	Weweruwehena	Preliminary plan 2,321. Urugamuwa	Jak	0 3 25
3501	Mudunehena	Preliminary plan 2,318. Urugamuwa	Jak	0 2 3
11606	Pubulhena	Preliminary plan 4,396. Kadawedduwa	Citronella	0 3 23
11607	Induruhena	do.	do.	12 2 10
11608	Do.	do.	do.	0 3 34
11610	Induruwadaniya	do.	Paddy	1 1 9
11612	Induruaddarahena	do.	Citronella	2 3 38
11613	Do.	do.	Garden	0 1 20
11614	Kapuhena	do.	Jungle	6 1 22
V 570	Bulugahahena	Preliminary plan 5,097. Urugamuwa	Garden	6 3 12
W 570	Do.	do.	do.	2 3 30
9658	Walasgalalebimapaluwatta	Preliminary plan 3,890. Dikwella	Garden	3 1 7
9659	Walasgalalebima	do.	do.	16 2 2
R 400	Do.	do.	do.	2 3 2
S 400	Do.	do.	do.	5 2 2
T 400	Do.	do.	do.	0 0 7
10829	Ulaganpitiyahena	Preliminary plan 4,178. Kekanadura	Jungle	3 1 34
10830	Do.	do.	Chena	0 0 36
Y 461	Do.	do.	Jungle	1 1 10
Z 461	Delgahahena	do.	do.	0 3 5
A 462	Do.	do.	Garden	2 3 36
B 462	Do.	do.	Jungle	0 3 30
B 462½	Do.	do.	do.	0 1 30
10831	Dolahena and Eddinimullehenyaya	do.	do.	46 0 30
10832	Do.	do.	Sweet potatoes	1 1 39
10833	Do.	do.	do.	0 0 15
10834	Do.	do.	Chena	1 3 20
D 462	Gorakawitiyaladeniya	do.	Paddy	1 2 33
F 462	Gorakawitiyala	do.	Jungle	1 1 13
10836	Do.	do.	Chena	2 2 3
G 462	Do.	do.	do.	1 2 12
H 462	Do.	do.	Owita	0 0 35
4200	Egodawattahena	Preliminary plan 527. Uda-aparekka	A few scattered trees	1 2 36
S 370	Batalahena	Preliminary plan 3,683. Diyagaha	Garden	0 0 8
N 370	Do.	do.	do.	0 0 13
P 99	Sayakkaragewatta	Preliminary plan 1,701. Urugamuwa	Garden	2 2 30

Upset price,—Rs. 10 to Rs. 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,011, S. P.

වර්ෂ 1899 නව අගෝස්තු 18 වෙනි දින කොළඹ

මහසෙනාධිපති උපනායකයන්ගේ කන්දෝරුවේදිස.

දකුණු දිසාවේ මහර උපජ්ජන්තරජනායකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩු මුළු නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1899 නව සැප්තැම්බර් මස 28 වෙනි 29 වෙනි දිනවූ මුහස්සතින්ද සහ සිංහරාජ දවල් 12ව දික්වැල්ලේ නායායමේදී වෙන්දේසිකර විකුණනවට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මහර පලාතේ වැල්ලබඩපත්තුවේ පිහිටා තිබෙන බිම් කැබලි 69. සිතියම 5,014.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.
				අ. රු. ප.
14485	පත්තුවේරුවගේ හේන	පල්ලේඅපරාක්ක	අළු පිලිකල ඉඩම	0 3 3
14486	මැවිකක්කෝහේන	එම	පොල් සහ කොස්	3 0 28
14487	එම	එම	එම	0 0 4
		සිතියම 4,814.		
13718	ගන්කාසිපිටිටනිය නොහොත් හුගේහේන	බඹරැන්ද	කැලේ සහ හේන	3 2 33
13719	එම	එම	එම	1 1 30
13720	එම	එම	එම	1 0 0
		සිතියම 4,733.		
13340	ජුල්ගහහේන	බඹරැන්ද	හේන	29 2 30
13341	එම	එම	පැහිරි	4 1 37
		සිතියම 4,816.		
13722	කොටගොරක නොහොත් නාරන්ගහහේන	බඹරැන්ද	හේන	4 2 17
13723	එම	එම	පැහිරි	1 2 25
18724	උල්පත්ඇලහේන	එම	එම	3 1 36
13725	මොරගහහේන	එම	හේන	6 1 0
13726	මොරගහකුඹුර	එම	කුඹුර	0 0 38
13727	මොරගහහේන	එම	පැහිරි	2 1 25
13728	එම	එම	කැලාව	2 0 10
13729	කොස්ගහහේන	එම	පැහිරි	1 0 24
13730	එම	එම	හේන	0 3 10
13731	බත්තන්දෙහික කොස්ගහහේන	එම	පැහිරි	5 3 10
		සිතියම 3,292.		
7583	මුත්තෙට්ටුව ඉහලහේන	කැකනදුරේ	පැලපොල්	0 0 32
		සිතියම 1,544.		
400	ආරේහේන	බය්ගම	කැලාව	4 1 33
402	දත්තහේන	එම	එම	1 3 24
		සිතියම 4,859.		
13885	ගන්ඉඩහේන නොහොත් ඇලකැපුදෙහිය හේන	උරුගමුව	පැලපොල්	1 2 5
13886	එම	එම	හේන	0 1 38
13887	එම	එම	පොල්	0 1 17
13889	එම සහ කැලේ	එම	කොස්	2 1 24
13890	ගන්ඉඩහේන	එම	හේන	1 1 13
13891	වැරැල්ලහේන	එම	පැහිරි	1 3 35
13892	එම	එම	එලිකල බිම	0 3 34
13893	එම	එම	ඉඩම	1 1 9
		සිතියම 4,973.		
14351	මාරගස්ගොඩැල්ල	උරුගමුව	කැලාව	4 0 12
14352	එම	එම	ඉඩම	5 1 23
		සිතියම 2,315.		
3495	ගොඩැල්ල නොහොත් මාර ගහහේන	උරුගමුව	කොස්	0 1 35
		සිතියම 1,701.		
2633	කෝනගහහේන නොහොත් වැවහේන	උරුගමුව	එම	3 1 17
		සිතියම 2,321.		
3506	වැවරුවේ හේන	උරුගමුව	එම	0 3 25
		සිතියම 2,318.		
3501	මුදුගේහේන	උරුගමුව	එම	0 2 3
		සිතියම 4,396.		
11606	පුහුල්හේන	කඩවැද්දු	පැහිරි	0 3 23
11607	ඉදුරුහේන	එම	එම	12 2 10
11608	එම	එම	එම	0 3 34
11610	ඉදුරුවදෙහික	එම	වි	1 1 9
11612	ඉදුරුඅද්දරහේන	එම	පැහිරි	2 3 38
11613	එම	එම	ඉඩම	0 1 20
11614	කපුහේන	එම	කැලේ	6 1 22
		සිතියම 5,097.		
V 570	මුළුගහහේන	උරුගමුව	ඉඩම	6 3 12
W570	එම	එම	එම	2 3 30

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහක. අ. රු. ප.
		සිතියම 3,890.		
9658	වලස්ගලලැබීම පාච්චන්ත	දික්වැල්ල	ඉඩම	3 1 7
9659	වලස්ගල ලැබීම	එම	එම	16 2 2
R 400	එම	එම	එම	2 3 2
S 400	එම	එම	එම	5 2 2
T 400	එම	එම	එම	0 0 7
		සිතියම 4,178.		
10829	උලනන්පිටියහේන	කැකනදුරේ	කැලේහේන	3 1 34
10830	එම	එම	හේන	0 0 36
Y 461	එම	එම	කැලේ	1 1 10
Z 461	දෙල්ගහහේන	එම	එම	0 3 5
A 462	එම	එම	ඉඩම	2 3 36
B 462	එම	එම	කැලේ	0 3 30
E 462 ¹ / ₂	එම	එම	එම	0 1 30
10831	දෙලහේන නොහොත් එදිනි			
	මුල්ලේහේන	එම	එම	46 0 30
10832	එම	එම	බහලවැවිල්ල	1 1 39
10833	එම	එම	එම	0 0 15
10834	එම	එම	හේන	1 3 20
D 462	ගොරකවිටියලදෙහිය	එම	වි	1 2 33
F 462	ගොරකවිටියල	එම	කැලේ	1 1 13
10836	එම	එම	හේන	2 2 3
G 462	එම	එම	එම	1 2 12
H 462	එම	එම	බිවිට	0 0 35
		සිතියම 527.		
4200	එගොඩවත්ත හේන	උඩඅපරික්ක	තැන්තැන වැවිල්ල	1 2 36
		සිතියම 3,683.		
S 370	බහලහේන	දියාගහ	ඉඩම	0 0 8
W370	එම	එම	එම	0 0 13
		සිතියම 1,701.		
P 99	සායක්කාර	උරුගමුව	ඉඩම	2 2 30

තත්සේරු මුදල ඉඩමේ හැවිතැවියව රුපියල් 10යේ සිට රුපියල් 20 දක්වාය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ස්හැරල්ලන්තැන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන මාතර දිසාවේ ආණ්ඩුවේ උපදේශනාදායකයන්ගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උපදේශනාදායක උතුමානන්වනන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ලිව්. ඩී. චේලර්,
 වැඩබලන මහසෙනෙකාරීජ මමිස.

No. 1,012, S. P.

Colonial Secretary's Office,
 Colombo, August 19, 1899.

ON Wednesday, October 25, 1899, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-three allotments of land situated in the Wellaboda pattu division of the Galle District of the Southern Province.

Lot.	Village.	Preliminary plan 5,153.—Wellaboda pattu.		Extent. A. R. P.	Upset Price per Acre. Rs.
		Name of Land.	Description.		
Q 573	Paragahatota	Tuduwegodawela	Field	2 1 20	10
10973	Do.	do.	Fit for paddy	5 2 30	10
10974	Do.	do.	Field	1 0 36	10
10975	Do.	do.	do.	0 3 1	10
10976	Do.	do.	do.	1 3 35	10
10977	Do.	do.	do.	0 2 34	10
10978	Do.	do.	Partly field, partly swamp	7 3 12	10
10979	Do.	do.	Swamp	7 3 19	10
10980	Do.	do.	do.	8 0 20	10
10981	Do.	do.	do.	4 3 14	10
10982	Do.	do.	Field	0 2 2	10
10983	Do.	do.	Swamp	4 2 34	10
10984	Do.	do.	Field	0 1 35	10
10985	Do.	do.	Swamp	5 2 27	10
10986	Do.	do.	do.	8 0 20	10
10987	Do.	do.	do.	11 0 24	10
10989	Do.	do.	Field	1 2 12	10
10990	Do.	do.	do.	1 2 8	10
10991	Do.	do.	do.	1 0 34	10
10992	Do.	do.	Swamp	5 0 0	10
10993	Do.	do.	do.	8 2 10	10
10994	Do.	do.	Field	0 3 33	10
10995	Do.	do.	Swamp	7 0 0	10
10996	Do.	do.	do.	4 2 13	10
10997	Do.	do.	do.	8 2 20	10

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.	
				A.	R. P.		
10998	Batapola	Preliminary plan 5,154.—Wellaboda pattu. Halgahakele	Planted with cinnamon, cocoan- nut, and jak	1	0 36	25	
11000	Do.	do.	Jungle	2	0 9	25	
11001	Do.	do.	Planted with cinnamon and cocoanut	1	1 2	25	
11043	Imbula	Preliminary plan 5,168.—Wellaboda pattu. Applicant—Kumarawadu Endris.					
F 575		Do.	Bandaramullakele or Wadiya-gawawatta	Jungle Garden	4	0 6	50
N 474	Godagama	Preliminary plan 4,239.—Wellaboda pattu. Tambahitiyeudumulla	Field	0	3 6	10	
O 474		Do.	Ehindagoipola	do.	1	0 14	10
11030		Do.	Diddeliyekele	Jungle	4	1 2	50
P 474		Do.	Tambahitiyawa	Field	1	0 11	10
11041		Do.	Diddeliyekele	Jungle	6	1 6	50
11049		Do.	Ilukmullekele	do.	4	1 27	50
S 474		Do.	Kirideliyekumbura	Field	8	0 29	10
11052		Do.	Dalukgalakele	Jungle	6	2 0	50
11053		Do.	do.	do.	7	2 15	50
11055		Do.	do.	do.	4	1 7	50
11056		Do.	do.	do.	5	0 23	50
11057		Do.	do.	do.	5	3 4	50
T 474		Do.	Dalukkalayaya	Field	11	1 16	20

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,012, S. P.

වර්ෂ 1899 ක්වූ අගෝස්තු මස 19 වෙනි දින කොළඹ මහසෙනෙවරියානු ආණ්ඩු රජයේ කන්තෝරුවෙහිදී.

දකුණු දිසාවේ ගාඵ පලාතේ එස්කන්ද්‍රන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1899 ක්වූ මක්කෝමුව මස 25 වෙනි දින වූ බද්ද දවල් 12ට ගාල්ලේ කවිවෙරියේදී වෙන්දේසිකර එකතුකර ගෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගාඵ පලාතේ වැල්ලබඩපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 43ක්. පිහිටම 5,153. වැල්ලබඩපත්තුව. මෙම ඉඩම්වලට ඉල්ලීමකාරයෙක් නැ.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අක්කර මහන.		
				අ. රු. ප.	රු.	
Q 573	පරහකකොට පම	තුඩුවෙහොඩුවෙල	කුඹුර	2	1 20	10
10973			වි වපුරත්තට පුදුසු ඉඩම	5	2 30	10
10974	එම	එම	කුඹුර	1	0 36	10
10975	එම	එම	එම	0	3 1	10
10976	එම	එම	එම	1	3 35	10
10977	එම	එම	එම	0	2 34	10
10978	එම	එම	කුඹුර සහ වගුර	7	3 12	10
10979	එම	එම	වගුර	7	3 19	10
10980	එම	එම	එම	8	0 20	10
10981	එම	එම	එම	4	3 14	10
10982	එම	එම	කුඹුර	0	2 2	10
10983	එම	එම	වගුර	4	2 34	10
10984	එම	එම	කුඹුර	0	1 35	10
10985	එම	එම	වගුර	5	2 27	10
10986	එම	එම	එම	8	0 20	10
10987	එම	එම	එම	11	0 24	10
10989	එම	එම	කුඹුර	1	2 12	10
10990	එම	එම	එම	1	2 8	10
10991	එම	එම	එම	1	0 34	10
10992	එම	එම	වගුර	5	0 0	10
10993	එම	එම	එම	8	2 10	10
10994	එම	එම	කුඹුර	0	3 33	10
10995	එම	එම	වගුර	7	0 0	10
10996	එම	එම	එම	4	2 13	10
10997	එම	එම	එම	8	2 20	10

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සක මිල. රු.
10998	බටපොල	සිතියම 5,154. හල්ගහකැලේ	කුරුඳු, පොල්, කොස් හිට වසු ඉඩම	1 0 36	25
11000	එම	එම	කැලෑව	2 0 9	25
11001	එම	එම	කුරුඳු සහ පොල් හිට වසු ඉඩම	1 1 2	25
11043 F 575	ඉඹිල එම	සිතියම 5,168. ඉල්ලුම්කාරයා—කුමාරවඩු එන්දිරිස්. බන්ඩරවුල්ල කැලේ එම නොහොත් වාසියොව වත්ත	කැලෑව	4 0 6	50
N 474 O 474	ගොඩගම එම	සිතියම 4,239. මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයෙක් නැ. තඹනිවිසේටුඩුවුල්ල ඇතින්දගොසිපල	කුඹුර එම	0 3 6	10
11030	එම	දිද්දෙලියෙකැලේ	කැලෑව	1 0 14	10
P 474	එම	තඹනිවිසාව	කුඹුර	4 1 2	50
11041	එම	දිද්දෙලියෙකැලේ	කැලෑව	1 0 11	10
11049	එම	ඉළුන්වුල්ලෙකැලේ	එම	6 1 6	50
S 474	එම	කිරිදුලියෙකුඹුර	කුඹුර	4 1 27	50
11052	එම	දළුන්ගලකැලේ	කැලෑව	8 0 29	10
11053	එම	එම	එම	6 2 0	50
11055	එම	එම	එම	7 2 15	50
11056	එම	එම	එම	4 1 7	50
11057	එම	එම	එම	5 0 23	50
T 474	එම	දළුන්කලයාග	කුඹුර	5 3 4	50
				11 1 16	20

මෙම ඉඩම් කැබැලිවලට අයිතිවාසිකම් කියාහිඟිත යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිනීමේ දිනේදී ඊට අයිතිවාසිකම් කියා තිබෙන ඔපපු සහාදිග දකුණු පලාතේ මහජනතලන්තාන්සේට පෙන්වා සිටින්නට මිලැග.

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේසර්පනලුන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා දකුණු පලාතේ ඒජන්තලන්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුහර උපආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,

ඩබ්ලිවු. ටී. ටෙලර්,
වැඩබලන මහසෙනෙවරිය, වම්හ.

No. 1013, s. p.

Colonial Secretary's Office,
Colombo, August 19, 1899.

ON Friday, October 6, 1899, at 12 o'clock noon, the Assistant Government Agent for the Hambantota District will put up for sale or settlement, at his office in Tissa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Magam pattu division of the Hambantota District of the Southern Province.

Preliminary plan 4,497.—Magama.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
12247	Mulana	Crown	Paddy field	4 1 11
12247½	Do.	do.	do.	2 1 7
12248	Tammanagahakoratuwa	do.	Garden	1 0 0
12249	Punchipallama	do.	Paddy field	1 3 31
12250	—	do.	Garden	0 1 5
12250½	—	do.	do.	0 0 30
12252	Mulana	J. P. Heena	Paddy field	21 3 33
12259	Yodakandiyagodakele	W. Medankara Terunnanse	Unirrigable land	2 0 0
12285	Lolugaswalapotanakumbura	Crown	Paddy field	10 3 34
12287	Do.	do.	do.	2 0 22
12296	Ranakeliyakele	A. P. Sinno Appu and another	Unirrigable land	21 2 32
12297	Do.	W. B. Don Bastian	do.	15 3 21
12322	Karijawala	Crown	Paddy field	8 1 30
12323	Karijawalagodella	do.	Unirrigable land	1 2 3
Preliminary plan 4,561.—Tissamaharama.				
12574	Palugahawatta	Crown	Garden	0 2 0
12575	Palugahakumbura	do.	Paddy field	3 3 35
12576	Helambagahakumbura	do.	do.	16 2 3
12577	Helambagahagodella	do.	Garden	0 1 13
12578	Palugahawatta	do.	do.	2 1 34
12579	Palugahawela	do.	Paddy field	1 3 0
Preliminary plan 4,507.—Tissamaharama.				
12352	Tihawabedda	Crown	Paddy field partly	10 2 10
12353	Do.	do.	do.	10 1 36
Preliminary plan 2,905.—Tissamaharama.				
5997	Godawatta	D. H. Siribadana and another	Garden	0 2 17

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
7727	—	Preliminary plan 997.—Tissamaharama.		
7730	—	Crown	High land	0 3 16
		do.	do.	8 0 10
8492	—	Preliminary plan 1,075.—Tissamaharama.		
		Crown	High land	10 0 0
10862	Tihawabedda	Preliminary plan 1,378.—Tissamaharama.		
10863	do.	Crown	Paddy and high land	19 3 8
10871	do.	do.	do.	15 2 29
		do.	Unirrigable land	9 2 13
7933	Tihawabedda	Preliminary plan 1,012.—Tissamaharama.		
		Crown	Unirrigable land	4 1 15

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent, Hambantota, on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,013, s. P.

වර්ෂ 1899 ක්වූ අගෝස්තු මස 19 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ නායකත්වයෙන් කන්තෝරුවේදී.

දකුණු දිසාවේ හම්බන්තොට දිස්ත්‍රික්කේ උපළාත්වලට අයත්ව පිහිටි මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1899 ක්වූ ඔක්තෝබර් මස 6 වෙනි දින වූ සිකුරුදා දවල් 12 වන විනිවිදිට හෝ බේරීමට වෙන්වූ ඒකර වතුන්ට අයත්ව පවතින බවට තීරණය කරනු ලැබූ දකුණු දිසාවේ හම්බන්තොට පලාතේ මාගම්පත්තුවේ කොඩාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 30ක්.

දකුණු දිසාවේ හම්බන්තොට පලාතේ මාගම්පත්තුවේ කොඩාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 30ක්. සිතියම 4,477. මාගම.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහත. අ. ර. ප.
12247	මුලත	රජසත්කම	වි ගොවිතැන	4 1 11
12247½	එම	එම	එම	2 1 7
12248	තම්මැන්තහන කොරවුව	එම	වත්ත	1 0 0
12249	පුත්විපල්ලම	එම	වි ගොවිතැන	1 3 31
12250	—	එම	වත්ත	0 1 5
12250½	—	එම	එම	0 0 30
12252	මුලත	ජේ. පී. හුන	වි ගොවිතැන	21 3 33
12259	යෝදකන්ඩියගොඩ කැල්ල	ඩබ්ලිව්. මේදන්කරතෙරුන් නායක	වතුරගන්වබැරි ඉඩම	2 0 0
12285	ලෝඵගස්වල පොතානකුඹුර	රජසත්කම	වි ගොවිතැන	10 3 34
12287	එම	එම	එම	2 0 22
12296	රණකෙලියේ කැල්ල	ඒ. පී. සිකුණසේන	වතුරගන්වබැරි ඉඩම	21 2 32
12297	එම	කෙසෙක් ඩබ්ලිව්. බී. දෙව් බස්නියන්	එම	13 3 21
12322	කරිප්පවල	රජසත්කම	වි ගොවිතැන	8 1 30
12323	කරිප්පවල ගොඩැල්ල	එම	වතුරගන්වබැරි ඉඩම	1 2 3
		සිතියම 4,561. තිස්සමහරාම.		
12574	පඵගහවත්ත	රජසත්කම	වත්ත	0 2 0
12575	පඵගහකුඹුර	එම	වි ගොවිතැන	3 3 35
12576	හැලඹිගහ කුඹුර	එම	එම	16 2 3
12577	හැලඹිගහ ගොඩැල්ල	එම	වත්ත	0 1 13
12578	පඵගහවත්ත	එම	එම	2 1 34
12579	පඵගහවෙල	එම	වි ගොවිතැන	1 3 0
		සිතියම 4,507.		
12352	තිහවබැද්ද	රජසත්කම	කොටසක් වි ගොවිතැන	10 2 10
12353	එම	එම	එම	10 1 36
		සිතියම 2,905.		
5997	ගොඩවත්ත	ඩී. එම්. සිරිබදන සහ තව කෙසෙක්	වත්ත	0 2 17
		සිතියම 997.		
7727	—	රජසත්කම	උස්ඉඩම	0 3 16
7730	—	එම	එම	8 0 10
		සිතියම 1,075.		
8492	—	රජසත්කම	එම	10 0 0
		සිතියම 1,378.		
10862	තිහවබැද්ද	රජසත්කම	ගොවිතැන, උස්ඉඩම	19 3 8
10863	එම	එම	එම	15 2 29
10871	එම	එම	වතුරගන්වබැරි ඉඩම	9 2 13

සිතියම 1,012.

කො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මගන. අ. රු. ප.
7933	තිහවමැද්ද	රජසත්තක	වතුරලමත්ටබැරි ඉඩම	4 1 15

මේ ඉඩමවලට ගම් අයිතියකමක් තිබෙනවායයි කල්පනාකරණ අංශයින් බවුන්ගේ උරුමවල සාක්ෂි විකි නීම දවසේදී ගම්බන්ධයට උපඵජන්තලන්තාන්සේ ඉදිරියේ පෙත්වාසිවිනට මිනැලෙස මෙයින් දැනුම්දුන්වා ඇත.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්තලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ ගම්බන්ධයට උපඵජන්තලන්තාන්සේගෙන්ද දැනගත්තට පුළුවන.

ගරුකර උපාංශ්චිකාර උතුමානත්තන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ලිවු. ටී. ටේලර්,
 වැඩබලන මහසෙක්කුකාරීස් වමිග.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,319, N.-W. P.

Colonial Secretary's Office,
 Colombo, August 17, 1899.

ON Saturday, October 7, 1899, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 2,243.						
10805	Pannagama	Hokeyangala	Forest	2	3 21	25
Preliminary plan 2,244/8.						
10806	Reddagoda	Morawilla	Jungle	13	1 22	40

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Lieut.-Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,319, N.-W. P.

එම් 1899 නවු අගෝස්තු මස 17 වෙනි දින කොළඹ
 මහසෙක්කුකාරීස් උන්තාන්සේගේ කන්තෝරුවේදීය.

වෘථි දිසාවේ කුරුනෑගල ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නිකෝගවල ප්‍රකාරයට එම් 1899 නවු මක්කෝම්බර්මස 7 වෙනි දිනවු සෙනසුරුදු දවල් 1ට කුරුනෑගල කව්වේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වෘථි දිසාවේ කුරුනෑගල පලාතේ වැලඹවිලිකන්තන්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබෙලි 3ක්.
 සිතියම 2,243.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මගන. අ. රු. ප.
10805	පන්නාගම	ගොකිකන්ගල	මුහුලාන	2 3 21
සිතියම 22,448.				
10806	රැද්දගොම	මොරවිල්ල	කැලේ	13 1 22

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්තලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වෘථිදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන්ද දැනගත්තට පුළුවන.

ගරුකර උපාංශ්චිකාර උතුමානත්තන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ලිවු. ටී. ටේලර්,
 වැඩබලන මහසෙක්කුකාරීස් වමිග.

No. 1,320, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, August 22, 1899.

ON Tuesday, October 17, 1899, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Puttalam division of the Puttalam District of the North-Western Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
3472	Manattivu	—	Forest	38	1 0	20
Preliminary plan 512.						
6794	Mangalaveli	J. A. Wijeyesinghe	Jungle	91	0 0	20
6795	Do.	do.	do.	95	1 28	20
6796	Do.	do.	do.	191	1 17	20
6803	Do.	do.	do.	104	2 7	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Lieut.-Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,320, N.-W.P.

වමී 1899 ක්වු අංශේදු මස 22 වෙනි දින කොළඹ
මහසෙනෙහිවාරිස්උත්තාන්සේනේ කන්තෝරුවේදිස.

මහසෙනෙහිවාරිස්උත්තාන්සේනේ විසින් මෙහි පහත සඳහන්වෙන ආශ්ච්චිව සත්තක ඉඩම් ආශ්ච්චිවේ කීයෝවල ප්‍රකාරයට වමී 1899 ක්වු ඔක්තෝබර් මස 17 වෙනි දිනවු අගෙරුවාදු 1ට පුත්තලමේ කම්. වේරියේදි වෙන්දේසිකර විකුණනට නොහොත් බේරුම්කරනට යෙදෙනවා.

වංශ දිසාවේ පුත්තලම් පලාතේ පුත්තලම් කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 5ක්.

කො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මනම.		අක්කර මිල
				අ. රු. ප.	රු.	
3472	මනතුව	—	මුකලාන	38	1 0	20
පිහිටම 512.						
6794	මංකලවලි	ජේ. ඒ. විජයසිංහ	කැලේ	91	0 0	20
6795	එම	එම	එම	95	1 28	20
6796	එම	එම	එම	191	1 17	20
6803	එම	එම	එම	104	2 7	20

මෙම ඉඩම් ගැණ වැඩිපුර කාරණ සර්වේයර්ස්කරුන්ටත්තාන්සේනේද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වංශ දිසාවේ ඒජන්තරුවන්සේනේද දැනගන්නට පුළුවන.

ගරුගර උපආශ්ච්චිකාර උතුමානවමනසේනේ ආඥාව ලෙස,
ඩබ්ල්. ඩී. වේලර්,
වැඩබලන මහසෙනෙහිවාරිස් වමිස.

No. 1,320, N.-W. P.

කොළොන්නියල් සෑසිඳිත්තාර් ආප්පිස,
කොලුම්පිල, 1899 ම ජූනට ජූනිමො 22 දි ව.

1899 ම ජූනට අර්ථිකෙකම 17 දි කිකි සෙව්වාය්කිමුම 1 මනිකු පුත්තලම තන ආප්පිස වැඩමොණ මාකාණත්ත උත්තවි කවර්ණමෙණ්නු ඉසෙණවකර්ණලාල ඉත්තයුධ්වර් සොලස්ප්පද්උකුකිනි මුද්දුරිය කාණිත්තුණ්නිකුණ, අර්සාදසියාරාල උත්තරුවාදුප්පද්උකුකුම පොරුත්තප්පිර්කාරාම, ඉලත්තිර් කුණි වීර්කප්පම.

5 කාණිත්තුණ්නිකුණ, වැඩමොණ මාකාණත්ත පුත්තලම මුලකිනිකුණ තෙමන අත්පත්ත, පුත්තලම ප්‍රකුකිනිවිකුණත්ත.

පිළාණ ඉලකක 512. උගීත්තාගිරිනි පොයා—මුද්දුරිය පු. සිද්ද වේල ඉක රො

ඉල.	කුණිසිසි.	කෙන විකාරාණින පොයා.	විවාරම.	ඉසාලම		ඉක රො
				අ. රු. ප.	රු.	
3472	මනත්තීව	—	පොරුකොටු	38	1 0	20
පිළාණ ඉලකක 1,289.						
6794	මනකලවෙණි	ජේ. ඒ. විජයසිංහ	කාටු	91	0 0	20
6795	එම	එම	කාටු	95	1 28	20
6796	එම	එම	කාටු	191	1 17	20
6803	එම	එම	කාටු	104	2 7	20

ඉකාණිකිනිප්පර්ථි මෙලකි විවරම අනවතත්තවෙරිද්කිමුම විර්ථනව්න කොන්දේසිකිනි පර්ථි වැඩමොණ මාකාණත්ත පුත්තලම උත්තවි කවර්ණමෙණ්නු ඉසෙණත්තුරා ඉද්කිමුම කෙද්කිරිත්තකො ඉලකක.

උපදෙසාතිපති මකොත්තර අවකර්ණිනි කද්දොයිනපදි,
උ. පී. ඩී. ටේ. වීලර්,
ඉරාසාකිකි කිකිනි විවෙර්ථාපවරා.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 993, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, August 15, 1899.

ON Wednesday, October 4, 1899, at 12 noon, the Government Agent for the North-Central Province will put up for sale and settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-five allotments of land situated in the Nuwaragampalata division of the Nuwarakalawiya District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
		Preliminary plan 1,192.—Kanadara korale.			
3555	Kokmaduwa	—	Open land and paddy field	0	0 30
Q 123	Do.	—	do.	0	0 4
Q 123½	Do.	—	do.	0	2 15
		Preliminary plan 1,200.—Kanadara korale.			
3568	Ellewewa	—	Paddy field	0	3 6
		Preliminary plan 1,206.—Kanadara korale.			
3581	Ellewewa	—	Irrigable jungle land	12	1 23
3583	Do.	Sellatige Mudalihami	do.	1	0 32
		Preliminary plan 1,546.—Kanadara korale.			
4760	Ellawewa	P. Kapuruhami and another	Irrigable jungle land	1	2 18
		Preliminary plan 1,659.—Kanadara korale.			
5029	Ellawewa	K. Kadirati and others	Irrigable jungle land	6	2 2
		Preliminary plan 1,696.—Kanadara korale.			
5139	Kunchikulama	K. Badderala	Irrigable jungle land	3	1 7
		Preliminary plan 1,721.—Kanadara korale.			
5190	Gangurewa	D. Kapurala	Irrigable jungle land	9	3 31
		Preliminary plan 1,740.—Kanadara korale.			
5231	Betkewa	Kandappu Korala	Scrub irrigable land	6	3 8
5232	Do.	K. Kirihami	do.	8	0 22
		Preliminary plan 1,745.—Kanadara korale.			
5247	Betkewa	A. Punchirala	Irrigable jungle land	6	1 17
5249	Do.	do.	do.	1	2 5
		Preliminary plan 1,758.—Kanadara korale.			
5273	Konwegama	W. Malhami	Irrigable jungle land	5	0 18
		Preliminary plan 1,765.—Kanadara korale.			
5282	Agarayagama	K. Kandati and others	Irrigable jungle land	9	0 20
		Preliminary plan 1,783.—Kanadara korale.			
5307	Tammannewa	W. Appuhami, Registrar	Jungle land fit for garden	2	0 14
		Preliminary plan 1,797.—Kanadara korale.			
5341	Kunuuragama	Naiderala Lekama	Irrigable jungle land	9	0 0
		Preliminary plan 1,798.—Kanadara korale.			
5342	Paluwewa	Ranhami Gamarala	Irrigable jungle land	10	2 32
		Preliminary plan 1,794.—Kanadara korale.			
5336	Weruppankulam	A. Gamarala and others	Irrigable jungle land	6	0 24
		Preliminary plan 1,800.—Kanadara korale.			
5344	Rambewa	N. Menikrala	Irrigable jungle land	2	0 12
		Preliminary plan 1,802.—Kanadara korale.			
5347	Medawewa	Punchirala Arachchi	Irrigable jungle land	3	3 29
		Preliminary plan 1,385.—Kende korale.			
4203	Galkandegama	—	Irrigable jungle land	2	1 0
4204	Do.	—	do.	0	0 24
		Preliminary plan 1,409.—Kende korale.			
4330	Kallanchiya	—	Field	0	3 0
		Preliminary plan 1,413.—Kende korale.			
4354	Kendewa	—	Cleared land irrigable.	1	3 36
4355	Horowubindunuwewa	—	Garden	0	0 8
		Preliminary plan 1,505.—Kende korale.			
4662	Pihimbiyagollewa	Appuhami, Vel-vidane, and another	Irrigable jungle land	2	3 28
		Preliminary plan 1,705.—Kende korale.			
5158	Puliyankulama	Appuhami, Vel-vidane	Irrigable jungle land	3	0 31
5159	Welewa	N. Kirihami	do.	3	3 21
5160	Do.	Silamburala, Vel-vidane	do.	3	3 10
J 128	Do.	do.	Abandoned garden	0	1 18
		Preliminary plan 1,716.—Kende korale.			
5180	Tambalagollewa	Rewata Unanase	Irrigable jungle land	4	2 9

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
		Preliminary plan 1,717.—Kende korale.		
5181	Rotawewa	K. Naidegamaya	Irrigable jungle land	8 0 6
5183	Dunwattegama	K. Kadirawela Hangiliya and others	do.	13 0 18
		Preliminary plan 1,734.—Kende korale.		
5219	Miwamalewa	Ukkurala, ex Vel-vidane	Irrigable jungle land	3 0 3
5220	Do.	Kapurala Mohottila	Fit for garden jungle land	1 0 4
		Preliminary plan 1,743.—Kende korale.		
5243	Hammillewa	Appurala Gamaralage Vidane	Irrigable jungle land	4 1 3
		Preliminary plan 1,744.—Kende korale.		
5244	Ihalagama	A. Welate	Irrigable jungle land	3 3 34
5245	Do.	P. Appurala	do.	1 0 26
		Preliminary plan 1,747.—Kende korale.		
5252	Kendewa	W. M. P. Appuhami	Irrigable jungle land	2 1 1
5253	Do.	G. Punchirala	do.	2 2 12
		Preliminary plan 1,776.—Kende korale.		
5300	Welpotuwewa	S. Kandata and others	Irrigable jungle land	7 3 34
		Preliminary plan 1,340.—Kadawat korale.		
4034	Migaswewa	—	Irrigable low jungle	5 2 15
		Preliminary plan 1,633.—Kadawat korale.		
4961	Muwaetagama	Kapurala Wedarala	Irrigable jungle and forest	3 1 28
		Preliminary plan 1,706.—Kadawat korale.		
5162	Karambankulam	Welate Vel-vidane and others	Irrigable low jungle	9 3 13
		Preliminary plan 1,693.—Eppawala korale.		
5124	Hurigaswewa	Ranhami Wedarala	Irrigable jungle land	0 3 14
5125	Do.	(Encroachment by J. Pinhami)	Field	0 2 30
5126	Do.	Menikrala, Acting Vel-vidane	Irrigable jungle land	16 0 6
5127	Do.	(Encroachment by J. Kawurala)	Field	0 0 19
5128	Do.	(do. B. Welate)	do.	0 0 14
5129	Do.	(do. Setangirala)	do.	0 0 13
5130	Do.	(do. Appupami)	do.	0 0 7
5131	Do.	(do. Tikirihami)	do.	0 0 5
		Preliminary plan 1,620.—Nuwaragam korale.		
4924	Kudagama	Amarabadalagepina	Irrigable jungle land	3 0 6

Upset price,—Rs. 10 per acre.

Claimants to any of these lands must attend the sale with their deeds and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 993, N.-C. P.

වසූ 1899 ක්වු අතෝස්තු මස 15 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදීය.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ මහළුපත්තල නැන්තෝස් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුවකර්මකරු ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වසූ 1899 ක්වු ඔක්තෝබර් මාසේ 4 වෙනි දිනවු බුද්දින දවල් දෙදලකට අනුරාධපුරේ කවිවේරියේදී වෙන්දේසිකර එකුණත්ව නොගොන් බේරුම්කර දෙන්නට දෙන්නවා ඇත.

උතුරුමැද දිසාවේ නුවරකලාවියේ පලාතේ නුවරගම්පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 55ක් සිතියම 1,192. කනදරුකෝරලේ.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
3555	කොක්මඩුව	—	එලිමහත්තම සහ කුඹුර	0 0 30
Q 123	එම	—	එම	0 0 4
Q 123½	එම	—	එම	0 2 15
3568	ඇල්ලේවැව	සිතියම 1,200.	කුඹුර	0 3 6
3581	එම	සිතියම 1,206.	අස්වද්දක්වටපුළුවන් කැලේ	12 1 23
3583	එම	සෙල්ලාගේ බුද්දිහාමි	එම	1 0 32
4760	එම	සිතියම 1,546.	එම	1 2 18
5029	එම	පි. කපුරුහාමි සහ නවත්අසෙක්	එම	6 2 2
5139	කුත්තේකලම	සිතියම 1,659.	එම	3 1 7
5190	ගඟුරුව	කේ. බද්දේරුල	එම	9 3 31
		සිතියම 1,721.	එම	
		කී. කපුරුල	එම	

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහත. අ. ර. ප.
5231	බෙන්කුව	සිතියම 1,740. කන්දප්පකෝරල	අස්වද්දන්වපුඵවන් සහකුභිම	6 3 8
5232	එම	කිරිහාමි (කේ)	එම	8 0 22
5247	එම	සිතියම 1,745. ඒ. පුන්විරල	අස්වද්දන්වපුඵවන් කැලැබිම	6 1 17
5249	එම	එම	එම	1 2 5
5273	කෝන්වැගම	සිතියම 1,758. ඩබ්ලිව්. මල්හාමි	එම	5 0 18
5282	ආගරසාගම	සිතියම 1,765. කේ. කන්දනේ සහ තවන්අස	එම	9 0 20
5307	තම්මන්කුව	සිතියම 1,783. ඩබ්ලිව්. අප්පහාමි ලේකම	ඒ ගොවිකැගව සුදුසු කැලැබිම	2 0 14
5341	කුඹුරුගම	සිතියම 1,797. කසිදුරල ලේකම	අස්වද්දන්ව පුඵවන් කැලැබිම	9 0 0
5342	පාඵවැව	සිතියම 1,798. රත්නාමි ගමරල	එම	10 2 32
5336	වෙරුප්පන්කුලම	සිතියම 1,794. ඒ. ගමරල සහ තවන්අස	එම	6 0 24
5334	රඹැව	සිතියම 1,800. ඇම්. මැනික්රල	එම	2 0 12
5347	මැදවැව	සිතියම 1,802. පුන්විරල ආරම්භිරල	එම	3 3 29
4203	ගල්කන්දේගම	සිතියම 1,385. කැදකෝරලේ.	එම	2 1 0
4204	එම	—	එම	0 0 24
4330	කල්ලන්විය	සිතියම 1,409. —	කුඹුර	0 3 0
4354	කැදැව	සිතියම 1,413. —	අස්වද්දන්ව පුඵවන් එලිකරපුභිම	1 3 36
4355	ගොරෙහිව බිදුනුවැව	—	වන්ක	0 0 8
4662	පිහිඹිස ගොල්ලැව	සිතියම 1,505. අප්පහාමි වෙල්විදුනේ සහ තවන් අසෙක්	අස්වද්දන්ව පුඵවන් කැලැබිම	2 3 28
5158	පුලියන්කුලම්	සිතියම 1,705. අප්පහාමි වෙල්විදුනේ	එම	3 0 31
5159	වේලාව	ඇන්. කිරිහාමි	එම	3 3 21
5160	එම	පිලඹුරල වෙල්විදුනේ	එම	3 3 10
J 128	එම	එම	අත්ඇරපු වන්ක	0 1 18
5180	කඹලගොල්ලැව	සිතියම 1,716. රේවකලන්කාන්සේ	අස්වද්දන්ව පුඵවන් කැලැබිම	4 2 9
5181	ගුට්ටුවැව	සිතියම 1,717. කේ. කසිදේ ගමයා	එම	8 0 6
5183	දුනුවන්තේගම	කේ. කදිරවේලාගන්තිලියා සහ තවන්	එම	13 0 18
5219	මීවාමලැව	සිතියම 1,734. ලක්කුරලභිවපු වෙල්විදුනේ	එම	3 0 3
5220	එම	කපුරල මොකොට්ටාල	වන්කව සුදුසු ඉඩම එම	1 0 4
5243	ගම්මල්ලැව	සිතියම 1,743. අප්පුරලගමරලගේ විදුනේ	අස්වද්දන්ව පුඵවන් කැලැබිම	4 1 3
5244	ඉහලගම	සිතියම 1,744. ඒ. වේලානේ	එම	3 3 34
5245	එම	පී. අප්පුරල	එම	1 0 26
5252	කැදැව	සිතියම 1,747. ඩබ්ලිව්. ඇම්. පී. අප්පහාමි	එම	2 1 1
5253	එම	ඒ. පුන්විරල	එම	2 2 12
5300	වැල්පොකුවැව	සිතියම 1,776. ඇස්. කන්දනේ සහ තවන්අස	එම	7 3 34
4034	මිහස්වැව	සිතියම 1,340. කඩවන්කෝරලේ.	එම ලඳුකැලේ	5 2 15
4961	බුවඇවගම	සිතියම 1,633. කපුරල වෙදුරල	අස්වද්දන්ව පුඵවන් කැලේ සහ මුකලාන	3 1 28
5162	කරඹන්කුලම	සිතියම 1,706. වේලානේ වෙල්විදුනේ සහ තවන් අස	අස්වද්දන්ව පුඵවන් ලඳුකැලේ	9 3 13
5124	හුරිගස්වැව	සිතියම 1,693. එප්පොවේල කෝරලේ. රත්නාමි වෙදුරල	අස්වද්දන්ව පුඵවන් කැලැබිම	0 3 14
5125	එම	ඒ. පිත්තාමි අල්ලාගන	—	—
5126	එම	කිබෙන ඉඩම මැනික්රල වැඩබලන වෙල්විදුනේ	කුඹුර අස්වද්දන්ව පුඵවන් කැලැබිම	0 2 30 16 0 6

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහක. අ. රු. ප.
5127	සුරියවැව	ජේ. සවුරුල අල්ලාගත කිබෙන ඉඩම	කුඹුර	0 0 19
5128	එම	බී. වේලානේ	එම	0 0 14
5129	එම	සිටිගිරල	එම	0 0 13
5130	එම	අප්පුනාමි	එම	0 0 7
5131	එම	පිකිරිනාමි	එම	0 0 5
4924	කුඩාගම	සිතියම 1,620. හුවරගම කෝරළේ. අමර බඩාලාගේ පිතා	අස්වද්දන්ට පුළුවන් කැලැබීම	3 0 6

අත්කරයක් රුපියල් දහයේ පටන් විකුනවට යෙදෙනවා ඇත.

මෙම ඉඩම්වලට සම් අයිතිවාසිකමක් තිබෙනම් එසේ අයිතිකම නියාමිත අගවල් ඔවුන්ගේ අයිතිවාසිකම් විකිනීමේ දිනේදී ඔප්පුගස්සු ගනාදියෙන් අයිතිවාසිකම් ඔප්පුකර ගිවිසවට බිනාය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් උන්තාත්සේනන්ද, පිකිරිනාමි කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ මහළුන්කරුන්තාත්සේනන්ද දැනගන්නට පුළුවන.

ගරුගර උපආණ්ඩුකාර උතුරානන්වගන්සේනේ ආඥාවලෙස,

ඩබ්ල්සු. පී. වේලර්,
වැඩබලන මහසෙනෙහිකාරී චම්භ.

No. 994, N.-C. P. Colonial Secretary's Office,
Colombo, August 15, 1899.

ON Wednesday, October 11, 1899, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-three allotments of land situated in the Nuwaragampalata division of the Nuwarakalawiya District of the North-Central Province.

Preliminary plan 1,587.—Nuwaragam korale.

Applicants—A. Gunapala and K. Kiriya.

Lot.	Village.	Description.	Extent. A. R. P.
4834	Mehiellewa	Irrigable forest	7 0 28
Applicant—K. Sobaraya, Vel-vidane.			
4835	Mehiellewa	Irrigable low jungle	6 3 9

Preliminary plan 1,360.—Kanadara korale.

Applicant—Udayare Kapurala.

Lot.	Village.	Description.	Extent. A. R. P.
4090	Moragahawala	Irrigable jungle land	1 2 35

Preliminary plan 173.—Kadawat korale.

Applicant—Nil.

Lot.	Village.	Description.	Extent. A. R. P.
510	Kirigallewa	Irrigable jungle land	0 3 34
511	Do.	do.	0 2 18
519	Do.	do.	2 0 0
520	Do.	do.	2 0 0
524	Do.	do.	5 0 0
525	Do.	do.	5 0 0
526	Do.	do.	4 2 17
527	Do.	do.	2 3 35
528	Do.	do.	3 0 34
529	Do.	do.	2 0 0
530	Do.	do.	2 0 0
531	Do.	do.	5 0 29
532	Do.	do.	3 3 0
533	Do.	do.	2 2 38
534	Do.	do.	3 0 0
535	Do.	do.	2 3 0
536	Do.	do.	2 3 24
537	Do.	do.	3 0 0
538	Do.	do.	3 0 0
539	Do.	do.	3 0 0
540	Do.	do.	3 1 21
541	Do.	do.	2 2 26
542	Do.	do.	2 3 31
543	Do.	do.	3 0 0
544	Muwaetagama	do.	3 0 0
545	Do.	do.	3 0 9
546	Do.	do.	4 3 26
547	Do.	do.	4 0 16

Lot	Village.	Description.	Extent. A. R. P.
548	Muwaetagama	Irrigable jungle land	3 0 29
549	Do.	do.	20 0 20
550	Do.	do.	1 3 35
551	Do.	do.	2 0 0
552	Do.	do.	2 0 0
553	Do.	do.	2 0 0
554	Do.	do.	2 0 0
555	Do.	do.	2 0 0
556	Do.	do.	2 1 32
557	Do.	do.	3 0 0
558	Do.	do.	3 0 0
559	Do.	do.	3 0 0
560	Do.	do.	3 0 0
561	Do.	do.	3 0 0
562	Do.	do.	2 3 30
563	Do.	do.	2 0 0
564	Do.	do.	2 0 0
565	Do.	do.	2 0 0
571	Do.	do.	1 2 25
573	Do.	do.	2 3 25
574	Do.	do.	2 3 27
575	Do.	do.	2 3 28
576	Do.	do.	2 3 25
578	Do.	do.	2 0 0
579	Do.	do.	2 0 0
580	Do.	do.	2 0 0
581	Do.	do.	2 0 0
582	Do.	do.	2 0 0
584	Do.	do.	2 3 36
585	Do.	do.	3 0 0
586	Do.	do.	3 0 0
587	Do.	do.	3 0 0
588	Do.	do.	2 3 38
592	Do.	do.	1 3 26
593	Do.	do.	2 0 0
594	Do.	do.	2 0 0
595	Do.	do.	2 0 0
600	Do.	do.	2 1 7
601	Do.	do.	2 3 35
602	Do.	do.	2 1 33
603	Do.	do.	2 0 0
604	Do.	do.	3 0 19

Upset price.—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Lieut.-Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

වෂි 1899 ක්වූ අගෝස්තු මස 15 වෙනි දින කොළඹ මහ සෙනෙට්ස් උන්වහන්සේගේ කන්තෝරුවේදීය.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ මහඒජන්ත උන්වහන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂි 1899 ක්වූ ඔක්තෝබර් මස 11 වෙනි දින වූ බුද්ධි දවල් එකේ කනිසමට අනුරාධ පුරේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනුට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ නුවරකලාවිය පලාතේ නුවරගම් පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 73 ක්.

සිතියම, 1,587. නුවරගම් කෝරළේ.
ඉල්ළුමිකාරයා—ඒ. ගුණපාල සහ කේ. කිරියා.

ඉඩා.	ගම.	අන්දම.	අ. රු. ප.
4834	මැතිඇල්ලුව	අස්වද්දන්ට පුළු වන් කැලේ	7 0 28

ඉල්ළුමිකාරයා—කේ. සොබරයා වෙල්විදුනේ.
4835 මැතිඇල්ලුව අස්වද්දන්ට පුළු වන් ලඳුබිම 6 3 9

සිතියම 1,360. කනදරකෝරළේ.
ඉල්ළුමිකාරයා—උඩයාරෙ කපුරල.
4090 මොරගහවල අස්වද්දන්ට පුළු වන් කැලේ බිම 1 2 25

සිතියම 173. කඩවත්තෝරළේ.
මෙම ඉඩම්වලට ඉල්ළුමිකාරයෙක් නැ.

510	කිරිගල්ලුව	අස්වද්දන්ට පුළු වන් කැලේ බිම	0 3 34
511	එම	එම	0 2 18
519	එම	එම	2 0 0
520	එම	එම	2 0 0
524	එම	එම	5 0 0
525	එම	එම	5 0 0
526	එම	එම	4 2 17
527	එම	එම	2 3 35
528	එම	එම	3 0 34
529	එම	එම	2 0 0
530	එම	එම	2 0 0
531	එම	එම	5 0 29
532	එම	එම	3 3 0
533	එම	එම	2 2 38
534	එම	එම	3 0 0
535	එම	එම	2 3 0
536	එම	එම	2 3 24
537	එම	එම	3 0 0
538	එම	එම	3 0 0
539	එම	එම	3 0 0
540	එම	එම	3 1 21
541	එම	එම	2 2 26

නො.	ගම.	අන්දම.	මහත.
542	කිරිගල්ලුව	අස්වද්දන්ට පුළු වන් කැලේ බිම	2 3 31
543	එම	එම	3 0 0
544	මුවඇටගම	එම	3 0 0
545	එම	එම	3 0 0
546	එම	එම	4 3 26
547	එම	එම	4 0 16
548	එම	එම	3 0 29
549	එම	එම	20 0 20
550	එම	එම	1 3 35
551	එම	එම	2 0 0
552	එම	එම	2 0 0
553	එම	එම	2 0 0
554	එම	එම	2 0 0
555	එම	එම	2 0 0
556	එම	එම	2 1 32
557	එම	එම	3 0 0
558	එම	එම	3 0 0
559	එම	එම	3 0 0
560	එම	එම	3 0 0
561	එම	එම	3 0 0
562	එම	එම	2 3 30
563	එම	එම	2 0 0
564	එම	එම	2 0 0
565	එම	එම	2 0 0
571	එම	එම	1 3 25
573	එම	එම	2 3 25
574	එම	එම	2 3 27
575	එම	එම	2 3 28
576	එම	එම	2 3 25
578	එම	එම	2 0 0
579	එම	එම	2 0 0
580	එම	එම	2 0 0
581	එම	එම	2 0 0
582	එම	එම	2 0 0
584	එම	එම	2 3 36
585	එම	එම	3 0 0
586	එම	එම	3 0 0
587	එම	එම	3 0 0
588	එම	එම	2 3 38
592	එම	එම	1 3 26
593	එම	එම	2 0 0
594	එම	එම	2 0 0
595	එම	එම	2 0 0
600	එම	එම	2 1 17
601	එම	එම	2 3 35
602	එම	එම	2 1 33
603	එම	එම	2 0 0
604	එම	එම	3 0 19

අක්කරයක් රූපියල් දහයේ පටන් විකුණනුට යෙදෙනවා ඇත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර් ජනරල් උන්වහන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ මහඒජන්ත උන්වහන්සේගෙන්ද දැන ගන්නට පුළුවන.

ගරුභර උපආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,

ඩබ්ල්යු. ටී. වෙලර්,
වැඩබලන මහසෙනෙට්ස් වමිහ

No. 995, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, August 15, 1899.

ON Wednesday, October 11, 1899, at 12 noon, the Government Agent for the North-Central Province will put up to auction, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Hurulupalata division of the Nuwarakalawiya District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Preliminary plan 1,575.—Kalpe korale.				
4817	Walahawiddewa	W. Kapurala and another	Irrigable jungle land	2 1 29
Preliminary plan 1,702.—Ulagalla korale.				
5152	Orukmankulama	Kapurala Vedarala and another	Irrigable jungle land	9 3 26
Preliminary plan 1,713.—Uddiyankulama korale.				
5172	Himbutugollewakudagama	Wannihami Arachchi	Irrigable land	2 2 17
Preliminary plan 1,714.—Uddiyankulama korale.				
5173	Kudakelegama	M. Kadiria	Irrigable jungle land	0 3 25
Preliminary plan 1,728.—Uddiyankulama korale.				
5207	Kahatgahadigiliya	Pinhami Gamarala and others	Irrigable jungle land	2 3 19
Preliminary plan 1,763.—Kunjuttu korale.				
5280	Gonuhaddenewa	Punchirala Vel-vidane	Irrigable jungle land	18 0 14
Preliminary plan 1,774.—Mahapotana korale.				
5298	Migaskada	Abraham Muhandiram and others	Irrigable jungle land	6 1 2
Preliminary plan 1,778.—Mahapotana korale.				
5304	Pattewa	M. Mohammado Cassi	Irrigable land	6 2 3

Upset price.—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 995, N.-C.P.

විෂි 1899 ක්වු අංගේස්තු මස 15 වෙනි දින කොලඹ
මහසෙක්කාරිස්ථලන්තාන්සේගේ කන්තෝරුවේදීය.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ මහජනලන්තාන්සේ විසින් මෙහි සහන සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1899 ක්වු මක්කෝබර් මස 11 වෙනි වුද්දින දවල් දෙලක කනිසවට අනුරාධපුර කවිචේරියේදී වෙන්දේසිකර විකුනන්නට සෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ නුවරකලාවිය පලාතේ නුරුඵපලාය කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

සිතියම 1,575. කල්පේකෝරලේ. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

කො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
4817	වලහවිද්දුව	ඩබ්ලිවු. කපුරුල සහ තවත් අයෙක්	අස්වද්දන්ට පුඵවන් කැලෑ බිම	2 1 29
සිතියම 1,702. උලගල්ලකෝරලේ.				
5152	බිරුක්මාන්කුලම	කපුරුල වෙදරුල සහ තවත් අයෙක්	එම	9 3 26
සිතියම 1,713. උඹ්බියන්කුලමකෝරලේ.				
5172	හිඹුටුගොල්ලාවේ කුඩාගම	වන්තිහාමිආරච්චිල	අස්වද්දන්ට පුඵවන් ඉඩම	2 2 17
සිතියම 1,714.				
5173	කුඩාකැලේගම	ඇම්. කදරු	අස්වද්දන්ට පුඵවන් කැලෑ බිම	0 3 25
සිතියම 1,728.				
5207	කහටගහදිතිලිය	පින්හාමිගමරුල සහ තවත් අයෙක්	එම	2 3 19
සිතියම 1,763. කුක්වුටුකෝරලේ.				
5280	ගෝනුකද්දනුව	පුන්චිරුල වෙල්විදුගේ	එම	18 0 14
සිතියම 1,774. මහපොතානකෝරලේ.				
5298	මීගස්කඩ	ආමුහිම් මුනන්දිරම සහ තවත් අයෙක්	එම	6 1 2
සිතියම 1,778.				
5304	පත්තුව	ඇම්. මොහම්මදුකස්සි	අස්වද්දන්ට පුඵවන් ඉඩම	6 2 3

අක්කරකක් රුපියල් දහයේ පටන් විකුනන්නට සෙදෙනවා ඇත.

මෙම ඉඩම් ගැණ වැඩිපුර කාරණා සර්වේසර්ජන්හැල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන්ද දැනගන්නට පුඵවන.

ගරුභර උපආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,
ඩබ්ලිවු. ඩී. චෙලර්,
වැඩබලන මහසෙක්කාරිස් වම්හ.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 342, P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 7, 1899.

ON Tuesday, October 10, 1899, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eleven allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
363	Idama	General sale	Chena	2	0 0	10
364	Kandora	do.	Patana	1	1 5	10
Preliminary plan 129.						
360	Etkandawatta in Meda-palata of Udukinda	General sale	Chena	14	0 0	10
Preliminary plan 130.						
365	Haputale	General sale	Old coffee garden	16	3 30	10
Preliminary plan 136.						
Q 14	Do.	General sale	Coffee and cinchona	8	0 0	10
R 14	Do.	do.	Good coffee	3	1 2	10
Preliminary plan 80.						
210	Maragaha-ela	General sale	Patana	1	2 36	10
211	Do.	do.	Chena	5	1 13	10
212	Do.	do.	do.	0	3 12	12
214	Do.	do.	Patana	2	2 22	10
Preliminary plan 89.						
231	Harakgama	General sale	Patana	4	3 11	25

Further information regarding these lands can be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Lieut.-Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 342, P. OF U.

වම 1899 ක්වූ අගෝස්තු මස 7 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථානයේදී කන්තෝරුවේදී.

උතුරු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම 1899 ක්වූ ම නොගම්බු මස 10 වෙනි දිනවූ අගනරුවාද පස්වරු 1 ව මදුළු කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනුට යෙදෙනවා ඇත.

උතුරු දිසාවේ මදුළු පලාතේ උඩුකිඳු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. ගහත.		
				අ. රු. ප.	රු.	
363	ඉඩම	විකිනීමට	හේන	2	0 0	10
364	කැබලියෙර	එම	පතන	1	1 5	10
පිහිටීම 128.						
360	උඩුකිඳු, මැදපලාත, ඇත් කඳුවකගම	විකිනීමට	එම	14	0 0	10
පිහිටීම 130.						
365	හපුතලේගම	විකිනීමට	පරන කෝපි වත්ත	16	3 30	10
පිහිටීම 136.						
Q 14	එම	විකිනීමට	කුරුඳු සහ කෝපි	8	0 0	10
R 14	—	එම	හොඳ කෝපි	3	1 2	10
පිහිටීම 80.						
210	මාරගලආල	විකිනීමට	පතන	1	2 36	10
211	එම	එම	හේන	5	1 13	10
212	එම	එම	එම	0	3 12	12
214	එම	එම	පතන	2	2 22	10
පිහිටීම 89.						
231	හරක්ගම	විකිනීමට	එම	4	3 11	25

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරකා සර්වේයර්ජනකල්පනාගෙන්ද, විකිනීම සම්බන්ධව උතුරු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සේවයේදී දුනගත කැකිත.

හරැර උපආණ්ඩුකාර උතුරු දිසාවේ ආණ්ඩුවේ,
ඩබ්ල්යු. ඩී. වෙලර්,
වැඩබලන මහසෙනෙකාරිස් වමිආ.

No. 343, P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 10, 1899.

ON Tuesday, September 26, 1899, at 1 o'clock P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachecheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Wellawaya division of the Badulla District of the Province of Uva. Preliminary plan 203. Applicant—General sale.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. B. P.	Upset Price per Acre. Rs.
W 18	Aralutalawayagama in Kalupahanawasama	Seneviratne Mudiyansele Punchirala, Tennakoon Mudiyansele Menikhami, widow of Mohotihami, and eight children	Patana	85 3 0	10
X 18	Migahamullahena and Rukkathagamullahena	do.	Patana and scrub	0 1 33	10
Y 18	Do.	do.	do.	0 1 34	10
A 19	Migahamulla or Rukkathagamullahapatana and Kapugahapotawakele	do.	Forest and patana	19 0 16	10
B 19	Wallauwakandurapatana	do.	Patana and scrub	0 1 0	10
C 19	Do.	Niyadabaduge Francisco Fernando	Cattle shed, chena, and garden	0 1 4	10
D 19	Do.	Seneviratna Mudiyansele Tennakoon Mudiyansele Menikhami, widow of Mohotihami, and eight children	Patana and scrub	0 1 18	10
E 19	Do.	do.	do.	0 2 13	10
F 19	Do.	do.	do.	0 2 37	10
G 19	Do.	do.	do.	0 1 16	10
H 19	Do.	do.	do.	0 1 10	10
I 19	Do.	do.	Patana	0 2 2	10
J 19	Do.	do.	do.	0 3 28	10
2786	Mapitikandepatana	Preliminary plan 799. Crown	Patana	25 3 15	15

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 343, P. OF U.

වෂ් 1899 ක්වූ අගෝස්තු මස 10 වෙනි දින කොළඹ
මහසෙක්කාරාධිපතිවරයාගේ කන්දෝරුවේදී.

ලබා දීමට ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂ් 1899 ක්වූ සැප්තැම්බර් මස 26 වෙනි දින වූ අගනරුවාද පස්වරු 1 ව බදු කවිවේරියේදී වෙන්දේසිකර විකුණනුට යොදනවා ඇත.

ලබාදීමට බදු පලයෙන් වැල්ලවාය කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිකියම 203. අයිතිකම් කියත්තා—සෙනවිරත්න මුදියන්සේලාගේ පුත්විසුල, මොනොවිටිකාමිගේ

කන්දෝරුවේ වන තෙත්තකෝන් මුදියන්සේලාගේ මැතින්හාමිද, දරුවෝ 8 දෙනාද.

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහන. අ. රු. ප.	අක්කර සක මිල. රු.
W18	කඵපනනවසමේ අරඵනලාවේගම	විකිනිමට	පහන	85 3 0	10
X 18	මිහනමුල්ලේසේන සහ රුක්කවි වනගහමුල්ලේගේන	එම	පහන සහ පදුරුසකිනඉඩම	0 1 33	10
V 18	මිහනමුල්ලේ නොහොත් රුක්කවි වනගහ මුල්ලේ පහන, කපුගහ පෝටාවේ කැල්ලේ	එම	එම	0 1 34	10
A 19	එම	එම	කැලෑව සහ පහන	19 0 16	10
B 19	වලව්වේ කදුරේ පහන	එම	පහන සහ පදුරුසකින බිම	0 1 0	10
අයිතිකම් කියත්තා—නියදේබැද්දගේ පුත්සිසිකු ප්‍රසාන්ද.					
C 19	එම	විකිනිමට	ගාල, සේන සහ වත්ත	0 1 4	10

අයිතිකම් කියවනා—සහතිරිත කෙත්තකොන් මුදියන්සේලාගේ මැතිකම මිසන දරුවෝ 8 දෙනා.

නො.	ගම	ඉල්ලීමකාරයා.	අන්දම.	මහන. අ. රු. ප.	අක්කර මිල. රු.
D 19	වලවිචේකදුරේ පහන	විකිනීමට	පහන සහ පදුරුසකින බිම	0 1 18	10
E 19	එම	එම	එම	0 2 13	10
F 19	එම	එම	එම	0 2 37	10
G 19	එම	එම	එම	0 1 16	10
H 19	එම	එම	එම	0 1 10	10
I 19	එම	එම	පහන	0 2 2	10
J 19	එම	එම	එම	0 3 28	10
සිතියම 799. අයිතිකම් කියවනා—රජසත්තක.					
2786	මාපිවිකන්දේ පහන	විකිනීමට	පහන	25 3 15	15

මේ ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්චනරාජලාභාගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ උදවදියාවේ ඒජන්ත උත්තාන්සේගෙන්ද දැනගතව පුළුවන.

ගරුභර උපාණ්ඩුකාර උතුමානත්තන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්යු. පී. ටේලර්,
වැඩබලන මහසෙක්‍රතාරීස් වමන.

No. 344, P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 10, 1899.

ON Tuesday, September 19, 1899, at 1 o'clock P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.
Preliminary plan 824. Village—Pallegama Millebedde.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
2874	General sale	Crown	Udaoyapatana	0 2 17	20
2875	Do.	do.	do.	0 1 21	20
2876	Do.	do.	do.	0 2 35	20
W 91	Do.	Abraham Cooray	Udapitiyapatana	1 3 25	15

Further information regarding these lands can be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Lieut.-Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 344, P. OF U.

දිනී 1899 ක්වු අකෝස්තු මස 10 වෙනි දින කොළඹ

මහසෙක්‍රතාරීස් උත්තාන්සේගේ කන්දෝරුවේදී.

උදවදියාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට දිනී 1899 ක්වු සැප්තැම්බර් මස 19 වෙනි දිනවු අගනරුවාද පස්වරු 1ට බදුළු කම්මේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

උදව දියාවේ බදුළු පලාතේ සවිකිද කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 824. ගම—මිල්ලබැද්දේ පල්ලේගම.

නො.	ඉල්ලීමකාරයා.	අයිතිකම් කියවනා.	අන්දම.	අක්කරයක් විකිනීමට පටන්ගන්න මිල.	
				මහන. අ. රු. ප.	රු.
2874	විකිනීමට	රජසත්තක	උඩමයේ පහන	0 2 17	20
2875	එම	එම	එම	0 1 21	20
2876	එම	එම	එම	0 2 35	20
W 91	එම	ඒබ්‍රහම්කුරේ	උඩපිටියේ පහන	1 3 25	15

මේ ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේඤ්චනරාජලාභාගෙන්ද, විකිනීම සම්බන්ධව උදවදියාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන්ද දැනගත හැකිය.

ගරුභර උපාණ්ඩුකාර උතුමානත්තන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්යු. පී. ටේලර්,
වැඩබලන මහසෙක්‍රතාරීස් වමන.

No. 345, P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 16, 1899.

ON Tuesday, October 10, 1899, at 1 o'clock P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
133	Galanihe	Galgedigegedara Kiri Wante	Chena 5 to 10 years	16 1 6	10
Preliminary plan 55.					
2913	Galagamuwagama	K. W. Siyatu	Paddy field	0 1 12	10
2914	Do.	do.	do.	0 0 35	15
Preliminary plan 832.					
224	Landewila	For general sale	Patana	2 0 22	10
Preliminary plan 85.					
270	Etinawela	For general sale	Paddy field	2 2 17	10
271	Do.	do.	do.	2 0 19	10
Preliminary plan 104.					
280	Medawela	For general sale	Abandoned field	0 2 7	15
281	Ketagoda	do.	do.	0 2 30	10
Preliminary plan 108.					
Preliminary plan 1,201.					
U 69	Madulla	For general sale	Paddy	0 1 38	10
X 69	Do.	—	do.	0 2 20	10
F 70	Do.	—	do.	0 1 25	10
F 69	Do.	—	do.	0 3 25	10
G 69	Do.	—	do.	0 3 33	10

Further information regarding these lands can be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Uva.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 345, P. OF U.

විෂි 1899 ක්වූ අගෝස්තු මස 16 වෙනි දින කොළඹ මහජනකාරීස් උත්තාන්සේසේ කන්රෝරුවේදී.

දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේසේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සත්කන ඉඩම් ආණ්ඩුවේ කිසිවක්වල ප්‍රකාරයට විෂි 1899 ක්වූ මක්කෝමු මස 10 වෙනි දිනවූ අගනරුවාද පස්වරු 10 වැනි කවි.වරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

උආව දිසාවේ දුර්ව පලාගේ උඩුකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැවෙලි.

සිතියම 55.

කො.	ගම.	ඉල්ලීමකාරයා.	අකුම.	මහත. අ. රු. ප.	අක්කර සක මිල. රු.
133	ගලකිසෙගම	තල්ගෙඩිගේගෙදර කීරි වත්තේ	අවුරුදු 5 සිට 10 දක්වා වස ඇති සේන්බිම	16 1 6	10
සිතියම 832.					
2913	ගලගමුව ගම	කේ. බබ්ලිච්. සිසාතු	කුඹුර	0 1 12	10
2914	එම	එම	එම	0 0 35	15
සිතියම 85.					
224	ලීන්දවෙල	විකිනිමට	පහත	2 0 22	10
සිතියම 104.					
270	ඉතනවෙල	විකිනිමට	කුඹුර	2 2 17	10
271	එම	එම	එම	2 0 19	10
සිතියම 108.					
280	මැදවෙලකැවගොඩ	විකිනිමට	අත්ඇරිච්ච කුඹුර	0 2 7	15
281	එම	එම	එම	0 2 30	10
සිතියම 1,201.					
U 69	මඩුල්ල	විකිනිමට	කුඹුර	0 1 38	10
X 69	එම	එම	එම	0 2 20	10
E 70	එම	එම	එම	0 1 25	10
F 69	එම	එම	එම	0 3 25	10
G 69	එම	එම	එම	0 3 33	10

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්කරුල්ලන්තාන්සේසේගේද, විකිනිම සමඟවදව උආවදිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේසේගේද දැනගත හැකිය.

ගරුහර උපආණ්ඩුකාර උතුමානස්වතන්සේසේගේ ආඥාව ලෙස,

ඩබ්ලිව්. ටී. වෙලර්,
වැඩබලන මහජනකාරීස් විමර්ශ.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Lieutenant-Governor, with the advice of the Executive Council acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for improving the sanitary condition of Nuwara Eliya town, to wit :—

Preliminary plan 4,838. Village—Nuwara Eliya town.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
S 809	Central swamp	Patana and swamp	F. C. Loos, Esq.	10	2	24
T 809	Do.	do.	J. Wickwar, Esq.	3	3	32
U 809	Do.	do.	P. Bois, Esq.	3	1	14
V 809	Do.	do.	Grand Hotel	6	3	26

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Nuwara Eliya on September 15, 1899, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,
August 18, 1899.

W. E. DAVIDSON,
Assistant Government Agent.

විෂය 1876 ක්ව අඩුරුද්දේ නොමිලට ගිනේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම් :—නුවරඑළිය නගරයේ සනීපක වැඩිදියුණුකිරීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබා ගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂය 1876"යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හත්වෙනි කාණ්ඩයේ කර තිබෙන පනොර්තුල්ල ප්‍රකාරයට කාරකමන්ත්‍රිකයාගේ මන්ත්‍රණයදැනුවල පලදායීවන බවට තීරණය කිරීමට අණලාභී තිබේ, එ ඉඩම් නම් :—

පිහිසම 4,838. ගම—නුවරඑළිය.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහල.
S 809	මධ්‍යම මඩවලුර	පහත සහ මඩවලුර	ඇච්. සී. ලෝස් දිගත්මයා	10 2 24
T 809	එම	එම	ජේ. එක්වර්ට් මහත්මයා	3 3 32
U 809	එම	එම	පී. බොයිස් මහත්මයා	3 1 14
V 809	එම	එම	ග්‍රැන්ඩ් හෝටලේ	6 3 26

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඔබ්බකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තමන්ගේ නොහොත් තමන් වෙනුවට ක්‍රියාකරණ අය වූ 1899 ක්ව සැප්තැම්බර් මස 15 වෙනි දින දැවල් 12 වන කනිසමට නුවරඑළියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඔබ්බා සහ මෙම ඉඩම් වෙනුවට ලේලාසිටින මුදල්මණ්ඩලයට ඇත්තාවූ තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට ඔබ්බව මෙයින් දැනගත යුතුයි.

වෂය 1899 ක්ව අංක 5 වන මස 18 වෙනි දින නුවරඑළියේ කම්බේරියේදී. විචල්ය. ජී. ඩේවිඩ්සන්, ආණ්ඩුවේ උ-එජන්ත මහ.

1876 ම් (බ්‍ර) - ක්ව 3 ම් ඉලක්කප්පද්දසින ක්ව 7 ම් පිරිවින ප්‍රකාරයට නුවරඑළියට උතුරු පසුපස පිහිටි ප්‍රදේශයකට පිහිටි ඉඩම්වලට අයිතිකර ගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂය 1876" යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ හත්වෙනි කාණ්ඩයේ කර තිබෙන පනොර්තුල්ල ප්‍රකාරයට කාරකමන්ත්‍රිකයාගේ මන්ත්‍රණයදැනුවල පලදායීවන බවට තීරණය කිරීමට අණලාභී තිබේ, එ ඉඩම් නම් :—

ප්‍රධාන පද්ධතියේ ඉලක්කප් 4,838. ග්‍රහණය—නුවරඑළිය.

ක්‍ර. සං.	කාණියින ක්ව පෙරා.	විපරාම.	උරුමකරුගේ නම.	විෂයය.
S 809	මහ කුඹුණක් කුඹුණ	පක්කිල	ආ. ජී. ලොස් කුමාර	10 2 24
T 809	එම	එම	ජේ. එක්වර්ට් මහත්මයා	3 3 32
U 809	එම	එම	පී. බොයිස් මහත්මයා	3 1 14
V 809	එම	එම	ආණ්ඩුවේ උ-එජන්ත මහ	6 3 26

ඉහත කී ඉඩම්වලට අයිතිකර ගැනීම සඳහා ක්‍රියාකරණ අය වූ 1899 ක්ව සැප්තැම්බර් මස 15 වෙනි දින දැවල් 12 වන කනිසමට නුවරඑළියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිඅන්දමේ අයිතිවාසිකම් කියා කියා සිටින්නට ඔබ්බා සහ මෙම ඉඩම් වෙනුවට ලේලාසිටින මුදල්මණ්ඩලයට ඇත්තාවූ තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට ඔබ්බව මෙයින් දැනගත යුතුයි.

වෂය 1899 ක්ව අංක 5 වන මස 18 වෙනි දින නුවරඑළියේ කම්බේරියේදී. විචල්ය. ජී. ඩේවිඩ්සන්, ආණ්ඩුවේ උ-එජන්ත මහ.

1899 ම් (බ්‍ර) ආණ්ඩුවේ 18 ම්. උ. ඩේවිඩ්සන්, ආණ්ඩුවේ උ-එජන්ත මහ.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Tuesday, August 29, 1899, the Government Agent for the Southern Province will put up for re-sale by public auction, at 1 P.M., the under-mentioned Toll Rents of the Southern Province from January 1 to December 31, 1900.

The purchaser will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of the properties tendered by him as security, and for examining and settling the security bond, and the fee charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security. Further information can be obtained on application to the Government Agent.

Galle District.

1. The road toll at Paradowewatta between the turn to Buona Vista Hill and the 74½ milepost on the main road to Matara, together with the Morawak korale road toll.
2. The bridge toll at Pol-oya.
3. The bridge toll at Bentota.
4. The road toll at the 57¼ milepost at Kahawe (Hikkaduwa).
5. The ferry toll at Halpatota.
6. The road toll at the 47½ milepost at Welitara in lieu of the bridge toll at Balapitiya.
7. The road toll on the road to Udugama, to be collected on the land Galwelawatta at or within 50 yards (southwards) of the junction of the Akmimana minor road with the Udugama principal road.
8. The minor tolls: Hirimura-Baddegama road, to be collected at the land called Galagahawatta on the Uluwitika junction between the 4th and 5th mileposts.
9. Ambalangoda-Elpitiya road, to be collected at the land called Tembiligahawatta at the Orowila bridge at Karandeniya between the 2nd and 3rd mileposts.
10. Labuduwa-Akmimana road, to be collected at the northern boundary of the land called Wellagahawatta at Totagoda between the 4th and 5th mileposts.
11. The bridge toll at Gintota.

Hambantota District.

12. The bridge toll at Walawe.
13. The road toll at Sinimodara between 118th and 119th mileposts with the branch road toll at Godakumbura on the road from Beliatta to Dikwella.

Matara District.

14. The bridge and minor road toll at Polwatta and the branch toll at Polkandan-eia.
15. The bridge and road toll at Akuressa.
16. The road tolls at Deundera, Godagama, Talpewala on the Hakmana line, and Bandattara on the Tudawe line.
17. Morawaka road toll about the 48th milepost.

Galle Kachcheri,
August 19, 1899.

R. N. THAINE,
for Government Agent

දකුණු දිසාවේ මෙහි පහත සඳහන් වෙන පාලම් රේඛා වර්ෂ 1900 ක්වු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන් වෙන දකුණු පළාතේ කෙටුපල්වල රේඛා වර්ෂ 1899 ක්වු අගෝස්තු මස 29 වෙනි අඟහරුවාද දවල් එකට ගාල්ලේ කවිචේරියේදී දෙවනු විකුකන බව මෙයින් දැනුම්දෙනවා ඇත.

ගැනුම්කාරයා විසින් ඉල්ලාපු ගන්නන් දහසෙන් කොටසකට වැටහෙන මුදල්ගනන සල්ලිවලින් වහාම ඇපතිබවට බැහැරා පමනකුත් කොට එම ඉල්ලීම උතු මානවතන් සේවිසින් භාරගන්නට ගෙනීනම් ඔහුගේ ඉල්ලීම උතුමානවතන් සේ විසින් එක්තුගත් බව දැනුමදුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගනනෙන් දෙකෙන් පංගුවකට වටිනා ඇප එක්තුගත් මුදුබස්පුවලින් ගෝ තුනෙන් පංගුවකට වටිනා ඇප මුදු ලෙන් ගෝ තිබා සම්පුණ්ණිකරන්නට බැහැර.

ඇප පිණිස තබනලද ඔප්පු සෝදිසි කිරීම සදහා ආණ්ඩුවේ ආද්වකාන් උත්තාන් සේව ගෙවියයුතු වූ කාස්තුවද, ඇප ඔප්පු සැදීමද, ඒවා සෝදිසිකර සම්පුණ්ණි කෙරීමට ආණ්ඩුවේ හලාමනාකාර පෙරකඳුරු තැනගේ කාස්තුවද, ඉඩම් තක්සේරුකෙරීමට සහ ඇප ඔප්පු රෙජිස්ට්‍රකෙරීමට ගෙවියයුතු වූ කාස්තුව ඔහු විසින් ගෙවන්නට බැහැර.

ඇප වෙනුවෙන් තබනලද ඉඩම්වල ඔප්පු ඒවා මිට පුළුම ඇපේකට නොහොත් උකසකට ගත් හැකි බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ට්‍රාර්තුනගෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතික පත්‍රය ලබාගැනීමට බැහැරකරන එසඳුට ඇප තබන අය විසින් දැරිය යුතුයි.

මේ ගැන වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තලත්තා තක්සේරුගෙන් ඉල්ලීමකල එට දනගත්ව පුළුවන.

ගාළු දිස්ත්‍රික්කයේ.

1. බොතවිසට කැණදට ගැරෙන වන්භිටත් මාන රට සහ මනපාරේ 74½ කනුවට අතරේ පරදුවවත්තේ පාරේ රේන්දසද සහ මොරවක් කොරලේට සහ පාරේ රේන්දසද.
2. පොල්බඳේ පාලම් රේන්දසද.
3. බෙන්තර පාලම් රේන්දසද.
4. නෙම්මර 57¼ කනුව සම්පයේ හිත්කඩුවේ කහ මේ පාරේ රේන්දසද.
5. හල්පාතොට හොටුල රේන්දසද.
6. බලපිටියේ රේන්දස වෙනුවට හොම්මර 47½ කනු සම්පයේ වැලිතර පාරේ රේන්දසද.
7. උඩුනම පාරේ රේන්දසද, අසකරණ සානස ගල්වෙල වත්තේදී නොහොත් අක්මීමනට සහ පාරේ තන්දියේ හිට බඹ පනහකට වැඩිනොවන දුර දකුණට.
8. හිරිමුරේ බද්දේනම පාරේ රේන්දසද, අස කරණ සානස උළුවිටියේ තන්දියේ හතරවෙනි කනුව වත් පස්වෙනි කනුවවත් අතරේ තිබෙන ගලහතවත් තේය.
9. කරන්දෙනියේ 2 සහ 3 වෙනි කනුවලට අතරේ එරවාලිල පාලම්ලන තැඹිලියන වත්තේදී අසකරණ පිණිස අඹලත්තොඩ ඇල්පිටියේ පාරේ රේන්දසද.
10. තොටගොඩ 4 වෙනි 5 වෙනි කනුවලට අතරේ වැල්ලගනවත්තේ උතුරුමාසිම ලග අසකරණ පිණිස ලබුදව අකමීමන පාරේ රේන්දසද.
11. හිත්තොට පාලම් රේන්දසද.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ.

12. වලවේ පාලම් රේන්දසද.
13. බෙලිඅත්තේ හිට දික්වැල්ලට සහ පාරේ ගොඩකුඹුරේ තිබෙන අතුරුපාරේ රේන්දසද සමග 118, 119 කනු අතරේ තිබෙන පිතිමෝදර පාරේ රේන්දසද.

මාතර දිස්ත්‍රික්කයේ.

14. පොල්වත්තේ පාලම් රේන්දසද, අතුරුපාරේ රේන්දසද සහ පොල්කඳුන් ඇල්ලේ රේන්දසද.
15. අකුරුසේ පාලම් සහ පාරේ රේන්දසද.
16. දෙවුන්දර ගොඩගම හක්වනපාරේ කල්පෙටල සහ තුඩාව පාරේ තිබෙන බත්වත්තර රේන්දසද.
17. 43 කනුවලග මොරවක පාරේ රේන්දසද.

ආර්. ඇන්. තෝන්,
ආණ්ඩුවේ ඒජන්තතුන වෙනුවට.
වර්ෂ 1899 ක්වු අගෝස්තු මස 19 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

A MENDED Specification, under Chapter VII. of Ordinance No. 23 of 1889, showing the allotments of land (including Crown land) to be benefited by the expenditure of the under-mentioned sum in the construction of the **Dedduwe Irrigation Works**; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amount due upon each allotment.

Amount in respect of which the allotments were originally liable in ten yearly instalments, Rs. 2,971.48.

Preliminary plan 4,723. Village—Angagoda.

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
1	Marthaowita	P. Endo Appu, P. Sanchi Appu, S. A. Baba Appu and others	E 499	1 1 1	2 1
2	Galaliyadda	Crown	F 499	0 2 38	1 18
3	Liyanageliyadda	do.	H 499	0 3 25	1 45
4	Alawatugodakumbura	James Peter de Silva	B 501	6 0 0	9 60
5	Alakanduliyadda or Mid-dinageliyadda	Crown	J 501	1 0 13	1 73
6	Galwilawannigewatta-addara	Adirian Sirimane of Balapitiya	13286	1 1 4	2 4
7	Mahaliyadda	Crown	S 497	0 3 16	1 36
8	Kirillagahaowita	do.	T 497	0 3 37	1 57
9	Wagura	do.	U 497	0 3 1	1 21
10	Badahelawatta addaraowita or Malugunageowita	do.	D 498	0 1 13	0 53
11	Malawigeliyadda	do.	E 498	0 0 28	0 28
12	Eramudugahaowita	Liyanagodage Odanis	F 498	0 2 1	0 81
13	Digana	Galakarage Don Aberan	G 498	0 1 0	0 40
14	Bogahaowita	Nallage Odiris and others	H 498	0 1 12	0 52
15	Bakmigahairawalla	Gintotage Dochan, Babahami, and Emalishami	I 498	1 0 22	1 82
16	Tambawitawagure and Tambawitawelagodella	Pelawattage Don Pedrick Alwis and P. Adrian Alwis	J 498	0 1 6	0 46
17	Helambageirawalla	Crown	K 498	1 1 8	2 8
18	Gintotagewatta	Gintotage Allis Appu and others	L 498	1 3 23	3 3
19	Konageirawalla	Crown	M 498	0 2 26	1 6
20	Bakmigahaliyadda	P. Endo Appu, Sanchi Appu, S. A. Baba Appu and others	N 498	0 3 27	1 47
21	Arasageliyadda	Crown	G 499	0 2 0	0 80
22	Hettiarachchigeliyadda	do.	I 499	0 3 25	1 45
23	Maluganage Eramudugahaliyadda	do.	J 499	0 2 6	0 86
24	Surigewalliyadda	do.	K 499	0 2 4	0 84
25	Beligahaliyadda	Galbodapayagalage Don Davith Bodarala	L 499	0 2 22	1 2
26	Patiragekanatiya	Patirage Aunaris Appu and P. Lensohami	Q 499	0 1 18	0 58
27	Arasageliadda (maha)	Crown	R 499	0 2 11	0 91
Village—Alawatugoda					
28	Ambalamgodageliadda	C. de S. S. Siriwardena	V 501	1 1 13	2 13
29	Bandarakumbura	George Dias Abeyasinha, Charles Daniel de Silva	W 501	9 0 0	14 40
30	Bandarayaya	do.	X 501	4 3 24	7 84
31	Polhenageliyadda	Crown	Y 501	1 0 23	1 83
32	Do.	Aranolis Alwis and Nambukarahelambage Don Hendrick Abraham and others	13287	0 2 9	0 89
33	Hikgahaowita	Don A. de A. Goonetilleke	Z 501	1 0 3	1 63
34	Wanigasekeraliyaddahatara	Nambukarahelambage Don Hendrick Abraham of Bentota	A 502	2 1 39	3 99
35	Hettiarachchigeliyadideke	Crown	B 502	3 0 13	4 93
36	Kumarageliyadda	Nambukarahelambage Don Hendrick Abraham	D 502	0 3 5	1 25
37	Mahaliyadda	Kodituwakkuge Joti Appu, L. Baron and others	F 502	1 0 13	1 73
38	Karauwa	Charles de S. S. Siriwardena	G 502	0 2 24	1 4
39	Karauwa-addaramahaliyadda	do.	I 502	2 1 28	3 88
40	Alakanduliyadda and Madinnageliyadda	Adirian Sirimane of Balapitiya	J 502	0 3 32	1 52
41	Walakataliyadda	Kodituwakkuge Joti Appu, L. Baron Appu and others	N 502	0 2 0	0 80
42	Mahaniyara	Kodituwakkuge Johannes and K. Adrian	O 502	0 2 26	1 6
43	Kanuketiya	Crown	P 502	0 0 16	0 16
44	Temmulaliyadda	do.	Q 502	0 3 22	1 42
45	Walakadaliyadda and Jambugashenageliyadda	David Perera Siriwardena	R 502	0 1 20	0 60
46	Karauwa-addaramahaliyadda	Kolonne Appuhamillage Abraham and Don Siman	S 502	0 2 36	1 16
47	Karanwewela and Panadureowita	David Perera Siriwardena	X 502	0 2 11	0 91

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs.
48	Kitulgahaowita, Polnaide-kumburewatta-addaraowita, PUNCHIPOLNAIDEKUMBURA	Adirian Kulasekera	... Y 502	... 1 0 36	... 1 96
49	Kekulandalawatta - addara-kerawa	do.	... A 503	... 4 0 17	... 6 57
50	Goroggahawatta-addarapat-tiya	Kunaiage Don Andris and others	... B 503	... 0 1 25	... 0 65
51	Talanwatta-addaraowita	K. A. Don Abraham, B. Sutin Appu	... D 503	... 0 2 2	... 0 82
52	Rilapaluwekerewe	Crown	... 13288	... 3 2 8	... 5 68
53	Pelagaswatta-addaraowita	K. Don Abraham and others	... H 503	... 0 1 37	... 0 77
54	Rilapaluwehela	Don David Kumarakoon	... I 503	... 1 1 3	... 2 3
55	Do.	Crown	... J 503	... 0 2 17	... 0 97
56	Rilapaluwewella	Don David Kumarakoon	... L 503	... 0 1 36	... 0 76
57	Alawatugodakumbura	A. P. Siriwardena, H. Pedrick, J. Wijewardena and others	... B 501	... 6 0 0	... 9 60
58	Telatiyagodaowita	do.	... C 501	... 4 3 28	... 7 88
59	Belatanaliyadda	Crown	... D 501	... 0 1 26	... 0 66
60	Eramudugahawatta-addarapattiya	do.	... E 501	... 0 2 30	... 1 10
61	Arasageliyadda	Don Abraham, Loku Singho, Daniel Appu, and M. Dissan	... F 501	... 0 2 33	... 1 13
62	Walageliyadda	Don Elizabeth Abeyanayake	... G 501	... 0 1 19	... 0 59
63	Wadumestrigeliyadda	Charles de Silva Samarasinghe Siriwardena	... H 501	... 0 1 37	... 0 77
64	Rajageliyadda	Liyanegodage Baba Appu and P. Caro Appu	... C 502	... 0 2 39	... 1 19
65	Marthaowita	Crown	... E 502	... 1 0 34	... 1 94
		Village—Warahena.			
66	Nawasigahaliyadda	David Perera Siriwardena	... M 503	... 0 1 30	... 0 70
67	Kapuwatta-addaraowita	Thomas de Alwis and Andris de Alwis	... A 506	... 0 2 1	... 0 81
68	Galagawaliyadda	Eliadurege Louis Fernando of Kalutara	... N 503	... 0 2 29	... 1 9
69	Galpottekerewa, Killaketiya-kerawe, Galpotteaddara-kumbura	Adrian Sirimane, Proctor of Bala-pitiya	... O 503	... 5 3 4	... 9 24
70	Potuwilayawala and Killaketiya	Thomas de Alwis Gunatilleke of Warahena	... P 503	... 19 3 33	... 31 93
71	Tunmullaowita	Pelawattage Don Baron and others...	... W 496	... 0 1 35	... 0 75
72	Tantirigaliyadda and Kap-puwaliyadda	Heirs of the estate of Wijayasuria Don Juanis (deceased)	... X 496	... 0 3 12	... 1 32
73	Watta-addaraowita	Don Telenis Gunasekera and others...	... Y 496	... 0 1 23	... 0 63
74	Ranmanayaliyaddakanatiya	do.	... Z 496	... 1 0 33	... 1 93
75	Diyambakoratuwa and Goda-koratuwa	do.	... A 497	... 1 1 15	... 2 15
76	Midigahakanatiya	do.	... B 497	... 0 1 14	... 0 64
77	Hatarahaula	Bodinagodage Don Carolis Appu	... D 497	... 0 2 28	... 1 8
78	Silvataliyadda, Walgoipala Sarentuwerowita, Mahaliyadda	Pelawattage Don Baron Appu and others	... E 497	... 1 2 23	... 2 63
79	Hathaulowitihata	Bodingodage Don Carolis	... F 497	... 1 0 34	... 1 94
80	Handapanliyadda	Crown	... H 497	... 0 1 12	... 0 52
81	Kirindiliyadda	Kumaravidanalage Eraias Appu and others	... K 497	... 0 0 37	... 0 37
82	Talgahaliyadda	Tunduwarari Dangahita and others...	... L 497	... 0 2 34	... 1 14
83	Wittahatchigewatta-addara	Warahenge Don Davit Appu	... M 497	... 0 1 0	... 0 40
84	Patirageliyadda	K. V. Uparis Appu and others	... N 497	... 0 1 4	... 0 44
85	Bodinagodageliyadda	Bodinagodage Don Carolis Appu	... O 497	... 0 1 0	... 0 40
86	Weliliyadda	Crown	... Q 497	... 0 1 2	... 0 42
87	Higgahapattiya	Andaberakara Dangahita	... R 497	... 0 1 13	... 0 53
88	Gerietaliyadda, Mahaliyadda, Wellagawaliyadda, Oruwalliyadda	Gintotage Allis and others	... V 497	... 2 1 36	... 3 96
89	Pin'kumbura	Crown	... W 497	... 3 1 25	... 5 45
90	Baduwatta-addara	Pelawattage Don Baron Appu and others	... X 497	... 0 1 29	... 0 69
91	Weerasekerage Delgahaliyadda	Crown	... Y 497	... 0 2 4	... 0 84
92	Witanageliyadda	Don Baron Lewis Gunasekera and others	... Z 497	... 0 2 16	... 0 96
93	Kuruvikanatiya and Kurundugahaliyadda	Bodinagodage Don Carolis Appu and others	... A 498	... 0 2 11	... 0 91
94	Weerasekerageliyadda	Crown	... B 498	... 0 1 6	... 0 46
95	Migahaliyadda	do.	... C 498	... 0 0 29	... 0 29
96	Oruwalaliyadda	Pelawattage Don Pedrick de Alwis and P. Adrian de Alwis	... O 498	... 0 0 24	... 0 24
97	Do.	do.	... P 498	... 0 2 18	... 0 98
98	Lamaetanigeliyadda	Crown	... Q 498	... 0 2 5	... 0 85
99	Tantirigeliyadda	Kitulgodagamage Hendrick Appu, P. Don Pedrick and others	... R 498	... 1 0 13	... 1 73
100	Kitulgahakanatiya	Crown	... S 498	... 0 1 31	... 0 71
101	Utukatuliyadda	Bodingodage Sutin Appu and others...	... T 498	... 0 1 37	... 0 77

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent.			Amount. Rs. c.
				A.	R.	P.	
102	Rukattanagahaowita	Helambage Don Uwaneris Appu <i>alias</i> Endoris Appu	U 498	0	1	12	0 52
103	Kottegeliyadda	Crown	V 498	3	2	17	5 77
104	Kurundugahaliyadda, Welliliyadda, Delgahali yadda	Bodingoda Don Charles, Leo Sutin Appu, and Kottege Babappu	W 498	2	1	2	3 62
105	Delgahaowita	Sanguge Ado Appu	X 498	0	2	3	0 83
106	Gangabodagewatta addaraowita	Crown	Y 498	0	0	36	0 36
107	Welliyadda	do.	Z 498	0	1	7	0 47
108	Hatarahaula	Sanguge Ado Appu and others	A 499	0	2	1	0 81
109	Kumarageliyadda	Crown	B 499	0	1	3	0 43
110	Hewawatta-addaraowita	do.	C 499	0	0	38	0 38
111	Etikitiwala	do.	D 499	0	1	14	0 54
112	Beligahaliyadda	do.	M 499	0	3	31	1 51
113	Sanguwakanatiya	do.	N 499	0	1	6	0 46
114	Rukattanagahaliyadda	Helambage Don Uwaneris Appu <i>alias</i> Endoris Appu	O 499	0	2	19	0 99
115	Wakatta	Crown	P 499	0	1	36	0 76
116	Galaliyadda	do.	S 499	1	0	18	1 78
117	Buruttagahaliyadda	Gintotage Allis Appu and Kornelis Appu	T 499	0	2	31	1 11
118	Niyaramekuliya	Bodingodage Sutin and others	U 499	0	2	11	0 91
119	Niyaramekuliya dayaya	Crown	V 499	0	2	3	0 83
120	Do.	do.	W 499	0	1	37	0 77
121	Kotteowita	do.	X 499	0	1	24	0 64
122	Kottegeowitiyaya	do.	Y 499	0	3	18	1 38
123	Kudawelagahapattiya	K. Ado Appu and others	Z 499	0	2	10	0 90
124	Niyaramekuliya dayaya	Crown	B 500	0	1	15	0 55
125	Kottegeowitiyaya	do.	C 500	0	1	14	0 54
126	Wirasekarage Punchinigana	do.	D 500	0	1	27	0 67
127	Burullagahaowita	Tappuwawari Tevaguru and others	E 500	0	1	18	0 58
128	Goragahapattiya	Danwattage Elias Appu and others	G 500	0	1	2	0 42
129	Obagedarawatta-addara	K. D. Davit Appu and others	P 500	0	1	29	0 69
130	Muttettuwa or Burullagahaowita	Crown	I 501	1	0	9	1 69
131	Kottegeowita	do.	K 501	0	1	19	0 59
132	Beligahaliyadda	do.	L 501	0	1	26	0 66
133	Adiriammaliyadda	do.	M 501	0	1	22	0 62
134	Wiraparageliyadda	do.	13285	0	1	13	0 53
135	Wiraparageattikagahaliyadda	do.	N 501	0	2	0	0 80
136	Kongahaliyadda	do.	O 501	0	1	32	0 72
137	Adiriammaliyadda	do.	P 501	0	1	27	0 67
138	Mahagalwella	do.	R 501	0	2	11	0 91
139	Galwellewatta-addaraowita	do.	T 501	0	3	25	1 45
140	Mahagalwella	do.	U 501	2	3	4	4 44
141	Degallegeiyadihata	Don Elizabeth Abeyanayaka	H 502	4	1	0	6 80
142	Potaliyadda	Koditukkuge Joti Appu, L. Baron Appu and others	K 502	0	1	27	0 67
143	Hampadameliyadda	Crown	L 502	0	1	29	0 69
144	Tantrige Kadarugahadigana	Kodituwakkuge Johannes Appu, M. Munis, W. Arnolis	M 502	0	1	28	0 68
145	Tantrigedigana and Kana-tideka	Kodituwakkuge Johannes Appu, M. Munis, K. Adirian and others	T 502	1	3	8	2 88
146	Kentuduwegeliyadda	Crown	U 502	0	2	37	1 17
147	Do.	Adirian Kulasekara of Gunatia	V 502	0	3	34	1 54
148	Bogahawala	do.	W 502	0	3	12	1 32
149	Kereweliyadda	Crown	Z 502	0	1	29	0 69
150	Talantotagodagoipala	Hendrick Perera Siriwardene	C 503	5	1	0	8 40
151	Nonageliyadda	Henege Don Johanis Pattinihami and others	K 503	0	2	27	1 7
Preliminary plan 4,779. Village—Dope.							
152	Danwattaowita	Crown	13,526	0	1	4	0 44
153	Do.	Punchi Hewage Edoris	13,528	1	3	10	2 90
154	Kahatagahawatta	Totaharadage Bastian	N 525	0	1	3	0 43
Preliminary plan 4,728. Village—Alawatugoda.							
155	Pattinnigeliyaddihata	Crown	P 504	3	1	37	5 57
156	Kongeliyadhihata	Helambage Don Hendrick Abraham and H. Siman Appu	Q 504	2	2	2	4 2
157	Tummulleliyadda	Crown	R 504	0	3	17	1 37
158	Pinliyadda	do.	S 504	0	2	10	0 90
159	Tunhaulliyadda	Warahenege Abraham	T 504	0	3	28	1 48
160	Wellabodakanatiya	K. A. Don Abraham, K. A. Telanis, and Don Siman and others	U 504	0	1	27	0 67
161	Wellabodaliyadda	Crown	V 504	0	3	17	1 37
162	Hatarahaulaliyadda	Adirian Sirimane, Proctor, of Bala-pitiya	W 504	2	0	25	3 45
163	Diganaowita	Crown	X 504	0	3	24	1 44

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
164	... Makapuliyadda	... Crown	... Y 504	... 1 1 21	... 2 21
165	... Handiranowita	... Adirian Sirimane, Proctor, of Balapitiya	... F 505	... 0 3 7	... 1 27
Village—Warahena.					
166	... Mahakumbura	... Eliadarge Lewis Fernando	... G 505	... 5 0 13	... 8 13
167	... Vitanageliyadda	... Adirian Sirimane of Balapitiya	... Z 504	... 0 3 37	... 1 57
168	... Talapatuatuweliyadda	... P. I. Terunnanse	... A 505	... 0 3 3	... 1 23
169	... Tittainwalaliyadda	... Hettiarachhige Don Siman	... B 505	... 0 2 21	... 1 1
170	... Galkanuweliyadda	... Crown	... C 505	... 1 1 0	... 2 0
171	... Dangahawalaliyadda	... Kolonne Appu, H. Don Abraham, H. Telanis Siman and others	... D 505	... 1 1 9	... 2 9
172	... Mahakanuweliyadda	... Adirian Sirimana of Balapitiya	... E 505	... 1 1 25	... 2 25
173	... Kumburaihala-addarkerewa	... Hunusimalage Andris	... I 505	... 1 3 7	... 2 87
174	... Warahenagekerewa	... Heirs of Hettiarachhige Abraham de Alwis	... J 505	... 1 2 18	... 2 58
175	... Tunmullekerewa	... Warahenage Don Hendrick Appu and Pelawattage Don Pedrick de Alwis	... K 505	... 8 0 31	... 13 11
176	... Nalawegoipala	... Hunu Simalage Andris and Dewapurage Bunje	... L 505	... 2 0 0	... 3 20
177	... Nindegoipala <i>alias</i> Elabada-liyadda	... Hasturi Arachchige Don William vedarala and others	... M 505	... 4 2 21	... 7 41
178	... Kadolgoipala	... Eliyadurage Lewis Fernando	... N 505	... 3 2 26	... 5 86
179	... Addarayaya	... Crown	... O 505	... 4 1 18	... 6 98
180	... Lunukerewa	... do.	... P 505	... 2 1 8	... 3 68
181	... Do.	... do.	... Q 505	... 19 0 0	... 30 40
182	... Bandarawatta-addaraowita	... Hettiarachhige Don Cornelis de Alwis of Warahena	... R 505	... 1 0 0	... 1 60
183	... Addarayaya	... Adirian Sirimana of Balapitiya	... S 505	... 5 1 27	... 8 67
184	... Do.	... V. Don Adirian Appu of Bentota	... T 505	... 5 0 27	... 8 27
185	... Galkissawatta-addaraowita	... Crown	... U 505	... 1 0 5	... 1 65
186	... Otekerewa	... Adirian Sirimane, Proctor of Balapitiya	... V 505	... 3 1 7	... 5 27
187	... Do.	... do.	... W 505	... 1 2 32	... 2 72
188	... Sakkiyawala - addarakarowita	... do.	... X 505	... 1 0 8	... 1 68
189	... Otekerewa	... do.	... Y 505	... 1 0 18	... 1 78
190	... Do.	... do.	... Z 505	... 1 0 12	... 1 72
191	... Handiranyaya	... Thomas de Alwis Gunatilaka and H. Don Siman de Alwis and others	... B 506	... 17 0 0	... 27 20
192	... Kalukadolghayaya	... do.	... C 506	... 26 0 24	... 41 84
193	... Gardiyaya	... Don Adirian Perera Siriwardena	... D 506	... 15 1 17	... 24 57
194	... Kadolgoipala	... David Perera Siriwardena	... E 506	... 3 2 28	... 5 88
195	... Kadola	... Hettiarachhige Don Charles and R. Adirian Lenora	... 13306	... 9 2 22	... 15 42
196	... Dawanekerewa	... Perera Siriwardana and David Perera Siriwardana	... F 506	... 2 3 38	... 4 78
Village—Dope.					
197	... Punchikumbura	... Eliyagdurage Lewis Fernando	... H 505	... 2 1 18	... 3 78
Village—Aturuwella.					
198	... Wirasekarayaya	... Adirian Sirimane, Proctor	... G 506	... 36 0 12	... 57 72
199	... Do.	... Crown	... H 506	... 9 2 27	... 15 47
200	... Gardiyaya	... David Perera Siriwardana	... I 506	... 1 0 21	... 1 81
201	... Dehulkadolkerenowita	... Don Cornelis Leonora and W. Porolis	... J 506	... 6 1 37	... 10 37
202	... Hatarahaula	... B. Don Davit Abeyawardana	... K 506	... 3 3 24	... 6 24
203	... Beddekerowita	... Don Carolis de Alwis Samaradiwakara	... L 506	... 1 3 30	... 3 10
204	... Bennaragegoipala	... Medagodage Andris and Bennarage Babichan	... M 506	... 0 2 27	... 1 7
205	... Ranawakagegoipala	... Hendirige Mendis and R. Porolis	... N 506	... 1 0 20	... 1 80
206	... Kerenowita	... B. Don Davit Abeyawardana and others	... O 506	... 3 1 15	... 5 35
207	... Mahagoipala	... Medagodage Nicholos and others	... P 506	... 2 0 5	... 3 25
208	... Hettigeipala	... Crown	... Q 506	... 0 1 36	... 0 76
209	... Tunhauila	... Bennarage Don Cornelis	... R 506	... 0 2 3	... 0 83
210	... Medagoddayakerenowita	... Don Davit Abeyawardana and others	... S 506	... 2 3 26	... 4 66
211	... Do.	... do.	... T 506	... 2 1 21	... 3 81
212	... Tunhaulkerenowita	... Don Cornelis Leonora and Don Porolis Appu	... U 506	... 3 0 19	... 4 99
213	... Kerenowita	... do.	... V 506	... 1 0 34	... 1 94
214	... Kerewa	... Don Carolis Leonora Wijawardana of Induruwa and H. A. Carolis and others	... 13307	... 11 1 20	... 18 20
215	... Tunhaulkadolgoipala	... Don Cornelis Leonora, Dolege Podi Sinno and others	... W 506	... 1 3 37	... 3 17
216	... Do.	... do.	... X 506	... 1 0 3	... 1 63
217	... Hatarahaneke ranowita	... Pedrick Van de Bona, J. P. de Silva and others	... Y 506	... 2 0 0	... 3 20
218	... Dikhenā	... Dolege Podi Sinno and others	... Z 506	... 1 0 14	... 1 74
219	... Muttettuwa	... Don Salman Samaranayaka	... 13308	... 0 3 20	... 1 40

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
220	Nindehena	Galbadage Samis Appu	A 507	1 3 31	3 11
221	Hatarahanekerenowita	Henadirage Mendis, W. Babappu and others	B 507	1 0 0	1 60
222	Lamatanigeipoalakerenowita	B. Don Davit Abeyawardana	C 507	0 3 23	1 43
223	Do.	Bennarage Isan Appu	D 507	0 2 9	0 89
224	Do.	Kumarage Johanis, B. I. Terunnanse	E 507	0 3 12	1 32
225	Do.	Abraham de Alwis	F 507	0 2 1	0 81
226	Do.	T. Adirian and others	G 507	0 1 36	0 76
227	Lamaetanageoipala	A. Allis Appu, D. D. Abeyawardana, and Henadirpatirage Sadiris and others	H 507	1 0 8	1 68
228	Dolagegoipala	Dolage Cornelis and others	I 507	1 0 6	1 66
229	Kerenowita	Kosgodage Banjappu and heirs of Kosgodage Caro	J 507	0 3 5	1 25
230	Do.	Don Cornelis Leonora, B. Don Davit Abeyawardana and others	K 507	2 0 23	3 43
231	Kankanageoipala	Munasinghe Don Harmanis, P. Don Metiyes and others	L 507	0 3 35	1 55
232	Sirimannegoipala	Robolge Cornelis Leonora and others	M 507	1 2 20	2 60
233	Wellabodageoipala	Don Davit Samaranyake	N 507	1 0 38	1 98
234	Kurunduwatta-addarahenadirageoipala	Charles Daniel de Silva and Baron Dassanayaka	O 507	1 0 0	1 60
235	Henadirage and Medagoda-goipala	Galbadage Agris and others	P 507	0 2 1	0 81
236	Weligodayaya	A. G. Medagodage Nicholas and others	Q 507	3 3 6	6 6
237	Weligodalunnote	do.	R 507	8 0 29	13 9
238	Kosgodagegoipala	Bennarage Cornelis	S 507	0 1 28	0 68
239	Kerenowita	B. Don Davit Abeyawardana	T 507	0 1 21	0 61
240	Radageoipala	T. Adrian, A. Bastian and others	U 507	1 0 0	1 60
241	Kosgodagehatarahenakerenowita	Pallege Abenis Appu and others	V 507	0 1 6	0 46
242	Panchagodagoipala	Bennarage Cornelis	W 507	0 1 9	0 49
243	Wattawalgoipala	C. D. Silva, D. J. de Alwis Jayasundara, and D. A. Abraham	X 507	1 0 5	1 65
244	Tunhenakerenowita	Hendrick Perera Siriwardena and W. D. Davit Appu	Y 507	0 2 23	1 3
245	Okaddaragoipala	Don Hendrick Appu, S. K. A. Allis Appu, H. Sadris, and W. Don Davit	Z 507	1 3 4	2 84
246	Do.	Kannangarge Derenis and Pallege Bastian	A 508	0 2 29	1 9
247	Addarayakerenowita	Don Davit Samaranyaka	B 508	2 0 4	3 24
248	Tunhaulkerenowita	Hendrick Perera Siriwardena and others	C 508	0 1 37	0 77
249	Do.	Kumarage Charles Appu	D 508	1 0 22	1 82
250	Do.	M. V. Don Hendrick, A. Allis and others	E 508	0 2 25	1 45
251	Dehaulkerenowita	A. Guneris and M. Andris Appu	F 508	0 3 31	1 51
252	Totageoipala	Totage Andris and P. Amaris	G 508	0 2 1	0 81
253	Polgahahenawela	Indajoti Terunnanse	13309	0 1 37	0 77
254	Palliyegerenowita	P. Abenis, B. Sadris, B. Daniel, W. Samis Appu and others	H 508	0 3 8	1 28
255	Addaragoipala	Salaman Samaranyaka	I 508	1 0 31	1 91
256	Dehulu	M. Nicholas and others	J 508	1 0 38	1 98
257	Nindekerenowita	Andris de Alwis Gunatilleke, W. Don Davit and others	K 508	0 3 1	1 21
258	Godanindehena	G. Lamaris, M. Adrian and others	L 508	1 3 30	3 10
259	Dikhenawela	Bennarage Podihamy	M 508	0 2 1	0 81
260	Medagoda Issarahayakerenowita	Bennarage Cornelis	N 508	1 0 7	1 67
261	Medagoda-addaradehula	Bennarage Cornelis and K. Johanis	O 508	0 1 3	0 43
262	Medagodaissarahayaya	Bennarage Cornelis	P 508	0 1 2	0 42
263	Kosgodagekerenowita	Pallage Abenis and others	Q 508	0 1 8	0 48
264	Assalageoipala	Assala Arachchige Adrian and A. Angohamy and others	R 508	1 1 39	2 39
265	Medagodaissarahayaya	Arawandarahewage James, A. Themis and others	S 508	0 3 35	1 55
266	Tunhaulkadola	Pedrick Vande Bona, J. P. Silva, and D. A. Abraham	T 508	3 0 14	4 94
267	Palliyageoipala	Bennarage Cornelis	U 508	2 1 16	3 76
268	Nallegenindehena	Idampitiyage Hendrick Appu and others	V 508	2 0 12	3 32
269	Nindehenayyakadola	Medagoda Nicholas, Andris, and others	W 508	1 2 37	2 77
270	Raigamagegoipala	Don Daniel de Alwis and others	X 508	1 0 33	1 93
271	Medagodaissarahakerenowita	Bennarage Cornelis	Y 508	1 2 20	2 60
272	Medagodaissarahayaya	Munasinha Don Harmanis and others	Z 508	0 3 31	1 51

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent.			Amount. Rs. c.
				A.	R.	P.	
273	Assalagegoipala	Henadirage Mendis and Wellabalage Samis	A 509	0	2	20	1 0
274	Hallalagedikhena	Cornelis Leonora	B 5.9	0	3	38	1 58
275	Tunhauia	Kumarage Juwanis A. Auனர்is and others	13310	2	2	18	4 18
276	Wellabalagegoipala	Don Davit Samaranyaka	C 509	0	3	37	1 57
277	Medagodaissarahayakerenowita	Don Hendrick Appu, Sinno Kannangara	D 509	0	3	25	1 45
278	Ranchagodagoipala	Bennarage Cornelis	E 509	0	1	38	0 78
279	Bennaragegoipala	Medagoda Don Andris, B. Isan Appu, and B. Babachan Appu	F 509	0	3	27	1 47
280	Nindahena	Akuratiyegamage Samuel Appu	G 509	1	3	8	2 88
281	Muttettuwa	Kumarage Karo Appu and others	H 509	1	1	3	2 3
282	Kurulugedikhena	Bennarage Isan Appu	I 509	0	1	31	0 71
283	Do.	Heirs of Susanna Hetiwida de Alwis	J 509	1	0	2	1 62
284	Punchikadola	Galbodage Lamaris, M. Don Andris, M. Adirian, and Bennarage Isan	K 509	0	3	29	1 49
285	Punchikadolakerewa	Nallege Telenis and Siman Appu	L 509	1	3	6	2 86
286	Kosgodagekerewa	Nallege Siman, N. Telenis, B. Sadris, C. D. de Silva, and D. A. Abraham	M 509	1	1	13	2 13
287	Muttettuwa	Bennarage Cornelis	N 509	1	0	9	1 69
288	Medagodaissarahayaya	Ranawakage Prolis and Bunjappu	O 509	1	2	29	2 69
Preliminary plan No. 4,739. Village—Galboda.							
289	Henadiragewatta-addaraowita	Kannangarage Appu Sinno and others	S 510	0	1	12	0 52
290	Do.	Akuratiyegamage Sediris Appu and W. Don David	T 510	0	1	11	0 51
291	Palliyagegoipala	T. L. Seneviratne and others	U 510	0	3	14	1 34
292	Bentaragewatta-addaraowita	Bennarage Tedis Appu and others	W 510	0	0	34	0 34
293	Leanagewatta-addarakumbura	Akuratiyegamage Allis, M. Nicholas, W. S. Appu and others	Y 510	0	3	30	1 50
294	Panduragoipala	Bennarage Sinchappu	Z 510	0	3	10	1 30
295	Tunhauia	Medagodage Don Andris Appu, B. D. P. Abewardana and others	A 511	0	2	33	1 13
296	Galagawagepandura	Wedanpalige Baba Appu and others	B 511	0	1	4	0 44
297	Galpottayayakerenowita	Galboda Arachchige Saranchi Appu, Malis and others	C 511	1	1	10	2 10
298	Bentaragegoipala	Bennarage Cornelis	D 511	0	1	18	0 58
299	Galpottayayakerenowita	David Amerasekara	E 511	0	1	10	0 50
299a	Do.	Crown	E 511	0	1	19	0 59
300	Patiragekumbura	Bennarage Sadris Appu and others	F 511	1	3	8	2 88
301	Galmullakerenowita	Charles Daniel de Silva	G 511	2	0	9	3 29
302	Assalagegoipala	Galbodage Lamaris and others	H 511	0	1	13	0 53
303	Imbulgahawatta-addara	Dolage Podi Sinno and others	I 511	1	1	10	2 10
304	Mahawelaowita	Medagoda Don Andris' heirs and others	J 511	3	0	18	4 98
305	Lenukerewa	Crown	13366	0	1	5	0 45
306	Diganeowita	Nallege Nikulas, B. Babichan and others	P 510	0	1	1	0 41
307	Adimaligewatta-addaraowita	Adinalige Adirian, P. Don Bastian and others	Q 510	0	2	29	1 9
308	Henadiragewatta-addaraowita	W. Jussey, K. Don Dermis, O. B. Andris Heratham and others	R 510	0	3	29	1 49
309	Liyanageaddara	K. Johanis and others	V 510	0	3	39	1 59
310	Bentaragewatta-addaraowita	Bennarage Cornelis	X 510	0	0	25	0 25
311	Mahahenfa	Bennarage Cornelis and Galbodage Lamaris	K 511	0	1	26	0 66
312	Do.	do	L 511	5	0	4	8 4
313	Hindra	Henadirage Mendis, D. Podi Sinno, B. Sadris and others	M 511	1	1	20	2 20
314	Ranawakageliyadda	Hendirage Mendis, R. Porolis and others	N 511	0	2	13	0 93
315	Bentaragegoipala	Crown, cultivated by Bennarage Sadiris and others	13368	0	2	17	0 97
316	Asalaowita	M. V. Samis Appu, B. Sadiris Appu, K. Edo Appu, G. Andris and others	O 511	0	2	29	1 9
317	Bihipillewa	Medagodage Johanis Appus' heirs and others	P 511	1	1	25	2 25
318	Wetakeiyawa	Kumarage Johanis and others	R 511	0	0	21	0 21
319	Kalubalayawatta-addara	Hendirage Mendis and others	S 511	0	0	12	0 12
320	Divelhenaowita	H. A. Gunatillake and others	T 511	0	1	24	0 64
321	Kalubalayawatta-addara	Medagodage Niculas, K. Caro Appu and others	U 511	0	2	25	1 5
322	Pillewa	Medagodage Adirian, K. Johanis, A. Alwis, and others	V 511	0	3	22	1 42
323	Muttettuwa or Panakantiya	Don Nicholas Karunaratna Arachchi	W 511	1	0	34	1 94
324	Do.	do.	X 511	0	0	35	0 35
325	Kankanangegoipala	Hendirage Mendis, Samuel Appu, D. Podi Sinno and others	Y 511	0	2	12	0 92
326	Do.	do.	Z 511	0	1	29	0 69

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
327	Hindra	B. D. S. Abayawardena, Tottaradage Adiriya and others	A 512	3 0 10	4 90
328	Dolageliyadda	D. Endappu, B. D. Pedrick and others	C 512	0 1 38	0 78
329	Baddegodawatta-addarawowita	Wickremetilaka Mudalige Don Hendrick and others	D 512	1 3 31	3 11
330	Henadiriageowita	Akuratiyegamage Guneris, K. Don Appusinna and others	E 512	1 1 8	2 8
331	Hewessageliyadda	B. D. D. Abewardana and others	F 512	0 2 28	1 8
332	Mahawilaowita	do.	G 512	6 2 0	10 40
333	Mandetaryakekerenowita	Kosgoda Bunjappu, Hendrick Appu and others	H 512	0 2 33	1 13
334	Mahawilalamaetanagegoipala	Galboda Arachchige Mallis Appu, Sarnelis Appu and others	I 512	0 1 2	0 42
335	Mandagalayayakerenowita	Bennarage Cornelis, K. Caro Appu (under dispute between claimants, who called the field Mahawilaowita)	J 512	1 1 15	2 15
336	Mandagalayadikhena	Charles de Silva	K 512	0 1 39	0 79
337	Do.	Kosgodage Bunjappu and others	L 512	0 3 37	1 57
338	Asalagedikhena	R. J. Leonora	M 512	0 2 37	1 17
339	Mahawelaowita	A. Bahappu, Adrian Appu and others	N 512	7 0 13	11 33
340	Do.	Bennarage Podi Appu Sadris Vederala	O 512	1 3 36	3 16
341	Do.	Don Nicholas Karunaratne and three others	P 512	1 3 1	2 81
342	Do.	Undiyage Pichoris, Bastian and others	Q 512	4 0 10	6 50
343	Do.	Charles de Silva	R 512	0 3 14	1 34
344	Do.	Kosgodage Caro Appu, Sadris and others	S 512	1 1 31	2 31
345	Do.	B. D. D. Abewardana and others, claim as part of Lot G 512; Bendarage Podi Appu and others also claim as part of lot N 512	T 512	1 1 30	2 30
346	Tanaliyadda or Talapatnatuwa	B. D. D. Abewardana, Don C. Leonora and others	U 512	0 3 36	1 56
347	Lintotayawatta-addara	B. D. D. Abewardana and others	V 512	0 3 32	1 52
348	Asalageowita	Assalage Adirian Appu, Sardelis Appu and others	W 512	0 1 19	0 59
249	Tappatiyawatta-addarawelipotataddara	B. D. D. Abewardana, C. Leonora and others	X 512	1 2 18	2 58
350	Ekadagoipala	Pitagalage Don Haramanis Appu, D. Endappu and others	Y 512	0 2 18	0 98
351	Kurunduwatta-addara	Dolage Endappu, Podisinna Appu and others	Z 512	1 0 3	1 63
352	Kahatagahawatta-addarawowita	Baddagama Vidanelage Don Hendrick Appu and others	A 513	1 3 20	3 0
353	Egodaowita or Kiripallagahaowita	Totaharadage Adiriya, V. Pichoris, R. Prolis, D. Edappu and others (part of T. P. No. 161,119)	B 513	0 3 9	1 29
354	Nedaraowita	Undiyage Pichoris Appu, Babasinno and others	C 513	2 0 0	3 20
355	Nedureowitapolageliyadda	Dolage Endappu, Karanchi Appu and others	D 513	0 0 34	0 34
356	Muttageeliyadda	do.	E 513	0 3 0	1 20
357	Huniyankepuliayadda	Undiyage Pichoris Appu and others	F 513	0 2 22	1 2
358	Mahaliyadda	Velatantiri Gurnansalage Don Porolis; D. Carolis Lenora and others	G 513	1 3 3	2 83
359	Nilamawattaliyadda	Don Davit Abewardana	H 513	1 0 19	1 79
360	Huniyankepuliayadda	Kosgodage Janis Appu	I 513	0 1 21	0 61
361	Nilamawatta-addaraowita	Baddegama Vidanelage Don Davit Abewardana and others	J 513	0 1 17	0 57
362	Bogahawatta-addara or Hewasagewatta-addarawowita	D. B. Abewardana, Cornelis Leonora	K 513	1 0 31	1 91
363	Gurunanselagegoipala	Kosgoda Caro Appu and others	L 513	0 1 7	0 47
364	Galpotayayatotagegoipala	Totage Andris and others	M 513	0 1 12	0 52
365	Hettigeipoipala	Bennarage Sincho Appu and others	N 513	0 0 20	0 20
366	Do.	do.	O 513	0 1 2	0 42
367	Tunhaua	Kosgodage Johanis Nicholas and others	P 513	1 2 0	2 40
368	Galpottayakerenowita	Bennarage Cornelis	Q 513	0 3 19	1 39
369	Galpottahatarahaua	Baddegama Vidanelage Don Hendrick Abewardana, R. J. Leonora and others	R 513	0 3 24	1 44
370	Gasgedigehatarahaua	Galbodge Lamaris and others	S 513	0 3 33	1 53
371	Do.	Palliyage Bastian	T 513	0 1 29	0 69
372	Ranchagodagoipala	Bennarage Cornelis	U 513	0 1 31	0 71
373	Mahahenapalliyakerenowita	Pitagalakankanage Don Bastian and others	V 513	2 0 22	3 42
374	Medagodaninedehena	Medagodage Don Andris Appu, G. Andris and others	W 513	2 0 28	3 48
375	Hatarahaua	Medagoda Nicholas Appu and others	X 513	0 3 12	1 32

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
376 ...	Hatarahaula	Henadirage Mendis and others	Y 513 ...	1 2 26 ...	2 66
377 ...	Do.	Meegamavellabage Don Andris Appu, A. Samuel Appu and others	Z 513 ...	1 3 9 ...	2 89
378 ...	Dehaua	do.	A 514 ...	1 0 11 ...	1 71
379 ...	Hulanbeddagoipala	Bennarage Isan Appu and others	B 514 ...	0 1 37 ...	0 77
380 ...	Tunhaua	Charles Daniel de Silva	C 514 ...	0 2 18 ...	0 98
381 ...	Galagamapandura	Bennarage Cornelis Appu	D 514 ...	0 2 8 ...	0 88
382 ...	Pashaua	Henadirage Samuel Appu	E 514 ...	0 1 7 ...	0 47
383 ...	Hatarahaula	Bennarage Cornelis	F 514 ...	0 2 13 ...	0 93
384 ...	Pashaua	Pitigalage Juwan	G 514 ...	0 2 4 ...	0 84
385 ...	Godahatarahaula	Henedirage Mendis Appu and others	H 514 ...	0 2 10 ...	0 90
386 ...	Hatarahaula	Kosgodage Caro Appu and others	I 514 ...	0 2 16 ...	0 96
387 ...	Punchihatarahaula	Bennarage Cornelis	J 514 ...	0 2 13 ...	0 93
388 ...	Vittachchigeipala	Dolage Podisinno Appu and others	K 514 ...	1 0 31 ...	1 91
389 ...	Dikgenkerainowita	Pitikankanangé Don Nicholas, B. Samuel and others	L 514 ...	0 1 23 ...	0 63
390 ...	Ranawakagedehaula	Bennarage Sadris Appu, J. Hendrick and others	M 514 ...	1 0 38 ...	1 98
391 ...	Dikgoipgala	Galboda Lumaris Appu and others	N 514 ...	0 3 13 ...	1 33
392 ...	Mandagala	Don Davit Abeywardane and others	O 514 ...	0 2 2 ...	0 82
393 ...	Walugeipala	Dolage Podisinno Appu and others	P 514 ...	0 1 27 ...	0 67
394 ...	Do.	Charles Daniel de Silva	Q 514 ...	0 1 15 ...	0 55
395 ...	Sirimanagegoipala	Bennarage Cornelis	R 514 ...	0 2 0 ...	0 80
396 ...	Muttetuwa	Dolage Podisinno Appu and others	S 514 ...	1 0 3 ...	1 63
397 ...	Do.	A. S. Davit Appuhamy and others	T 514 ...	0 2 6 ...	0 86
398 ...	Ranchagodagoipala	Ranchagodage Appusinnno Appu and others	U 514 ...	0 1 28 ...	0 68
399 ...	Mahahenamerinchigeipala	D. D. Samaranyaka and others	V 514 ...	0 0 36 ...	0 36
400 ...	Kerenowita	Totaharadage Adiriya	W 514 ...	0 1 0 ...	0 40
401 ...	Totagegoipala	Totage Andiris Appu	X 514 ...	0 1 1 ...	0 41
402 ...	Henadiragegoipala	Charles Daniel de Silva	Y 514 ...	0 3 28 ...	1 48
403 ...	Ranawakagedehula	Bennarage Sadiris Appu and others	Z 514 ...	0 1 15 ...	0 55
404 ...	Kankanangeipala and Pashaua	Hendadirage Mendis Appu and others	A 515 ...	0 3 18 ...	1 38
405 ...	Galpottayayakankanangeipala	Bennarage Sadiris	B 515 ...	0 1 12 ...	0 62
406 ...	Bennarage and Ranchagodagegoipala	Bennarage Cornelis	C 515 ...	2 3 21 ...	4 61
407 ...	Bennaragegoipala	do.	D 515 ...	1 0 3 ...	1 63
408 ...	Hettigekerenowita	J. D. Alwis, S. Jayasundara and others	E 515 ...	1 0 33 ...	1 93
409 ...	Do.	do.	F 515 ...	0 3 36 ...	1 56
410 ...	Kudahatarahaula	Marapotirage Sinno Appu, Siman Appu, M. Johanis and others	G 515 ...	1 1 0 ...	2 0
411 ...	Hatarahaulkadolla	Dolage Cornelis Appu, W. Porolis and others	H 515 ...	1 0 15 ...	1 75
412 ...	Galpotayaye Punchihatarahaulkadulkerenowita	B. D. D. Abeywardena, Don C. Leonora, W. D. Davit and others	I 515 ...	1 0 19 ...	1 79
413 ...	Do.	do.	J 515 ...	2 3 28 ...	4 68
414 ...	Hatarahaulkerenowita	A. P. Siriwardene, W. Porolis and others	K 515 ...	3 0 22 ...	5 2
415 ...	Galpotayayamahahatarahaula	Marapatirage Sinno Appu, Siman Appu and others	L 515 ...	3 1 5 ...	5 25
416 ...	Pashaulkadolla	do.	M 515 ...	1 1 12 ...	2 12
417 ...	Galpotayayapashanekadolla	B. V. D. D. Abeywardene, D. C. Leonora and others	N 515 ...	1 1 9 ...	2 9
418 ...	Do.	A. Allis, B. D. D. Abeywardene, W. Porolis, B. Leonora and others	O 515 ...	1 1 3 ...	2 3
419 ...	Do.	Don Carolis Kotachi and H. A. Don Charles	13369 ...	1 1 22 ...	2 22
420 ...	Do.	D. C. Leonora, and W. G. Don Prolis	P 515 ...	1 2 2 ...	2 42
421 ...	Mandagalayayahembugegoipala	D. N. Karunaratne, D. D. Samaranyaka and others	Q 515 ...	1 2 8 ...	2 48
422 ...	Gamayawala	H. de Alwis Goonatilleka, W. Agonis Appu and others	13370 ...	6 3 31 ...	11 11
423 ...	Mandagalakerenowita	B. D. D. Abeywardana, D. C. Leonora, W. D. Davit and others	R 515 ...	7 0 26 ...	11 46
424 ...	Galpottayayahembuge	W. Porolis Appu	S 515 ...	1 0 36 ...	2 76
425 ...	Mandagahalakadolla	Pitigalage Don Harmanis Appu and others	T 515 ...	1 2 6 ...	1 66
426 ...	Mandagalayayakerenowita	Undiyage Pichoris Appu, Bastian and others	U 515 ...	0 2 32 ...	1 12
427 ...	Do.	do.	V 515 ...	1 0 18 ...	1 78
428 ...	Do.	B. D. D. Abeywardana, Prolis and others	W 515 ...	0 2 22 ...	1 2
429 ...	Do.	Nallage Sinno Baba	X 515 ...	0 3 32 ...	1 52
430 ...	Mandagalagoipala	Ranawakage Sandis Appu, Emanis and others	Y 515 ...	1 0 6 ...	1 66
431 ...	Mandagahaowita	Assalage Adirian, Sadiris, B. Suitappu, J. Udaris, Baron and others	Z 515 ...	1 3 37 ...	3 17
432 ...	Galpottayayakadolla	Assalage Babappu, B. Baron, and others	A 516 ...	1 3 12 ...	2 92

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
433 ...	Ginpatakerenowita	Assalage Babappu, B. Baron and others	B 516 ...	1 1 11	2 11
434 ...	Gumayawalabokka	P. Sandris, P. Sadris, and Magris	13371 ...	7 1 17	11 77
435 ...	Mandagalayayakerenowita	Charles Daniel de Silva	C 516 ...	0 2 8	0 88
436 ...	Kerenowita	D. C. Leonora, D. Porolis, Don Sadris	D 516 ...	1 3 7	2 87
437 ...	Mandagalayayakerenowita	B. D. D. Abeywardana, D. C. Leonora and others	E 516 ...	1 1 31	2 21
438 ...	Do.	Kosgodage Cornelis Appu, J. Henda Appu, B. Suitappu and others	F 516 ...	0 2 19	0 99
439 ...	Do.	Kosgodage Carolis, D. N. Karunaratne, J. Andris and others	G 516 ...	0 2 38	1 18
440 ...	Do.	Kosgodage Cornelis, D. N. P. Karunaratne, J. Hendrick, B. Suitappu and others	H 516 ...	1 0 10	1 70
441 ...	Alutkadolla	Undiyage Pichoris Appu and R. Carolis of Galboda	13372 ...	2 0 6	3 26
442 ...	Mandagalayayakerenowita	Undiyage Pichoris Appu, W. Bastian Appu, and others	I 516 ...	2 0 19	3 39
443 ...	Mahawelakosgodagegoipala	Jorsinho Sinno Appu, Bunjo Appu and others	J 516 ...	3 3 12	6 12
444 ...	Mandagalayaya	do.	13373 ...	0 1 23	0 63
445 ...	Mandagalayayakerenowita	D. N. de Silva Karunaratne and others	K 516 ...	0 1 2	0 42
446 ...	Do.	do.	L 516 ...	0 0 34	0 34
447 ...	Tunmullaowita	Totalaradige Adiriya, Saya and others	M 516 ...	0 2 16	0 96
448 ...	Tunhaukerenowita	A. Perera Siriwardene, V. Don Porolis, D. Davit and others	N 516 ...	2 0 24	3 44
449 ...	Mandagalayayakerenowita	Don Cornelis Leonora Wijewardane...	13374 ...	1 2 16	2 56
450 ...	Do.	D. N. de Silva Karunaratne, P. Caro and others	O 516 ...	0 2 19	0 99
451 ...	Mandagalayayakerenowita	Idanpitiye Baronchi, A. Andris, K. Cornelis and others	P 516 ...	0 2 9	0 89
452 ...	Tunmodara-alutkadolla	Kosgodage Podi Sinno, I. Adrian and others	Q 516 ...	2 2 38	4 38
453 ...	Godellawatta-addaraowita	Undiyage Don Bastian Appu, W. Pichoris, Cornelis and others	R 516 ...	1 1 13	2 13
454 ...	Muttetuwa	Arsalage Babappu, B. Podiappu and others	S 516 ...	1 1 32	2 32
455 ...	Kosgodagewatta-addara	Jorsige Punchiappu, S. Hendrick and others	T 516 ...	1 2 28	2 68
456 ...	Dolageliyadda	Undiyage Pichoris	U 516 ...	0 1 19	0 59
457 ...	Pokunalangahiyadda	W. Porolis and others	V 516 ...	0 1 31	0 71
458 ...	Mundagalayayakerenowita	Kosgodage Allis, K. Bunjappu	W 516 ...	1 1 23	2 23
459 ...	Hatarahaula	W. Porolis Appu, B. D. D. Abeywardana, D. C. Leonora and others	X 516 ...	15 1 17	24 57
460 ...	Goipalakerenowita	B. D. D. Abeywardana and others	Y 516 ...	3 0 23	5 3
461 ...	Tunmodarakadolla	Crown	13375 ...	1 1 0	2 0
462 ...	Ginpotakerenowita	Charles Daniel de Silva	Z 2516 ...	0 3 7	1 27
463 ...	Pansalalangaowita or Kosgodagegoipala	Welatantirigurunanselage Porolis	A 517 ...	0 3 30	1 50
464 ...	Goipalakerenowita	Nallage Telenis of Gangama	13376 ...	0 3 30	1 50
465 ...	Do.	T. Adiriya, Bastian, S. Docho, Nocho and others	B 517 ...	2 1 5	3 65
466 ...	Do.	Nallage Telenis Appu, I. Baronchi and others	C 517 ...	1 0 6	1 66
467 ...	Do.	Crown	13,377 ...	1 0 15	1 75
468 ...	Do.	Arsalage Bastian and others	D 517 ...	1 1 29	2 29
469 ...	Watta-addaraowita	Kosgodage Podisinno Appu, Caro and others	E 517 ...	1 0 19	1 79
470 ...	Mandagalayayaowita	Galboda Arachchige Mallis Hendappu and others	F 517 ...	0 3 26	1 46
471 ...	Gintokerenowita	W. Porolis and Podiappu	G 517 ...	0 3 29	1 49
472 ...	Mandagalakerenowita	Galboda Arachchige Mallis Appu, D. Saralis Appu and others	H 517 ...	0 3 35	1 55
473 ...	Do.	D. N. S. Karunaratne and others	I 517 ...	0 3 18	1 38
474 ...	Ginpotaoowita	B. D. D. Abeywardana, C. Leonora, W. Davit and others	J 517 ...	1 0 19	1 79
475 ...	Do.	Idanpitiyage Baronchi Appu and others	K 517 ...	0 2 22	1 2
476 ...	Ginpotakerenowita	Jorsige Sedis Appu, K. Don Porolis and others	L 517 ...	2 0 0	3 20
477 ...	Do.	Charles Daniel de Silva	M 517 ...	1 1 33	2 33
478 ...	Do.	Kanarachchige Baron Appu, and K. Amaris Appu	N 517 ...	1 1 31	2 31
479 ...	Do.	A. Juan Thomas, B. Charles and others	O 517 ...	1 0 28	1 88
480 ...	Do.	T. Bastian, V. Charles and others	P 517 ...	0 2 15	0 95
481 ...	Gedarawatta-addaraowita	G. A. Mallis Appu, Endappu, Punchiappu, D. Saralis and others	Q 517 ...	1 3 13	2 93
482 ...	Galbodogedarawatta-addaraowita	B. D. D. Abewardana, D. C. Leonora and others	R 517 ...	1 3 16	2 96
483 ...	Ginpotakerenowita	B. D. D. Abeywardana, W. Don Porolis, W. Davit and others	S 517 ...	2 2 16	4 16
484 ...	Mandagalayayaowita	D. N. de Silva Karunaratne, W. Pichoris and others	T 517 ...	0 1 14	0 64

No.	Name of Field.	Name of Proprietor or Claimant	Survey Reference.	Extent. A. R. P.	Amount Rs. c.
485	Ginpotakerenowita	B. D. D. Abeywardana, W. Davit and others	U 517	0 1 21	0 61
486	Ginpotaowita	Arumandahewaradage Sanchi	V 517	2 0 0	3 20
487	Do.	Arumandahewaradage Thomisa and others	W 517	3 1 23	5 43
488	Ginpotakerenowita	A. Sanchi, T. Saiya Sinno	X 517	1 1 5	2 5
489	Do.	A. Thomisa and others	Y 517	5 1 34	8 74
480	Do.	do.	Z 517	1 1 8	2 8
491	Halpotaowita	Dolage Andris Appu, B. V. Don Hendrick and others	A 518	0 1 20	0 60
492	Do.	B. D. D. Abeywardana, E. A. Abeywardana and others	B 518	0 2 8	0 88
493	Do.	do.	C 518	0 3 28	1 48
494	Do.	do.	D 518	1 0 0	1 60
495	Gammedawatta-addaraowita	B. D. D. Abeywardana, D. C. Leonora, W. Davit and others	E 518	3 1 27	5 47
496	Hatuwanwatta-addaraowita	do.	F 518	2 0 10	3 30
497	Hompalapitiyawatta-addaraowita	D. N. de Silva Karunaratne and others	G 518	2 2 25	4 25
498	Pingewatta-addaraowita	do.	H 518	1 2 27	2 67
499	Paiyagalagegedarawatta-addaraowita	do.	I 518	1 1 33	2 33
500	Daluwatta-addaraowita	Galboda Arachchige Mallis Appu, Endappu and others	J 518	0 2 4	0 84
501	Gankandawatta-addaraowita	Pindiyaage Pichoris, W. Davit Appu and others	K 518	0 3 10	1 30
502	Viranetiyyawatta-addara	Paranaliyanage Don Sadris and others	L 518	0 2 24	1 4
Preliminary plan 4,779. Village—Malagama.					
503	Maskumbura or Kadurugaha owita	Ranchagoda Selenchi, Don Amaris Gunasekera and others	A 522	3 1 18	5 38
504	Katurunda-addaraowita	Ranasinghe Arachchige Don Samuel	B 522	0 2 28	1 8
505	Alutgedarawattaowita-addara	Totage Udaris Appu, Ranchagodage Sian Appu, Appu Sinno, and Hendrick Appu	C 522	2 3 26	4 66
506	Katukurunda-addarapenumkumbura	Totage Andris, P. Bunjappu, P. Janis and others	D 522	5 0 0	8 0
507	Totagewatta-addaraetoraowita	Totage Tegis Appu, Don Amaris and others	E 522	6 2 31	10 71
508	Totagewatta-addaranegeni-irakumbura	Totage Tegis Appu, Karo Appu, Don Amaris Gunasekera and others	F 522	2 1 34	3 94
509	Wella-addaraowita	do.	G 522	0 2 8	0 88
510	Do.	Don Nikulas Karunaratna, B. D. D. Abeywardana and others	H 522	0 3 12	1 32
511	Yalayamawellaowita	Nallage Adirian, T. Meku, Themis, Charlo and others	I 522	2 2 7	4 7
512	Totabadawatta-addara	Ammandaradawage Themis, T. Bastian and others	J 522	2 2 26	4 26
513	Goiwatabissakumbura	Totage Andris	K 522	0 1 18	0 58
514	Ataraowita	do.	L 522	0 2 12	0 92
515	Yalagama welagalagawaowita	Ranchagodage Don Hendrick de Silva	M 522	0 1 33	0 73
516	Pataganwatta-addaragalagawaowita	Totage Danchihamy, Andris and others	N 522	0 2 11	0 91
517	Etorawita	W. Don Andiris, S. Porolis, Don Davit and others	O 522	2 0 30	3 50
518	Totabadawatta-addara	Arumandarage Bastian, Thomis, T. Adiriya and others	P 522	3 0 0	4 80
519	Pingewatta-addara	Amalage Babappu, Tedis, K. Agis and others	Q 522	2 1 22	3 82
520	Pattaganwatta-addaraowita	Totage Udaris, Sadiris Appu and others	R 522	0 1 35	0 75
521	Payagalagewatta-addaraowita	Ranchagoda Appu Sinno, Siyan Appu and others	S 522	5 1 13	8 53
522	Yalayamawellaowita	Nallage Siman Appu and others	T 522	1 0 11	1 71
523	Ruwanpuregewatta-addaraowita	Amalage Tedis, K. Andris, Porolis and others	U 522	0 1 10	0 50
524	Do.	do.	V 522	0 0 33	0 33
525	Do.	do.	W 522	0 0 33	0 33
526	Do.	do.	X 522	0 0 38	0 38
527	Bogahaweladegodakumbura	Paranamanage Andiris, J. P. Sadiris and others	Y 522	4 2 18	7 38
528	Yalagamawellaowita	Amma Adaradawage Thomis, Bastian and others	Z 522	2 3 19	4 59
529	Do.	Singappuliradage Docha, A. Bastian and others	A 523	2 2 29	4 29
530	Do.	A. Thomis, S. Jana and others	B 523	1 2 15	2 55
531	Kurunduwatta-addaraowita	Totage Sadris, P. Hendrick and others	C 523	1 0 32	1 92
532	Kurunduwattaihalaudumulla	Totage Udaris, Andris, Sinno Appu and others	D 523	1 3 8	2 88

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent.			Amount. Rs. c.
				A.	R.	P.	
533	Bogahawaladegodakumbura	Paranamage Andiris Appu, T. P. Sadiris and others	E 523	1	0	32	1 92
534	Do.	do.	F 523	4	2	29	7 49
535	Bebilawelakumbura	Totage Udaris Appu, R. Sinno Appu, Hendrick and others	G 523	1	0	4	1 64
536	Do.	Maddumatotage Sinno Appu and Delenis	H 523	5	3	23	9 43
537	Do.	do.	I 523	1	0	5	1 65
538	Totagewatta-addaraowita	Totage Andiris	J 523	0	2	1	0 81
539	Mahapalawewatta-addaraowita	Ranchagoda Hendrick Silva	K 523	0	2	34	1 14
540	Bebilawelaismatteowita	Ranchagoda Caro Appu, Mendis and others	L 523	4	2	35	7 55
541	Bakmigahawatta-addara	Ranchagoda Mendis, Hendrick, Pedrick	M 523	0	0	36	0 36
542	Diganewalawatta-addaraowita	Amalage Siadoris, S. Edenisa and others	N 523	2	1	10	3 70
543	Yalagalawelagalagamaowita	Ranchagoda Hendrick de Silva	O 523	1	2	24	2 64
544	Dolagawaowita	do.	P 523	0	2	22	1 2
545	Dolagawaudumullaowita	Kannangarage Davit and others	Q 523	0	2	29	1 9
546	Galagawaowita	Ranchagodage Mathes	R 523	0	3	38	1 58
547	Buddapolaudumullaowita	Tokge Sadiris, Udaris and others	S 523	1	0	37	1 97
548	Dolagawaudumullaowita	Ranchagodage Mendis Appu and others	T 523	1	0	19	1 79
549	Buddapolaudumullaowita	Totage Danchihamy, Andiris and others	U 523	1	1	11	2 11
550	Do.	Totage Udaris, R. Appusinno, Hendrick and others	V 523	0	2	7	0 87
551	Buddapola or Dolaudumullaowita	The heirs of Ranchagoda Davit Appu, Appusinno, Suberis and others	W 523	0	1	20	0 60
552	Do.	Totage Andiris Appu, Addarawalage Porolis	X 523	0	0	31	0 31
553	Ambagahaudumulla or Buddapalaudumulla	Totage Andris Appu and others	Y 523	1	3	0	2 80
554	Welewilakumbura	Ranchagoda Appusinno, Mathes	Z 523	1	2	36	2 76
555	Yalagamawelasaruwelakumbura	Totage Andris Appu, Sinno Appu and others	A 524	9	3	2	15 62
556	Do.	do.	B 524	0	2	24	1 4
557	Olaganduwa-addara	Watawalage Agonis Appu and others	C 524	4	1	29	7 9
558	Yalagamawela	Ranchagoda Hendrick and D. D. Samaranyaka	D 524	1	2	23	2 63
559	Bebilawelaismatte or Yalagamawela	do.	E 524	1	0	21	1 81
560	Bakmigahawela-addaraowita	do.	F 524	2	0	34	3 54
561	Olaganduwa-addarakumbura	Watawalage Agonis Appu, Siman Appu and others	G 524	1	3	13	2 93
562	Olaganduwa-addarakumbura	Paranamage Pedrick Podi Appu	H 524	1	3	17	2 97
563	Wela-addaradiganaowita	Ranchagodage Porolis, Don Hendrick de Silva and others	I 524	3	2	29	5 89
Village—Galagame.							
564	Galagamkerewa	Amalage Tedis, Agiris, K. Andries and others	J 524	1	2	26	2 66
565	Do.	Charles Daniel de Silva	K 524	1	1	33	2 33
566	Do.	Nallage Siman Appu, Telenis Appu and others	L 524	0	3	1	1 21
567	Do.	Idampitiyage Baronchi Appu, Appusinno and others	M 524	0	2	24	1 4
568	Do.	do.	N 524	1	0	18	1 78
569	Do.	Amalage Adiris Appu, J. Saralis Appu and others	O 524	2	1	29	3 89
570	Do.	—	13527	1	3	4	2 84
571	Do.	Idampitiyage Hendrick, Pichoris and others	P 524	1	1	10	2 10
572	Do.	Nallage Siman Appu, Telenis Appu and others	Q 524	2	1	3	3 63
573	Do.	Don Porolis	R 524	0	2	21	1 1
574	Do.	Totaharadage Adiriyaappa and others	S 524	0	2	38	1 18
575	Do.	Totaharadage Bastian and others	T 524	0	2	24	1 4
576	Do.	A. Thomisa, B. Charles and others	U 524	0	1	29	0 69
577	Do.	Arumandaradahewage Bastian, Sadiris, Salma and others	V 524	2	0	37	3 57
578	Do.	do.	W 524	0	3	1	1 21
579	Do.	A. Thomisa, Adirian, Charles and others	X 524	3	3	27	6 27
580	Do.	Maggonaradahewage Adonchia and others	Y 524	0	3	5	1 25
581	Do.	do.	Z 524	0	1	9	0 49
582	Do.	A. Thomisa, Saiya and others	A 525	0	2	32	1 12
583	Do.	do.	B 525	0	1	10	0 50

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
584	Galagamkerewa	Cornelis Leonora	C 525	0 2 17	0 97
585	Do.	do.	D 525	0 1 23	0 63
586	Do.	S. Radahebage Döcha, Karo, Henda and others	E 525	2 1 25	3 85
587	Galagamowita	N. Suwaris Appu, D. Eroappu and others	F 525	1 1 19	2 19
588	Watta-addaraowita	A. Thomisa, Juan, Bastian and others	G 525	1 2 2	2 42
589	Galagamawelaowita	A. Bastian, Singappu and others	H 525	12 0 24	19 44
590	Do.	Arumandaradahewage Salma, B. Sela, B. Babua and others	I 525	2 2 2	4 2
591	Welalangakattiya	A. Salma, B. Bastia, Adonis and others	J 525	0 3 12	1 32
592	Delgahawela	Magonaradage Adonchia	K 525	0 3 35	1 55
593	Apulluwatotaowita	Arumandaradahewage Bastian and others	L 525	1 1 17	2 17
594	Do.	Arumandaradahewage Salman, W. Don Simon and others	M 525	1 2 35	2 75
Preliminary plan 4,800. Village—Kaikawala.					
595	Kaikawalwelakumbura	Baddegama Vidanalage Don Juanis Appu and others	F 531	3 0 0	4 80
596	Galakumbura	Munasingha Don Davit, Baron Appu and others	G 531	1 3 31	3 11
597	Watawalagekumbura	Akuratiyagamage Arnolis Appu, Davit Appu and others	H 531	1 2 37	2 77
598	Bokaweowita	Welatantiri Gurunnanselage Don Charles and others	I 531	6 3 0	10 80
599	Kaikawalakimbulhelaowita	Paranakankanange Mathes Appu and Don C. Jayasundara	J 531	1 0 18	1 78
600	Kimbulhelakumbura	do.	K 531	0 3 25	1 45
601	Do.	do.	13651	C 2 9	0 89
602	Olaganduweaddara	Kotta-atchchige Sandappu and others	L 531	1 0 33	1 93
603	Do.	do.	13652	1 1 8	2 8
604	Welatantirigeliyadda or Kaikawalwela	W. Siman de Silva, D. D. Samaranyaka and others	M 531	2 1 8	3 68
605	Dambagahaowita	Kotta-achchige Hendrick, H. Tedis, K. Girappu and others	N 531	5 3 4	9 24
606	Birigewattaaddaraokandage-liyadda	Kotta-achchige Sandappu, Don Juan and others	O 531	2 2 11	4 11
607	Birigewatta-addarahiraluge-kumbura	Pitigalakankanange Don Nicholas and others	P 531	2 0 34	3 54
608	Tunmodara	Paiyagalage Juan Rajage Don Samuel, Bastian and others	Q 531	3 2 22	5 82
609	Pashaula or Hatarahaula	Paiyagalage Sadiris and others	13653	0 3 18	1 38
610	Birigewatta-addaraliyadda or Kaikawalwelaowita	W. Don Siman de Silva and others	R 531	0 3 5	1 25
611	Birigewatta-addara	do.	S 531	0 2 37	1 17
612	Omattegeliyadda	Welatantirigurunnanselage Miskin	T 531	0 1 35	0 75
613	Galakumbura	Kotta-achchige Hendrick Appu and H. Tedis Appu	U 531	0 2 20	1 0
614	Galgodageliyadda	D. C. de A. Wijesekara and others	V 531	0 1 36	0 76
615	Egodagalagaweliyadda	do.	W 531	0 2 32	1 12
616	Hettigeoipala	D. A. Munasingha, W. Don Simon Silva and others	X 531	0 3 4	1 24
617	Naigahapitiya-addara	D. C. de A. Wijesekara W. Don Siman de Silva and others	Y 531	1 0 24	1 84
618	Kahatagahawatta-addara	Totage Eranchi Appu, Don Amaris de Silva and others	Z 531	1 1 5	2 5
619	Welagawagoipala	D. C. de S. Wijesekera and others	A 532	0 3 36	1 56
620	Olagandawawatta-addaraowita	Kotta-achchige Seneris Appu, H. Samuel Appu and others	B 532	1 0 25	1 85
621	Potuliyadda	Kotta-achchikankanange Don Hendrick, W. S. de Silva and others	C 532	2 2 22	4 22
622	Muhandirangoipala	Rajage Don Samuel Appu, W. Selenchi Appu and others	D 532	1 1 14	2 14
623	Digana or Olagandawa-addara	Akuratiyegamage Edoris Appu, W. D. Porolis and others	E 532	0 2 28	1 8
624	Talgahakoratuwa-addara	Alexanderage Babappu and others	F 532	0 2 39	1 19
625	Paiyagalapotuliyadda	Rajage Don Samuel Appu and others	G 532	1 2 3	2 43
626	Andagoipala	Welatantirigurunnanselage Miskin	H 532	1 0 13	1 73
627	Talgahakoratuwa-addara	Alexanderage Sinno and others	I 532	0 2 30	1 10
628	Ottukurunipahai	Kotta-achchikankanange Don Hendrick and others	J 532	0 2 23	1 3
629	Kaikawalaudumulla	Don Davit Samaranyake and others	K 532	0 2 18	0 98
630	Navasigahawatta-addara	Paiyagalage Andris Appu, A. Poditappu and others	L 532	3 0 0	4 80
631	Mahagoipala	Alexandarage Babappu, Mendis Appu and others	M 532	1 0 12	1 72
632	Mahaliyadda	Kotta-achchikankanangeHendrick Appu and others	N 532	0 3 36	1 56
633	Olanganduwakadurugahawel	Rajage Don Samuel, P. Denis and others	O 532	0 2 33	0 13

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent			Amount. Rs. c.
				A.	R.	P.	
634	Dawatagahamananaowita	Alexandirige Bunjappu and others	P 532	0	1	16	0 56
635	Kosgaskotuwa	Don Babichan de Silva and others	Q 532	0	1	28	0 68
636	Dawatagahamananaowita	Watawage Selenchi Appu and others	R 532	0	3	32	1 52
637	Dawatagahamananaudu- mulla	Kota-achehige Seneris Appu and others	S 532	0	2	34	1 14
638	Galagawaliyadda	Don Babichan de Silva and others	T 532	0	1	24	0 64
639	Dawatagahamananaowita	Akuratiyagamage Sandiris Appu, W. Don Polaris and others	U 532	0	2	26	1 6
640	Weligodaliyadda	Kotta-achehige Sinno and others	V 532	0	1	13	0 53
641	Kaikawalaweeliyadda	Solomon Samaranyake, A. Poditha...	W 532	0	2	24	1 4
642	Gedarawatta-addarawela	Alessandirige Babichan Appu and others	X 532	1	0	16	1 76
643	Ilanganwatta-addara	Alessandarage Hendrick Sinno and others	Y 532	0	2	10	0 90
644	Maguruhenagoipala	Kota-achehige Ero Appu, A. Bastian and others	Z 532	3	0	27	5 7
645	Kaikawalawelaowita	Paranakankanange Mathes Appu and others	A 533	1	0	36	1 96
646	Talapatuatawagoipala	Paiyagallage Denis and others	B 533	0	2	36	1 16
647	Kokwalakataliyadda	Kotta-achchikankanange Don Hen- drick and others	C 533	0	1	9	0 49
648	Aramba-addaraliyadda	Paiyagalage Samuel Appu, Rajage Samuel and others	D 533	0	2	20	1 0
649	Ilanganwatta-addara	Alessandarage Mendis Appu, Bastian and others	E 533	1	0	28	1 88
650	Delgahagoda-addara	Henekankanange Don Davit Appu and others	F 533	0	2	37	1 17
651	Kaikawalwelaudumullaowita	Rajage Don Samuel Appu, G. Porolis and others	G 533	1	1	30	2 30
652	Godaudawatta-addara	Galatarage Salanchi Appu, K. Hen- drick and others	H 533	0	1	26	0 66
653	Konemalawatta-addara	Galatarage Salanchi, D. B. de Silva and others	I 533	0	0	34	0 34
654	Do.	Kotta-achehige Don Hendrick and others	J 533	0	0	32	0 32
655	Delgahagodawattaowita	Kotta-achehige Seneris and others	K 533	0	1	39	0 79
656	Delgahagoda-addara	Weraniyagodage Agris and others	L 533	0	3	12	1 32
657	Paragahawattaowita	Galatarage Siddi Appu and others	M 533	1	0	0	1 60
658	Kaikawalaowita	Kotta-achehige Ero Appu, Babichan Appu and others	N 533	1	0	24	1 84
659	Kajugahalangaowita	Kotta-achehige Denis, Eronis, Mendis and others	O 533	0	2	4	0 84
660	Dalu-udamallakajugahagoi- pala	Kotta-achehige Mendis Appu, Arnolis and others	P 533	0	3	22	1 42
661	Dolandumullagoipala	Galatarage Sinno Appu and others	Q 533	0	2	0	0 80
662	Dolandumullaihalakattiya	Kotta-achehige Babichan and others...	R 533	0	2	30	1 10
Village—Etawaladanwatta.							
663	Etawalamananaowita	Henekankanange Babappu, P. Selen- chi and others	S 533	1	0	32	1 92
664	Do.	do.	U 533	20	3	16	33 36
665	Do.	do.	V 533	8	0	31	13 11
Preliminary plan 4,848. Village—Dedduwe.							
666	Maragewatta-addara	Paiyagalage Sodris	13822	0	2	22	1 2
667	Indurawattapanlaowita	Usubu Lebbe Marikkar and others	H 535	0	2	11	0 91
668	Halmehipokuna	Vitanage Surathahamy	13811	1	2	36	2 76
669	Do.	D. S. Samarasekera	13812	1	0	21	1 81
670	Do.	Mullevidanelage Don Johanis Appu, Don Andiris and others	I 535	2	0	39	3 59
671	Madahenaowita	Udakankanage Endoris	13813	1	0	35	1 95
672	Madabokkakerewa	Robolage Adirian Leonora, and Carolis Kota-achchi	13815	0	2	34	1 14
673	Madhenaowita	Udagekankanange Mendappu	M 535	0	1	18	0 58
674	Millagahawatta-addaraowita	Banarige Bunjappu and others	S 536	1	2	0	2 40
675	Kalugahaowita	Mullevidanelage Don Johanis and others	T 536	1	2	20	2 60
676	Kerewaowita	D. A. Jayasakera, B. Don Andiris and others	V 536	5	1	35	8 75
677	Tanahenagodawatta-addara- owita	Seddillage Don Hendrick Appu and others	Z 536	2	2	30	4 30
678	Do.	do.	F 537	2	1	0	3 60
679	Tanahenagodawatta - addara	Crown	13826	1	1	4	2 4
680	Potuwilkumbura	Mullevidanelage Johanis Appu and others	G 537	4	1	2	6 82
681	Madabokkakumbura	Mullevidanelage Pichoris Appu, M. Adirian Appu and others	N 535	5	1	24	8 64
682	Do.	M. Hendrick Appu, Kumarage Don Hendrick and others	O 535	1	0	13	1 73
683	Madahenaowita	Crown	13814	0	1	2	0 42

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
684	Kiripelagahawatta - addara-owita	N. V. Aberan and others	A 539	0 1 2	0 42
685	Bubulleihalakattiya	V. Don Johanis and others	I 539	2 0 9	3 29
686	Hunnangalawelipota	Don Andris and others	M 539	0 3 21	1 41
Village—Paragahatota.					
687	Madabokkakerewa	Robolage Adirian Leonora and D. C. Kota-achchi	13816	3 0 6	4 86
688	Potuwillegawatta-addara-owita	Abraham de Alwis	13817	0 3 31	1 51
689	Welipattiya	Atenadirage Aranelis and others	13818	0 3 2	1 22
690	Udagewatta-addarakerewa	M. Don Johanis and others	J 535	1 0 4	1 64
691	Kumaragewatta-addara	Marapatirage Siyan Appu and others	K 535	1 0 7	1 67
692	Do.	do.	L 535	0 0 29	0 29
693	Potuwillegawatta-addara-kerewa	Kumarage Emanis and others	P 535	0 2 10	0 90
694	Pallewatta-addaraowita	M. Pichoris Appu, M. Siyan Appu and others	Q 535	0 2 5	0 85
695	Do.	Robolage Adirian Lenora	13819	0 2 17	0 97
696	Potuwilawatta-addara	M. Mathes Appu, K. James	R 535	1 1 8	2 8
697	Potuwilakerewa	H. Aranelis and D. Don Bastian	13820	0 1 30	0 70
698	Maragewatta-addaraowita	Paiyagalage Sadiris Silva	13821	0 2 11	0 91
699	Maragewatta-addarakela	do.	13822	0 2 22	1 2
700	Malapalewatta-addara	M. Mathes Appu, K. James Appu	13823	1 0 38	1 98
701	Pusselbokakerewa	Hendirage Don Abraham Appu	S 535	2 0 20	3 40
702	Do.	do.	T 535	0 1 15	0 55
703	Do.	H. J. de Livera, Mudaliyar	U 535	1 3 38	3 18
704	Do.	do.	V 535	4 1 9	6 89
705	Do.	Henadirage Don Abraham	W 535	1 2 14	2 54
706	Godellewattakelakerewa	Mullevidanelage Mathes Appu and J. Sadiris and others, of Dedduwa	13824	0 2 33	1 13
707	Do.	Abraham Hendrick Van de Bona	13825	1 3 9	2 89
708	Dorawana-addarakerewa-owita	Henadirage Seyappu and others	X 535	1 0 25	1 85
709	Dorawana-addaraowita	Lokurallage Don Adirian Appu and others	Y 535	0 3 11	1 31
710	Bahinatotaowita	Marapatinage Sayenaris and others	Z 535	0 1 15	0 55
711	Bahinatotakerenowita	P. Don William and Paiyagalage Karolis	A 536	0 1 12	0 52
712	Do.	Galhenakankanange Dundohami and others	B 536	0 2 32	1 12
713	Do.	Udagekankanange Mendappu and others	C 536	2 0 0	3 20
714	Godahatarahaula	Tuppaiyage Don Arnolis of Bentota	D 536	0 2 8	0 88
715	Dehaulkerenowita	D. Davit Appu and others	E 536	0 1 5	0 45
716	Galagawetunhauila	Robolge Adirian Leonora of Kommala	F 536	0 1 6	0 46
717	Galagawekeranowita	Paiyalage Karolis	G 536	1 1 24	2 24
718	Bahinatotakerenowita	Sedillage Don Andiris, P. Don Juwan and others	H 536	3 2 22	5 82
719	Nagaha-addarakerenowita	Kumarage Emanis Appu, M. Siyan Appu and others	I 536	1 0 9	1 69
720	Puranpandurakerewa	D. F. Jayasekera, P. Carolis and others	J 536	1 3 35	3 15
721	Rilamullaowita	Crown	K 536	2 3 10	4 50
722	Do.	Marapatirage Siyaneris and others	L 536	5 1 5	8 45
723	Do.	B. Davit Appu, H. Aranelis and others	M 536	2 3 23	4 63
724	Tunhaulkerenowita	Patinage Don Pedrick Appu, H. Arnelis, V. Uraneris	N 536	1 2 15	2 55
725	Mahabadaralage Walagoi-pala	Don Charles	O 536	1 3 25	3 5
726	Elabodaowita	D. S. Jayasekera, P. Pedrick Appu and others	P 536	0 3 0	1 20
727	Elabodakerenowita	Narapatirage Siyan Appu and others	Q 536	1 0 26	1 86
728	Godadeketa-addara	Paragahatota Patirage Don Juwan Appu, H. Aranelis Appu	Q 536½	1 2 4	2 44
729	Manawattaelabodaowita	Mullevidanelage Saraneris and others	R 536	0 2 37	1 17
730	Do.	do.	R 536½	1 1 37	2 37
731	Kankanangewatta-addarawela	Paragahatotapatrige M. Nonis, K. Hendrick and others	W 537	0 1 10	0 50
732	Ambagahaowita	Don Pedrick Gunasekara	X 537	0 0 29	0 29
733	Kankanangewatta-addaradamulla	Udagekankanange Hendo Appu, U. Edanis and others	Y 537	1 0 0	1 60
734	Dawatagaha-addaraowita	Patirage Don Pedrick Gunasekara and W. K. Hendrick	Z 537	0 3 7	1 27
735	Welakiryapatakumbura	Dodangodage Dawit, H. Arnelis and others	A 538	2 0 8	3 28
736	Do.	Henedirage Aranelis	B 538	0 1 23	0 63
737	Maragewatta-addara and Addaraowita	Mullevidanelage Saranelis, M. Sinno Appu	C 538	0 3 29	1 49
738	Purenkumbura	Patirage Don Pedrick, D. Juan and others	D 538	0 3 19	1 39

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
739	Patiragewatta-addara	Patirage Don Pedrick and others	E 538	0 3 34	1 54
740	Do.	Patirage Juan, P. Pedrick Appu and others	F 538	3 2 16	5 76
741	Mudaligodawatta-addara	Tiniyagodage Hendrick and T. Sada-appu	G 538	0 0 17	0 17
742	Mudaligodawatta-addara-owita	do.	H 538	0 0 9	0 9
743	Galagamaowita	Sedillage Don Hendrick, D. F. Jayasekara, P. Don Juwan and others	I 538	3 0 0	4 80
744	Edandapaulaowita	Dodangodage David, W. Podihamy and others	J 538	1 0 16	1 76
745	Medakerenowita	Liniyagodage Don Haramanis, P. Don Pedrick and others	K 538	3 3 14	6 14
746	Ibiwalakumbura	M. Don Johanis Appu and others	L 538	1 2 30	2 70
747	Diganawattabodaowita	Udagekankanange Don Cornelis	M 538	0 3 0	1 20
748	Do.	do.	N 538	0 1 4	0 44
749	Kentaduwegawatta-addara	Don Charles	O 538	1 2 6	2 46
750	Kentuduwegowita	Paragahatopatirage Don Juan and others	P 538	0 3 2	1 22
751	Goroggarawattabodaowita	Paragahatopatirage Don Juan, S. Don Adirian and others	Q 538	5 2 29	9 9
752	Hewalakumbura	Patirage Don Juan, P. Pedrick and others	R 538	7 3 37	12 77
753	Ibbanalakerenowita	Kumarage Emanis Appu and others	S 538	0 2 11	0 91
754	Tuluwalakerenowita	do.	T 538	0 1 32	0 72
755	Kadulpandurekerewa	Dodangodage Davit Appu and others	U 538	1 0 25	1 85
756	Gammiaakerenowita	Mullevidanelage Mathes, K. Emanis, S. Adrian and others	W 538	2 1 15	3 75
757	Palakannaweissarahayaya	M. Saraneris Appu, H. Aranelis, P. Don Juan and others	X 538	22 3 0	36 40
758	Do.	do.	Y 538	2 2 20	4 20
759	Karaweowita	Village—Haburugala. Vitanage Don Johanis, S. Abeywickrama, D. Cornelis and others	V 536	2 1 8	3 68
760	Kanda-addaraowita	Dodangodage Andris, W. A. Mendis and others	W 636	0 3 3	1 23
761	Karaweowita	M. Don Johanis, W. D. A. de Silva and others	X 536	0 3 10	1 30
762	Do.	Haburugala Vidange Cornelis, A. K. Don Hendrick and others	Y 536	2 2 13	4 13
763	Kanda-addaraowita	Don Hendrick Abeywickrama	A 537	0 1 37	0 77
764	Madangahaliyadda	Vidanage Uraneris and others	B 537	0 3 26	1 46
765	Dawatagahaowita	D. Babichanhami and others	C 537	1 0 4	1 64
766	Karaweowita	Dodangodage Hendrick Appu and others	D 537	1 0 28	1 88
767	Lintotaudamullaowita	Kaburugala Vitanage Don Cornelis Abeywickrama and others	E 537	0 2 24	1 4
768	Hatarahaula	V. Don Adirian Appu, Don Johanis and others	H 537	1 1 5	2 5
769	Do.	Don Hendrick Abeywickrama	I 537	0 2 1	0 81
770	Edandapawulakumbura	Dodangodage Don Andris and others	J 537	0 1 24	0 74
771	Rukattanagahaliyadda	Kumara Vidanalage Lyneris	K 537	0 1 19	0 59
772	Hettiyakumbura	Don Hendrick Abeywickrama, H. V. Don Johanis and others	L 537	3 1 36	5 56
773	Malapalaowita	Don Hendrick Abeywickrama	M 537	0 2 15	0 95
774	Wickrameachchigeowita	Wickrameachchige Mendis Appu and others	N 537	0 2 8	0 88
775	Ellubitiyaowita	Don Hendrick Abeywickrama and others	O 537	0 1 35	0 75
776	Kajugaha-addaraowita	Kumarage Don Davith and others	P 537	0 3 22	1 42
777	Watta-addaraowita	Dewage Babunhami and others	Q 537	2 0 0	3 20
778	Bibilakumbura	Vidanage Don Johanis Appu	R 537	0 1 37	0 77
779	Radagewatta-addaraowita	Dedduwaradage Adanchiya and others	S 537	1 3 15	2 95
780	Hikumbura	Vidanage Don Andris, V. Don Johanis and others	T 537	5 2 0	8 80
781	Do.	Dinage Babunhamy and others	V 537	0 3 7	1 27
782	Parassawatta-addaraowita	Mullevidanalage Aberan and others	V 537	4 0 0	6 40
783	Parassakumbura	Don Hendrick Abeywickrama	V 538	0 1 33	0 73
784	Kajugaha-addarapassa	Vidanage Don Johanis Appu, Don Hendrick Abayawickrama & others	Z 538	12 0 7	19 27
785	Netotaowita	T. Baron de Coste Disanayaka and others	B 539	0 3 26	1 46
786	Delgaha-addaraowita	David Perera Siriwardena Appuhamy and others	C 539	1 1 28	2 28
787	Parussakumbura	C. D. Silva	D 539	4 1 38	7 18
788	Suriyakanattawatta-addara-wela	Mahavidanage Baron Appu and others	E 539	4 1 13	6 93
789	Suriyakanatta-addaraowita	Mahavidanage Don Carolis and others	F 539	0 2 13	0 93
790	Bibilaudumulla	Mahavidanage Don Carolis, Don Bastian, S. Alisan and others	G 539	1 1 14	2 14

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
791	Bibilaudumulla	Vidanage Don Johanis Appu, Don Hendrick Abeyawickrama and others	H 539	1 0 0	1 60
792	Do.	do.	J 539	1 1 10	2 10
793	Suriyakanatta-addaraowita	Haburugalavidanage Bosanchihami and Dodangodage Don Adirian and others	K 539	1 2 5	2 45
794	Parussakumbura	C. D. Silva	L 539	32 3 38	52 78
795	Hunagalaweliowita	Vidanage Don Johanis, Don C. Abeyawickrama and others	N 539	1 1 1	2 1
796	Welipotandumullagoda-kelapattiya	Crown	13827	0 2 0	0 80
797	Tudawageowita	G. Salaman, K. Elias and others	O 539	1 0 20	1 80
798	Welipottaudumulla	Migamawellabodage Babahamy, B. M. Ketinona and others	P 539	4 2 6	7 26
799	Parussaowita	Don Hendrick Abeyawickrama, V. Don Johanis and others	Q 539	19 3 32	31 92
800	Do.	Vidanage Uraneris Appu and others...	R 539	0 2 24	1 4
801	Parussaowita	Haburugalvidanage Bosanhami, Don Adirian Appu and others	S 539	0 2 0	0 80
802	Do.	Liniyagodage Don Hendrick Appu, D. V. Babichanhami and others	T 539	0 1 33	0 73
803	Do.	Wickrama-achchige Bastian, H. V. Bosanchihami and others	U 539	0 3 18	1 38
804	Do.	Mahavidanage Don Andris, D. Deonis and others	V 539	0 1 14	0 54
805	Do.	P. Vidanage Adirian, Dodangodage Appu and others	W 539	2 0 7	3 27
806	Do.	Mahavidanage Don Johanis Bastian and others	X 539	1 0 15	1 75
807	Do.	Wickrama-achchige Mendis and others	Y 539	1 2 32	2 72
808	Do.	Wickrama-arachchige Mendis, Nikulas and others	Z 539	0 1 25	0 65
809	Galagawadiyambagoipala	Kumarage Sanchihami	A 540	0 1 27	0 67
810	Do.	do.	B 540	2 3 10	4 50
811	Kottayawatta-addaraowita	Kumarage Elias, H. Andris and others	C 540	4 3 6	7 66
812	Tuduwatta-addaraowita	Ganhewage Sadris, G. Udaris and others	D 540	4 1 25	7 5
813	Do.	do.	E 540	2 2 38	4 38
814	Tuduwatta-addaraowita	do.	F 540	1 3 26	3 6
815	Do.	Ganhewage Amaris	G 540	0 0 32	0 32
Preliminary plan 4,923.					
816	Mahagedarawatta-addara	Kana-arachchige Don Andris and others	J 557	2 1 19	3 79
817	Owitakumbura	Henage Don Karamanis Appu and others	K 557	3 0 27	5 7
818	Gongalawelaela-addara	Punchihewage Selenchi Appu and others	L 557	1 3 26	3 6
819	Gonagalawelamuttettuwa	D. A. Amarasekara Gunawardena Mudaliyar	M 557	5 1 0	8 40
820	Palamagoipala	Henege Andris Appu, M. Aron Appu and others	N 557	2 1 21	3 81
821	Medaudumullakumbura	Kana-arachchige Sinno and others	O 557	3 2 14	5 74
822	Do.	Kana-arachchige Edoris Appu, K. A. Hendrick	P 557	2 3 6	4 46
823	Medaudumullaowita	Punchihewage Selenchi, H. Andris	Q 557	0 2 6	0 86
824	Do.	Henege Don Karamanis, H. Allis and others	R 557	9 0 37	14 77
825	Medaudumulla	Punchihewage Selenchi Appu and others	T 557	1 3 0	2 80
826	Henegegoipala	Henege Don Karmanis, Sadiris and others	U 557	1 3 19	2 99
827	Kalugalowita	Henege Karamanis, H. Girappu and others	V 557	0 2 7	0 87
828	Do.	Don Adirian Amarasekara Mudaliyar	W 557	0 0 25	0 25
829	Do.	Pitigalage Adirian Appu	X 557	0 0 25	0 25
830	Do.	Henege Janis Appu, H. Bunjappu and others	Y 557	1 0 7	1 67
831	Kirillattapahalakattiya	Henege Don Karamanis, Sadiris and others	Z 557	1 3 37	3 17
832	Do.	Vitanage Mendis Appu, P. Selenchi and others	A 558	0 2 34	1 14
833	Dehula	Henege Karamanis Appu, H. Balappu and others	B 558	0 2 5	0 85
834	Do.	Henege Karamanis Appu, H. Babachchu and others	C 558	0 2 15	0 95
835	Mahagewatta-addarapurangoipala	Don Adirian Amarasekera, Mudaliyar	D 558	2 3 14	4 54
836	Kana-arachchigewatta-addara	Kana-arachchige Don Andris Appu, Sinno Appu and others	E 558	2 2 7	4 7

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
837	Goiwelakumbura	Vitanage Mendis Appu, Balappu and others	F 558	0 2 29	1 9
838	Do.	Kandaudage Babappu, Pallis Appu and others	G 558	0 1 18	0 58
839	Ellaegodaowita	Punchihewage Selanchi Appu, Vitanage Babanis and others	H 558	0 1 7	0 47
840	Pitigalagegoipalakattiya	Don Adirian Amarasekera Gunawardana	I 558	0 0 30	0 30
841	Pitigalagekumbura	Pitigalage Goiappu, P. Siyadoris	J 558	0 0 28	0 28
842	Gongalayayegoiwalbissagoi-pala	Henege Babappu, Selenchi and others	K 558	0 2 37	1 17
843	Elaegodaowita	Punchihewage Selenchi Appu, P. Allis and others	L 558	0 2 34	1 14
844	Do.	Punchihewage Selenchi Appu, P. Allis, V. Mendis and others	M 558	1 3 10	2 90
845	Dombagahawatta-addara	Henege Babappu, Selenchi and others	N 558	1 1 27	2 27
846	Punchikewagegoipala	Punchihewage Endappu, P. Karamanis and others	O 558	1 0 4	1 64
847	Henegegoipala	Henege Don Karamanis Appu and others	P 558	4 3 12	7 72
848	Punchihewage Goipala	Henege Harmanis Appu, Adrian Appu, P. Karamanis and others	Q 558	2 1 0	3 60
849	Udawa-addarakumbura	Don Davit Samaranayaka and others	R 558	2 1 33	3 93
850	Gonagalamahatmayinnegoipala	Henekankanage Babappu, H. Mendis Appu	S 558	0 1 26	0 66
351	Nindaliyadda	Henege Babappu, D. Don Harmanis and others	T 558	2 2 38	4 38
852	Heenelamodaragoipala	Kana-achchige Andiris, Hendrick Appu and others	U 558	1 3 34	3 14
853	Mahatmayinnegoipala	Benjamin Perera Siriwardene, H. Babappu and others	V 558	7 0 0	11 20
854	Moragahaudamulla	Henege Don Andiris, H. Babappu and others	W 558	5 1 15	8 85
855	Hinelapitagoipala	Henkankanage Don Lewis, H. Babappu	Y 558	8 1 36	13 56
856	Tanahenaudumulla	Vitanage Pichoris, H. Selenchi Appu	A 559	5 0 0	8 0
857	Welipotakumbura	Henege Allis, H. Mendis	B 559	11 1 18	18 18
858	Do.	Henege Girappu, Henege Sandris	C 559	1 0 22	1 82
859	Do.	do.	D 559	3 1 36	5 56
860	Welituduwaowita or Alakandaudamulla	Henege Don Karamanis	F 559	4 1 38	7 18
861	Medaudamulla	Baronchi Silva and another	S 557	0 0 26	0 26
862	Mahallawatta	W. A. Mendis	X 558	0 1 6	0 46
863	Moragahawatta	O. H. Samuel and others	Z 558	0 1 14	0 54
864	Tanhenawatta	A. Mendis	C 559	0 1 6	0 46
865	Alakandaudamulla	H. Girappu	E 559	0 1 24	0 64
866	Kalugallawatta	H. Siyadoris and others	S 559	0 1 37	0 77
867	Do.	K. Samuel Appu	V 559	0 0 39	0 39
Village—Akadagoda.					
868	Welipatakumbura	Leanwattage Son Peduru Appu and others	G 559	3 0 30	5 10
869	Do.	Paranakanage Mathes and other	H 559	4 2 14	7 34
870	Tunmodaragoipala	John de Alwis Jayasundara	I 559	2 1 19	3 79
871	Tundolewitiyagoipala	Maha Sannilage Davit Appu, M. Mathes and others	J 559	0 2 10	0 90
872	Wellabalage-ellakattiya	Don Davit Samaranayaka	K 559	0 2 34	1 14
873	Kolonnagegoipala	Sandranekatige Babanchiya, S. Singa	L 559	1 1 20	2 20
874	Danwattaelaudumulla	W. Kankanage Amaris, H. Joronis and others	M 559	0 3 22	1 42
875	Kalugalaudamulla	Kotta-achchige Mendis and others	N 559	0 2 16	0 96
876	Danwattawelaudumulla	Galbodage Don Siman, W. Baron Appu and others	O 559	1 0 0	1 60
877	Elabodagorakagahakumbura	A. Podisinno and others	P 559	1 2 5	2 45
878	Kalugahaudamulla	W. Kankankanage Dissel Appu, P. Issan Appu and others	Q 559	1 1 14	2 14
879	Do.	Galbodage Juan Appu, M. Porolis and others	R 559	3 1 28	5 48
880	Kalugalaowita	Don Adrian Amarasekera Mudaliyar and others	T 559	3 2 29	5 89
881	Kalugalaudamulla	Kotta-achchige Mendis, R. Balappu and others	V 559	0 3 32	1 52
882	Kalugalaowita	Don Adirian and others	W 559	0 3 24	1 44
883	Kalugalaudamullakumbura	Tolege Udaris, Ranchagodage Siyan...	14133	0 1 26	0 65
Preliminary plan 4,947. Village—Hewagama.					
884	Watta-addaraowita	Kumaravidanalage Syneris Appu	O 560	0 0 12	0 12
885	Tuduwabewaganwela	Atmage Don Adirian, Registrar	P 560	0 3 37	1 57
886	Tuduwa-addaraganakandaowita	Vitanage Don Johanis, Don Hendrick and others	Q 560	7 1 14	11 74

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
887	Tuduwa-addaramahaliyadda	Mahavidanage Don Johanis and others	R 560	2 3 15	4 55
888	Patiragewatta-addara	Amalage Agiris	S 560	1 2 25	2 65
889	Do.	Amalage Agiris and others	T 560	2 3 20	4 60
890	Patiragewatta-addaraowita	P. Uparis, Amalage Agris and others	U 560	1 1 27	2 27
891	Ganhewagewatta-addara	Kuligodage Sanchihami, G. Amaris and others	V 560	1 2 9	2 49
892	Do.	Matugamage Sardial Appu, G. Abaran and others	W 560	1 2 13	2 53
893	Kosgahatuduawatta-addara	G. Girappu, A. Agirs Appu, and others	X 560	0 1 18	0 58
894	Do.	Amalage Agoris Appu, P. Uparis and others	Y 560	0 3 38	1 58
895	Kosgahatuduawatta-addara udumulla	Ganhewage Salman, Amaris, K. Siyadoris and others	Z 560	2 0 37	3 57
896	Kosgahatuduawattaowita	Don Hendrick Abeyawickrama, Don Saranelis Amarasekera	A 561	0 0 35	0 35
Village—Etungahagoda.					
897	Walagawawatta-addaraowita	Amalage Bastian	B 561	0 3 2	1 22
898	Delgaswatta-addaraowita	Amalage or Magage Hendrick, Siman, Dionis and others	C 561	0 2 38	1 18
899	Etungahagodawela	Amalage Samuel, Bastian and others	D 561	7 3 36	12 76
Village—Weddagalage.					
900	Weddagalagewatta-addaraowita	Daniel Appu, E. Ganhewage Allis and others	E 561	3 2 18	5 78
901	Orawantotawatta-addara	Weddagalage Andiris, H. Cornelis and others	F 561	2 0 19	3 39
902	Ganga-addarawatta-addara	Amalage Bastian and others	G 561	1 3 25	3 5
903	Sorunatotawela	Punchihewage Girappu, K. K. Don Carolis and others	H 561	2 2 6	4 6
Village—Elakake.					
904	Do.	Ganhewage Agiris, K. Balahami and others	I 561	1 1 11	2 11
905	Kanahentota	L. Don Hendrick, W. Don Davit and others	J 561	1 0 26	1 86
906	Kokattiyakandaudumulla	Punchihewage Andiris, Babappu and others	K 561	1 3 17	2 97
907	Boralessagoipala	Crown	14199	7 1 34	11 94
908	Purangoipala	do.	14200	3 2 34	5 94
909	Do.	do.	14201	0 2 13	0 93
910	Kandanadinaelapita	Weddagalage Andiris, Amalage Adrian and others	L 561	7 3 17	12 57
911	Katwattagoipalapahalakattiya	K. Don Abraham Wijewardana	M 561	5 3 4	9 24
912	Etambaudamulla	Dodangodage Davit and others	N 561	5 1 7	8 47
913	Weligodaella	Crown	14202	4 0 8	6 48
914	Kandanadinaelapitagoipala	Pitigalage Selenchi Appu, H. Adirian	O 561	6 2 38	10 78
915	Galagawapahalakattiya	Punchihewage Udaris Appu, S. Wattu Appu and others	P 561	3 1 18	5 38
916	Miriswattamahawela	Henage Andris, V. Udaiappu	Q 561	3 1 28	5 48
917	Soranatota	P. Goiappu, K. K. D. Cornelis	R 561	2 0 9	3 29
918	Do.	do.	S 561	0 0 39	0 39
919	Kanahentota	L. D. Hendrick Appu, Weddagalage Don Davit and others	T 561	1 0 35	1 95
Preliminary plan 4,906. Village—Mullegoda.					
920	Rilamullakaddaowita	W. Mudalige Adirian, J. Baronchy and others	P 550	2 2 25	4 25
921	Rilamulla or Galadwakadolla	Udage Kankanage Corneris Appu	Q 550	3 2 20	5 80
922	Mirisebodakattiya	Henege Karamanis, Mullege Aberan and others	14054	3 2 27	5 87
923	Mananwattakerenamiriselabodakumbura	Punchihewage Selenchi, K. Adirian and others	R 550	3 3 14	6 14
924	Miriselabodakerenowita	Punchihewage Sadiris, P. Karamanis and others	S 550	1 1 39	2 39
925	Manawattaelabodakerenowita	Punchihewage Babanis, P. Sadiris and others	T 550	1 0 16	1 76
926	Galanwelakerenowita	Gonagalawitanage Surathamy	U 550	1 3 24	3 4
927	Miriselbodakumbura	Udage Kankanage Sirineris Appu, S. Pedrick and others	V 550	1 3 2	2 82
928	Ginpotteyaya	D. Arnolis Abraham, Ebert Van de Bona, and James P. de Silva	W 550	0 2 14	0 94
929	Miriselabodakerenowita	Udagekankanage Isan Appu	X 550	1 0 15	1 75
930	Mullegekerenowita	Charles de Silva	Y 550	1 0 11	1 71
931	Mahaliyanagegoipala	D. Arnolis Abraham, Ebert Van de Bona, and James Peter de Silva	Z 550	0 1 21	0 61

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey	Extent.	Amount.
			Reference.	A. R. P.	Rs. c.
932	Miriselabodaowita	D. Arnolis Abraham, Ebert Van de Bona, and James Peter de Silva	A 551	0 1 3	0 43
933	Do.	do.	B 551	0 1 11	0 51
934	Mullemanawattakerenowita	do.	C 551	0 2 7	0 87
935	Mullegekerenowita	Mullevidanelage Prolis Appu, M. Odris and others	D 551	7 0 26	11 46
936	Do.	Crown	14055	0 2 28	1 8
937	Mullegekerewe	Massalage Tedis and others	E 551	0 2 10	0 90
938	Issinpatakerenowita	D. Arnolis Abraham, Ebert Van de Bona, and James Peter de Silva	F 551	0 3 18	1 38
939	Mullegekerenowita	Warahenage Don Davit Appu, A. Abraham and others	G 551	4 0 7	6 47
940	Do.	Mullege Siman	I 551	4 1 30	7 10
941	Massalagekumbura	do.	J 551	2 1 20	3 80
942	Kandandagewatta - addarakumbura	K. Adrian Appu, Babappu and others	K 551	2 1 18	3 78
943	Ambagahawatta-addarakumbura	Crown	L 551	3 2 4	5 64
944	Pokunawalagodawatta-addara Nigenerakumbura	Walakuluge Syan appu and others	M 551	1 0 13	1 73
945	Welipotadamulla	Gonagalavitanage Babappu	N 551	0 3 12	1 32
946	Mullegekerewa	Crown	14056	1 0 34	1 94
947	Galagawawelipitakerenowita	Henege Mendis Appu, Sadiris, Adirian and others	O 551	0 2 32	1 12
948	Mullegekerenowita	Henege Don Andiris Appu and others	P 551	7 2 6	12 6
949	Do.	Henege Don Abran Appu and others	Q 551	4 0 36	6 76
950	Do.	Udagekankanange Don Nickulas and others	R 551	1 2 0	2 40
951	Do.	Henege Don Aberan appu and others	S 551	0 3 37	1 57
952	Do.	S. Pedrick Appu, W. Denes Appu and others	S 551½	2 0 0	3 20
953	Do.	D. N. de Silva Karunaratne and P. Don Sadiris	T 551	0 3 36	1 56
954	Malagalanaowita	U. Sian Appu, Isan Appu and others	V 551	2 3 10	4 50
955	Mullegekerenowita	D. N. de Silva Karunaratna, P. Saranchi Appu and others	W 551	0 1 17	0 57
956	Do.	Wickrama-achchige Endappu	X 551	0 3 19	1 39
957	Do.	Mullege Agris Appu, M. Mendis, M. Abaran and others	Y 551	1 1 6	2 6
958	Galagamwela	Wickrama-arachchige Endappu, W. Babachi Appu and others	Z 551	1 1 4	2 4
959	Do.	Mullege Agris Appu, P. Caro and others	A 552	0 1 32	0 72
960	Do.	Udage Kankanange Karamanis Appu and others	B 552	1 1 12	2 12
961	Pokunawalagodawattaowita	Bennarage Kornelis	C 552	0 2 35	1 15
962	Do.	Walakuluge Siyan Appu, Mullege Agris and others	D 552	0 2 34	1 14
963	Do.	Henege Don Abaran Appu	E 552	2 1 11	3 71
964	Do.	do.	F 552	0 3 9	1 29
965	Bogahayatikarugoipala	Udagekankanange Karamanis Appu and others	G 552	0 2 23	1 3
966	Appullanatotalagalaha-idama	Henege Abaran Appu and others	I 552	0 0 22	0 22
967	Do.	do.	J 552	1 3 33	3 13
968	Killagahaudumulla	S. Pedrick, Udagekankanange Karamanis and others	K 552	1 2 6	2 46
969	Do.	Gonagalavidanage Siyan Appu	L 552	0 2 6	0 86
970	Do.	Crown	14057	0 0 20	0 20
971	Do.	Udagekankanange Isan Appu	N 552	1 1 28	2 28
972	Do.	Henege Don Abaran and others	O 552	1 0 13	1 73
973	Galpottawatta-addara	Kandandage Adirian and others	P 552	0 1 4	0 44
974	Mullegodakerewa	Crown	14058	1 2 6	2 46
975	Kepwellapitiya	do.	14059	0 2 6	0 86
976	Mullegodakerewa	do.	14060	5 1 2	8 42
977	Tudupottawatta-addara	Mullege Siman Appu	Q 552	0 3 0	1 20
978	Massalagewatta-addara	Mullege Hendo Appu and others	R 552	2 1 38	3 98
979	Dikellawela	Udagekankanange Sirinaris Appu and others	S 552	3 0 0	4 80
980	Paruhuwela	Udagekankanange Don Karamanis and others	T 552	2 2 36	4 36
981	Massalagewatta-addara	Mullege Hendo Appu and others	U 552	0 0 22	0 22
982	Paruhuwela	Udagekankanange Don Nickulas, M. Agris and others	V 552	1 3 33	3 13
983	Dikellawelakumbura	Mullage Agris Appu, Udagekankanange Don Nickulas and others	W 552	2 3 3	4 43
984	Kandandawatta-addara	Kaundandage Siyadoris	X 552	0 0 18	0 18
985	Battagewattapattiya	Henege Don Abaran and others	Y 552	0 0 37	0 37
986	Paruhuwela	Udagekankanange Isan Appu and others	Z 552	7 1 15	11 75

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
987 ...	Paruhuwela	Henegge Don Abaran, G- Babsinno and others	A 553 ...	3 3 11	6 11
988 ...	Do.	Wickrama-arachchige Samis Appu, W. Sandris and others	B 553 ...	3 2 3	5 63
989 ...	Tuduwawela-addarakumbura	Saputantrige Pedrick, Udagekankanange Karamanis and others	C 553 ...	4 1 30	7 10
990 ...	Parahuwela	Udagekankanange Karamanis and others	D 553 ...	1 1 2	2 2
991 ...	Dickellawela	Massalage Tedis	E 553 ...	3 1 36	5 56
992 ...	Kurundugahabissa	Walakuluge Siyan Appu, M. Agris and others	F 553 ...	1 0 20	1 80
993 ...	Do.	Walakuluge Siyan Appu and others...	G 553 ...	1 1 22	2 22
994 ...	Do.	Udagekankanange Don Karamanis Appu and others	H 553 ...	1 3 5	2 85
995 ...	Dickellawela	S. Pedrick, Udagekankanange Karamanis and others	I 553 ...	1 3 11	2 91
996 ...	Do.	Udage Kankanange Don Hendrick Appu and others	J 553 ...	1 3 24	3 4
997 ...	Do.	Udage Kankanange Nickulas Appu and others	K 553 ...	0 2 13	0 93
998 ...	Do.	S. Andiris and others	L 553 ...	1 1 10	2 10
999 ...	Do.	Udage Kankanange Isan Appu	M 553 ...	1 3 13	2 93
1000 ...	Do.	Gonagalvitanage Siyan Appu and others	N 553 ...	1 2 21	2 61
1001 ...	Do.	Saputantrige Pedrick and others	O 553 ...	1 2 32	2 72
1002 ...	Do.	do.	P 553 ...	1 1 24	2 24
1003 ...	Do.	W. Endappu, Agiris Appu, Sandris Appu and others	Q 553 ...	1 1 11	2 11
1004 ...	Galpottawatta-addaraowita	Gonagalavidanage Ungu Appu, Hendo Appu and others	R 553 ...	1 0 3	1 63
1005 ...	Berawagodawatta-addara	Saputantrige Pedrick and others	S 553 ...	1 2 36	2 76
1006 ...	Hiwattawatta-addara	Henegge Don Abaran and others	T 553 ...	1 2 31	2 71
1007 ...	Berawagodawatta-addara	Saputantrige Pedrick Appu	U 553 ...	0 2 17	0 97
1008 ...	Gurugewatta-addara	Wickrama-achchige Deonis, Sandiris and others	V 553 ...	1 1 20	2 20
1009 ...	Berawagodawatta-addara	P. Achchige Punchigoia and others	W 553 ...	1 0 5	1 65
1010 ...	Delgahaowita	do.	X 553 ...	0 0 31	0 31
1011 ...	Boltuduweanangiyawatta-addara	N. Achira and Berakara Ukkira and others	Y 553 ...	0 1 37	0 77
1012 ...	Berawagodaudamulla	Punchihewage Babanis, W. Denis and others	Z 553 ...	1 1 8	2 8
		Village—Gamagala.			
1013 ...	Medabissa	Crown	14061 ...	1 2 13	2 53
1014 ...	Divuleyaya	C. D. de Silva	A 554 ...	2 0 0	3 20
1015 ...	Divuleyayaelpitawela	Mahappuge Agonis Appu, Punchihewage Juanis Appu and others	B 554 ...	0 2 8	0 88
1016 ...	Divuleyayakumbura	Radagekankanange Isan Appu, Davit Appu and others	C 554 ...	4 0 17	6 57
1017 ...	Nilangatuduwa-addara	Pitigalage Thomis, Selenchi Appu and others	D 554 ...	3 1 0	5 20
1018 ...	Kurunduwatta-addara	Saputantrige Pedrick and others	F 554 ...	1 1 24	2 24
1019 ...	Nilangatuduwa-addaraowita-kattiya	Punchihewage Don Juanis Appu, P. Babun Appu and others	G 554 ...	2 3 4	4 44
1020 ...	Divuleyayaowita	Punchihewage Selenchi Appu, P. Allis Appu and others	H 554 ...	5 0 5	8 5
1021 ...	Do.	P. Selenchi Appu, Baron Appu and others	I 554 ...	0 3 36	1 56
1022 ...	Do.	Punchiwadu Sando Appu	J 554 ...	0 3 5	1 25
1023 ...	Do.	Gonagalavitanage Babanis, W. Babachchi, M. Sinno Appu and others	K 554 ...	1 0 20	1 80
1024 ...	Do.	Henegge Andiris Appu	L 554 ...	0 0 34	0 34
1025 ...	Do.	Gonagalavitanage Surathamya	M 554 ...	1 2 26	2 66
1026 ...	Divuleyaya	do.	N 554 ...	1 1 14	2 14
1027 ...	Do.	Gonagalavitanage Babappu, G. Mendis Appu and others	O 554 ...	0 3 17	1 37
1028 ...	Do.	Henegge Andiris Appu, Karamanis Appu and others	P 554 ...	0 3 10	1 30
1029 ...	Nilangatuduwa-addara Heneggoipala	Henegge Babappu, H. Allis Appu and others	Q 554 ...	0 3 9	1 29
1030 ...	Do.	Henegge Mendis Appu, G. V. Ero Appu and others	R 554 ...	0 2 31	1 11
1031 ...	Do.	Henekankanange Don Lewis, H. Andris and others	S 554 ...	0 2 30	1 10
1032 ...	Do.	Henegge Karamanis Appu, H. Juanis and others	T 554 ...	0 3 0	1 20
1033 ...	Punchihewagegoipala	Punchihewage Selenchi Appu, Pallis Appu and others	U 554 ...	4 0 15	6 55
1034 ...	Divuleowita	Henegge Babun Appu, H. Babachchi Appu and others	V 554 ...	1 0 3	1 63
1035 ...	Do.	S. Samaranyaka and K. Disselhamy	W 554 ...	1 0 18	1 78

No.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
1036	Divuleowita	Henege Andiris, P. Selenchi and others	X 554	1 0 0	1 60
1037	Punchihewagegoipala	Punchihewage Davit Appu, Hendrick and others	Y 554	0 3 28	1 48
1038	Divuleyaya	P. Endiris, Janis Appu, H. Kornelis and others	Z 554	0 2 32	1 12
1039	Divuleyayagoipala	Punchihewage Babanis Appu, H. Karamanis and others	A 555	0 2 9	0 89
1040	Kekulana	Punchihewage Janis Appu, Endiris and others	B 555	3 0 8	4 88
1041	Nilangatuduwa-addara	G. Henege Sardiel, James and others	C 555	2 0 27	3 47
1042	Kankanangewatta-addara-kumbura	S. Pedrick Appu and others	D 555	1 1 17	2 17
1043	Deltuduwe-addaraowita	Punchihewage Selenchi and others	E 555	0 3 20	1 40
1044	Do.	Vitanage Mendis, P. Allis and others	F 555	1 0 20	1 80
1045	Delgahaowita	Pawuluwari Punchigira	G 555	0 2 36	1 16
1046	Deltuduwa-addaraowita	P. Selenchi Appu, G. O. Sarathami and others	H 555	0 2 37	1 17
1047	Delutuduwa-addara Watabodaowita	Gonagalavitanage Surathamy, Mendis and others	I 555	7 0 0	11 20
1048	Divuleyayakumbura	Punchihewage Amaris	J 555	0 2 5	0 85
1049	Do.	Henege Mendis, P. Sadris and others	K 555	0 2 10	0 90
1050	Divuleyayagoipala	Henege Mendis, P. Sadris Appu and others	L 555	0 2 30	1 10
1051	Vidangewatta-addara	Gonagalavidanage Babanis, V. Samuel and others	M 555	2 1 36	3 96
1052	Ameragewatta-addara	Henege Karamanis Appu, P. Amaris and others	N 555	7 3 31	12 71
1053	Dewa-addara	P. Sadiris, P. Andris, Karamanis and others	P 555	4 3 41	7 91
1054	Deuwa-addaragoipala	Henege Karamanis, H. Adirian and others	Q 555	3 2 13	5 73
1055	Maduelamodaragoipala	Bentarahenege Karamanis, Sardiel and others	R 555	1 2 13	2 53
1056	Mahaduwatta-addara Henegegoipala	Henege Don Andiris Appu, G. Mendis and others	S 555	8 3 20	14 20
1057	Mahaduwa-watta-addara	Henege Andiris Appu, Balappu and others	T 555	1 1 4	2 4
1058	Do.	do.	V 555	0 2 16	0 96
1059	Pitigalagewatta-addarakumbura	Pitigalage Andiris, D. A. Amarasekera and others	W 555	7 0 27	11 47
1060	Nilindarahenagegoipala	Henege Balappu, Don Andris Appu and others	X 555	3 0 21	5 1
1061	Nilindaragoipala	Henege Don Lewis and others	Y 555	1 2 13	2 58
1062	Gangamodaragoipala	Punchihewage Telenis Appu & others	Z 555	3 2 21	5 81
1063	Nilindaragoipala	P. Michohamy, Vitanage Siyan Appu and others	A 556	4 3 21	7 81
1064	Do.	Punchihewage Andiris Appu, P. Babappu and others	B 556	0 3 24	1 44
1065	Ganga-addaragoipala	Gonagalavitanage Siyan and others	C 556	1 3 25	3 5
1066	Madduwa-elapitagoipala	P. Balappu, Gonagalavitanage Babappu and others	D 556	1 1 10	2 10
1067	Nilindaramadakumbura	Radjage Adirian, P. Dantu and others	E 556	1 0 14	1 74
1068	Madduelapitiyagoipala	Henege Balappu, R. Balappu and others	F 556	0 2 23	1 3
1069	Nilindaragoipala	Vitanage Mendis Appu	G 556	0 0 30	0 30
1070	Do.	Gonagalavitanage Balappu and others	H 556	0 2 33	1 13
1071	Do.	do.	I 556	0 1 0	0 40
1072	Do.	Henege Pichoris, Vitanage Babappu and others	J 556	2 1 9	3 69
1073	Do.	do.	K 556	0 1 10	0 50
1074	Do.	Gonagalavitanage Surathamy, Mendis Appu and others	L 556	2 2 27	4 27
1075	Galaduwa-elapitiyaowita	Henege Andiris Appu, H. Selenchi Appu and others	M 556	4 0 27	6 67
1076	Nilindaraowita	Henekankanage Babappu and others	N 556	2 0 26	3 46
1077	Maddaelapitaniudaragoipala	Henege Don Andiris Appu, P. Karamanis Appu	O 556	2 0 11	3 31
1078	Godellakumbura	Gonagalavitanage Surathamy, P. Selenchi Appu and others	P 556	5 1 15	8 55
1079	Kindeulla alias Godella-kumbura	Henege Babappu, H. Don Andiris and others	Q 556	4 3 16	7 76
1080	Mahagedarawatta-addara-owita	Henege Babappu, Janis Appu, Andiris and others	R 556	1 0 37	1 97
1081	Do.	Henege Don Andiris, H. Davith Appu and others	S 556	2 1 20	3 80
1082	Talagasduwaowita	Henege Don Andiris Appu H. Allis Appu, Babanis and others	T 556	3 1 20	5 40
1083	Gonagalawelagoipala or Sinnakkaragoipala	Gonagala Vitanage Surathami, V. Davit and others	U 556	5 3 20	9 40

Lot.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey.	Extent.	Amount.
			Reference.	A. R. P.	Rs. c.
1084 ...	Mullegekerenowita	H. P. Siriwardena and others	H 551 ...	0 2 19 ...	0 99
1085 ...	Malgahagodellawatta	M. Aberan	V 551 ...	0 1 12 ...	0 52
1086 ...	Bogahapittaniwatta	H. Aberan and others	H 552 ...	0 3 10 ...	1 30
1087 ...	Killagodaudumulla	Udagekankanange Isan Appu	M 552 ...	0 1 4 ...	0 44
1088 ...	Kurundugasduwa	Saputantirige Pedrick	E 554 ...	0 2 15 ...	0 95
1089 ...	Duwewatta	P. Amaris and others	D 555 ...	5 2 13 ...	8 93
Preliminary plan 4,877. Village—Kaikawela.					
1090 ...	Gorakagahakumbura	Wilatantirigurunnanselage Siman de Silva	B 542 ...	0 2 27 ...	1 7
1091 ...	Galpottawalaliyadda	Alisandirige Poditappu	C 542 ...	0 0 28 ...	0 28
1092 ...	Gorakagahakumbura	Welatantirigurunnanselage Siman de Silva	D 542 ...	0 3 38 ...	1 58
1093 ...	Galpottawalaliyadda	D. C. de Alwis	E 542 ...	0 1 35 ...	0 75
1094 ...	Arachchigeliyadda	D. C. de Alwis, H. Don Porolis and others	J 542 ...	0 3 24 ...	1 44
1095 ...	Tunhaua	Henekankanange Don Davit, A. Poitappu and others	L 542 ...	3 1 14 ...	5 34
1096 ...	Tuppalugeliyadda	Galatarage Salanchi and others	O 542 ...	0 3 7 ...	1 27
1097 ...	Gal-liyadda	Alexanderage Poditan Appu of Kaikawela	Q 542 ...	0 1 16 ...	0 56
1098 ...	Mahaliyadda	Paiyagalage Andris and others	R 542 ...	0 2 26 ...	1 6
1099 ...	Do.	Galatarage Salanchi Appu, P. Haramanis and others	X 542 ...	0 1 37 ...	0 77
1100 ...	Mullayawatta-addara	Kaikawalage Edo Appu, Don B. de Silva and others	Y 542 ...	0 2 26 ...	1 6
1101 ...	Do.	Henekankanange Davit Appu and others	Z 542 ...	0 0 22 ...	0 22
1102 ...	Digena-addaraowita	Paiyagalage Babichan Appu, P. Samuel and others	A 543 ...	0 1 19 ...	0 59
1103 ...	Digeneaddarawila	B. de Silva, H. A. de Hendrick and others	B 543 ...	0 2 21 ...	1 1
1104 ...	Mullayawatta-addara	Kaikawalage Edo Appu and others...	C 543 ...	0 2 1 ...	0 81
1105 ...	Mullayawatta-addara, Mahaliyadda	Don Carolis Jayasundara and others	D 543 ...	1 2 30 ...	2 70
1106 ...	Lindamullawatta-addarakumbura	Don Babichan de Silva and others...	E 543 ...	0 2 22 ...	1 2
1107 ...	Iddagodagewatta - addara	Watawala Kankanange Karo Appu ...	G 543 ...	0 3 4 ...	1 24
1108 ...	Ranawakagewatta-addara	do.	I 543 ...	1 2 7 ...	2 47
1109 ...	Iddagodagewatta-addara	A. Eddoris, H. Sinno Appu, K. Siyan and others	S 543 ...	0 3 6 ...	1 26
1110 ...	Tudapota-addara	Watawala Kankanange Karo Appu and others	U 543 ...	0 3 4 ...	1 24
1111 ...	Hettigewatta-addara	D. Salaman Samaranayaka and H. Siyan Appu	V 543 ...	3 3 10 ...	6 10
1112 ...	Tudapota or Iddagodagewatta-addara	Assalage Adirian, P. K. Don Johanis and others	C 544 ...	0 3 6 ...	1 26
1113 ...	Tikiriya-watta-addara	Kaikawalage Seneris Appu and H. Samuel Appu	F 544 ...	0 1 9 ...	0 49
1114 ...	Do.	do.	G 544 ...	0 1 3 ...	0 43
1115 ...	Kopidunewatta-addara	Kotta-achchige Mendis Appu	H 544 ...	0 1 38 ...	0 78
1116 ...	Okana-watta-addarawela	Habakkalahewage Juwanis Appu, H. Carohamy and others	I 544 ...	0 3 7 ...	1 27
1117 ...	Nillawatta-addara	P. Sadiris Appu, K. Caro Appu and others	K 544 ...	0 1 22 ...	0 62
1118 ...	Galpottawatta-addara	H. Siyanaris Appu, K. Juwanis Appu and others	L 544 ...	0 3 0 ...	1 20
1119 ...	Do.	Habakkalahewage Juwanis Appu and others	N 544 ...	0 0 39 ...	0 39
1120 ...	Palugadarewatta-addara	K. Janis, P. Sadiris and others	O 544 ...	0 1 13 ...	0 53
1121 ...	Iddagodagewatta-addara	I. Saranelis Appu, Juwanis Appu and others	Q 544 ...	0 2 1 ...	0 81
1122 ...	Managewatta-addara	I. Saranelis, K. Hendrick and others...	R 544 ...	0 1 0 ...	0 40
1123 ...	Do.	H. Selenchi Appu, E. Gunasekera and others	S 544 ...	0 1 36 ...	0 76
1124 ...	Tikiriya-watta-addara or Iddangodawatta-addara	I. Saranalis, I. Eradis Appu and others	T 544 ...	0 2 24 ...	1 4
1125 ...	Managewatta-addara	Welantirigurunnanselage Charles, Don Porolis Wijesundra and others	U 544 ...	0 1 29 ...	0 69
1126 ...	Tikiriya-watta-addara	Don Davit Senanayaka and others	V 544 ...	0 0 38 ...	0 38
1127 ...	Potakolaliyadda	Liyanawattage Pedru and others	W 544 ...	0 1 5 ...	0 45
1128 ...	Arachchigeliyadda	Henekankanange Sinno Appu, K. Hendrick and others	X 544 ...	0 3 23 ...	1 43
1129 ...	Managewatta-addara	Welatantirigurunnanselage Charles Appu and others	Y 544 ...	1 1 30 ...	2 30
1130 ...	Managewatta-addarawela	H. Sadris, H. Selenchy Appu and others	Z 544 ...	1 2 4 ...	2 44
1131 ...	Pinnagewatta-addarawela...	Liyanawattage Peduru, Davit and others	A 545 ...	2 1 25 ...	3 85

Lot.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey. Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
1132	Baduwatta-addaramuhandi-rangekumbura	Don Carolis Samaradiwakara, Jaysundara and others	B 545	0 3 4	1 24
1133	Palansurigewatta-addarawela	P. Tedis Goiappu, D. Samuel and others	C 545	1 1 35	2 35
1134	Kettigewatta-addarawela	Hettige Sadris Appu, H. Siyan Appu and others	E 545	0 3 1	1 21
1135	Akadagewatta-addara	K. Eroappu M. V., Edoappu and others	F 545	1 0 33	1 93
1136	Akadagewatta-addaraliyadda	M. Aron Appu, Liyanawattage Pettan Appu and others	G 545	1 1 37	2 37
1137	Tudapottawatta-addaraowita	P. Mathes Appu and others	X 545	0 2 30	1 10
1138	Bagiramullawatta-addara	H. Henage Juwanis and others	E 546	0 1 8	0 48
1139	Alakadagewatta-addara	Liyanawattage Peduru, L. Siyan Appu and others	F 546	0 2 18	0 98
1140	Akadarawatta-addara	L. Petan Appu, K. Udaris and others	G 546	0 1 5	0 45
1141	Dolabodawatta-addara	M. Prolis Appu, M. Vendo Appu and others	H 546	1 0 0	1 60
1142	Dolanbodawatta-addarauda-mulla	Mullevidanage Endo, M. Aron Appu and others	I 546	0 3 26	1 46
1143	Akadagodawatta-addaramahaliyadda	Mullevidanage Aron Appu, M. Dandiris and others	J 546	0 1 34	0 74
1144	Veddagalagewatta-addara	Hettige Samuel Appu, Iddagodage Don Dias and others	K 546	0 2 25	1 5
1145	Galgoda-addaraliyadda	K. Eronis Appu, Don Davit Samarayanayaka and others	L 546	0 1 28	0 68
1146	Mahawelapita	M. Porolis, M. V. Endo Appu and others	M 546	0 1 20	0 60
1147	Galgoda-addaraliyadda	Kana-arachchige Juwanis Appu and others	N 546	0 1 11	0 51
1148	Galgoda-addara	Akadage Carolis Appu, Don Davit and others	O 546	0 2 6	0 86
1149	Akadagewatta-addara	W. Kankanange Davit Appu, W. Dissel Appu and others	P 546	0 3 5	1 25
1150	Weddagalagewatta-addara	Hettige Samuel Appu, P. Gunasekara and others	Q 546	0 2 21	1 1
1151	Ankottuwalowita	D. H. de Silva Munasinha and others	R 546	0 1 4	0 44
1152	Do.	K. Uda-achchige Juwanis, K. Samaris, K. Sinno and others	S 546	0 1 26	0 66
1153	Gedaramullayaya-ankottuwela	Akadage Carolis, M. Porolis and others	T 546	1 0 0	1 60
1154	Ankottuwalaowita	Akadage Andris, K. Don Juwan Appu and others	U 546	0 2 38	1 18
1155	Bibillakumbura	Sandarane katige Balagura and others	V 546	0 2 7	0 87
1156	Do.	M. Kekatige Juwagura and others	W 546	1 0 12	1 72
1157	Medagodawatta-addara	W. K. Amaris, M. Manis, K. Sinno and others	X 546	0 1 19	0 59
1158	Do.	K. Sandiris, K. Udaris Appu, Don Juwan and others	Y 546	0 1 25	0 65
1159	Do.	do.	Z 546	0 1 2	0 42
1160	Unapanduralangaliyadda	W. Kankanange Karolis, K. Sinno, H. Joronis and others	A 547	0 1 1	0 41
1161	Meddagodawatta-addara	Mullevidanage Munis and others	B 547	0 1 21	0 61
1162	Ankottuwalaowita	Akadage Carolis, Iddagodage Don Dias, and Pettan Appu and others	C 547	0 3 2	1 22
1163	Do.	Hettige Porolis Appu and others	D 547	0 1 24	0 64
1164	Gedaramullayaya-ankottuwalaowita	Akadage Carolis Appu, M. Prolis Appu and others	E 547	0 3 4	1 24
1165	Kankattuliyadda	Welatantirigurunanselage Don Charles, D. J. de Alwis and others	F 542	1 1 28	2 28
1166	Muttettuwakumbura	do.	G 542	1 1 15	2 15
1167	Mahagedarawatta-addara	Welatantirigurunanselage Don Charles and others	K 542	4 2 24	7 44
1168	Paragahawatte-addara	Kaikawalage Hendrick, Don C. W. Kannangara and others	M 542	0 2 38	1 18
1169	Do.	Kaikawalage Hendrick and others	N 542	1 0 28	1 88
1170	Maddamagewatta-addara	Paiyagalage Andris and others	P 542	1 1 14	2 14
1171	Welatantirigewatta-addara	D. C. de Alwis, Samaradiwakara and others	S 542	2 1 38	3 98
1172	Habakkalageliyadda	do.	T 542	0 1 12	0 52
1173	Welatantirigewatta-addarawela	do.	U 542	0 0 9	0 9
1174	Maddamagewatta-addara	Paiyagalage Babunjappu and others	V 542	0 1 4	0 44
1175	Welatantirigewatta-addara	D. C. Jayasundara and others	W 542	0 1 24	0 64
1176	Do.	D. C. W. Kannangara and others	F 543	1 1 23	2 23
1177	Yakkada or Lindamulawatta-addara	Kaikawalage Hendrick, B. Mendis and others	H 543	0 3 2	1 22
1178	Yakdehigewatta-addara	K. Don Hendrick and others	J 543	0 1 6	0 46
1179	Naigahapitiya-addara	D. Carolis Jayasundara and others	K 543	0 2 37	1 17
1180	Wattalagewatta-addara	O. Don Andris, A. Podi Appu and others	L 543	1 1 34	2 34

Lot.	Name of Field.	Name of Proprietor or Claimant.	Survey Reference.	Extent. A. R. P.	Amount. Rs. c.
1181 ...	Yakkada or Lindamulawatta-addara	Kaikawalage Hendrick, B. Mendis and others	M 543 ...	3 1 8 ...	5 28
1182 ...	Indurawewelahetigeliyadda	P. K. Don Nickulas, J. de A. Jayasundara and others	N 543 ...	0 1 8 ...	0 48
1183 ...	Wattawalagewatta - addara	H. D. Davit Appu, P. K. Don Nickulas and others	O 543 ...	2 3 28 ...	4 68
1184 ...	Habakkalagewattawalagewatta-addara	Watawalamaddumage Ranchi Appu and others	P 543 ...	1 1 16 ...	2 16
1185 ...	Watawalagewatta - addara-tunmodara	Pitawala-kankanage Don Nikulas and others	Q 543 ...	3 0 38 ...	5 18
1186 ...	Galgodageliyadda	Don Davit Samaranyaka and Proliis Appu	R 543 ...	0 2 13 ...	0 93
1187 ...	Indurawewela - tunmodaradehula	Uranelis Abeywickrama, W. Karo Appu and others	T 543 ...	1 1 12 ...	2 12
1188 ...	Habakkalagewelabogahawita	Magina-arachchige Kalu Appu	W 543 ...	1 2 12 ...	2 52
1189 ...	Hettigeliyadda	Don Salman Samaranyaka and others	X 543 ...	0 3 0 ...	1 20
1190 ...	Do.	do.	Y 543 ...	0 1 31 ...	0 71
1191 ...	Bagiramullaliyadda	Paranamanage Sadris and others	Z 543 ...	0 2 30 ...	1 10
1192 ...	Bagiramullaeramadugalaliyadda	Migama-arachchige Appu Sinno and others	A 544 ...	0 2 7 ...	0 87
1193 ...	Jorsigewatta-addara	Don Juanis Abeyawickrama and others	B 544 ...	0 2 5 ...	0 85
1194 ...	Mirinchigewatta-addarawela	Don Hendrick Munasingha and others	D 544 ...	3 0 37 ...	5 17
1195 ...	Mirinchigewatta-addarawita	Henekapurallage Piris Appu	E 544 ...	0 1 1 ...	0 41
1196 ...	Tudupotawatta-addarakumbura	M. Don Bastian, Udenis Appu and others	D 545 ...	5 2 19 ...	8 99
1197 ...	Medagodawatta - addarakattiyakumbura	Iddagodage Eralis	H 545 ...	0 2 15 ...	0 95
1198 ...	Do.	Henekantalige Tedis	I 545 ...	0 2 0 ...	0 80
1199 ...	Medagodawatta-addarakumbura	W. Dissel Appu, P. Isan Appu and others	J 543 ...	0 1 13 ...	0 53
1200 ...	Do.	do.	K 545 ...	0 1 12 ...	0 52
1201 ...	Do.	Akadage Charles and others	L 545 ...	0 1 0 ...	0 40
1202 ...	Edandewatta-addaraowita...	Don Davith Samaranyaka, P. D. Nickulas and others	M 545 ...	0 3 24 ...	1 44
1203 ...	Do.	do.	N 545 ...	1 1 19 ...	2 19
1204 ...	Kadakuddigewatta-addaraowita	Don Johanis Abeyawickrama and others	O 545 ...	0 1 17 ...	0 57
1205 ...	Do.	do.	P 545 ...	0 2 14 ...	0 94
1206 ...	Kadakuddigewatta-addarawela	do.	Q 545 ...	0 3 17 ...	1 37
1207 ...	Do.	do.	R 545 ...	4 2 3 ...	7 23
1208 ...	Habakkalagewatta-addarawela	Iddagodage Don Dias and others	S 545 ...	2 0 9 ...	3 29
1209 ...	Induruwewela	Don Johanis Abeyawickrama and others	I 545 ...	0 2 26 ...	1 6
1210 ...	Habakkalagewatta-addarawela	Iddagodage Pettan Appo and others...	U 545 ...	0 3 30 ...	1 50
1211 ...	Arambewatta-addarawela...	P. Mathes Appu, M. Baron Appu and others	V 545 ...	1 1 13 ...	2 13
1212 ...	Bakinigahaowita	Henekapurallage Heradis Appu and others	W 545 ...	0 1 5 ...	0 45
1213 ...	Maha-arambewatta-adaraowita	P. Mathes Munasinha, Baron Appu and others	Y 545 ...	1 0 2 ...	1 62
1214 ...	Pahurawantudawewatta-addara	Don David Samaranyaka and others	F 547 ...	4 1 0 ...	6 80
1215 ...	Delwatta-addara	M. Kalu Appu, Pedrick Appu and others	Q 547 ...	0 2 2 ...	0 82
1216 ...	Do.	Crown	H 547 ...	0 2 10 ...	0 90
1217 ...	Do.	Walakulage Don Davith and others	I 547 ...	0 1 0 ...	0 40
Village—Habakkada.					
1218 ...	Ambalambokka	Crown	13958 ...	5 2 0 ...	8 80
1219 ...	Ambalambokkaowita	W. J. G. Charles Appu	H 542 ...	0 2 1 ...	0 81
1220 ...	Ambalambokkakalegama-liyadda	do.	I 542 ...	0 2 3 ...	0 83
1221 ...	Okandewatta	H. Juwanis and others	J 544 ...	0 0 23 ...	0 23
1222 ...	Galpottewattapattiya	H. H. Juwan Appu	M 544 ...	0 0 39 ...	0 39
1223 ...	Galpottewatta-addara	H. H. Juwanis and others	P 544 ...	0 1 6 ...	0 46
Village—Warakamulla.					
1224 ...	Udumullawela	W. Ranhamy, Don David Samaranyaka and others	Z 545 ...	0 3 34 ...	1 54
1225 ...	Horawatta-addarawela	M. Hendrick Appu, H. Pieris Appu and others	A 546 ...	0 1 15 ...	0 55
1226 ...	Udumullakattiya	Don David Samaranyaka	B 546 ...	0 2 23 ...	1 3
1227 ...	Do.	M. Baron Appu and others	C 546 ...	0 1 6 ...	0 46
1228 ...	Oligoda-addarawela	Sandaranekatige Babiya and others	D 546 ...	0 3 36 ...	1 56

Preliminary plan 4,800.				Survey	Extent.	Amount.		
No.	Name of Field.	Name of Proprietor or Claimant.	Reference.	A.	R.	P.	Rs.	c.
1229	... Muhandirangekumbura	... D. C. Jayasundara, W. Davit Appu and others	E 531	...	8	'0 13	...	12 93
1230	... Dalugelakele	... John de Alwis Samaradiwakara Jayasundera	13654	...	0	0 24	...	0 24
1231	... Do.	... Adirian Sirimane, Proctor Balapitiya and C. D. S. Samarasinhe	13655	...	0	0 31	...	0 31
1232	... Etawalamananaowita	... Henekankanange Babappu, P. Selenchi and others	T 533	...	0	3 31	...	1 51
					2,136	0 30		3,417 90

Bentota, June 14, 1899.

H. WACE,
Government Agent.

WHEREAS cattle murrain has broken out in the village Kadugannawa in Kandupalata korale of Yatinuwara in the Kandy District, in the Central Province, it is hereby declared that the village Kadugannawa—bounded on the east by the limits of the villages Mamudawela and Kadawatgama, south by the limit of Udunuwara, west by the limit of Four Korales, and on the north by the limit of the village Amunupure—is an infected area in terms of the 3rd clause of the Ordinance No. 9 of 1891.

This notification is to take effect from this date.

Kandy Kacheheri,
August 22, 1899.F. J. SMITH,
for Government Agent.

WHEREAS cattle murrain has broken out in the village Puliyankulama in the Maminiya korale of Kalagampalata, in the North-Central Province, it is hereby declared that the said village—bounded on the east by the Maha-oya, on the south by godakirala tree, west by henna, and north by quarry—is an infected area in terms of the 3rd clause of the Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

THOS. R. E. LOFTUS,
for Government Agent.Anuradhapura Kacheheri,
August 19, 1899.